

පාරමී

හෙවත්

දස පැරැමි දමි

සම්පාදක .

නාරද සාම්ජන් වහන්සේ .

තායිවාහනයේ තායිවේ වික්‍රීත් සමුහ බොඳුබ අධ්‍යාපන පදනම් ප්‍රධාන අනුගාකක, තායිවාහනයේ තායිවේ ශ්‍රී රංගනපෙරේත් පට්ටවැදු බොඳුබ මධ්‍යස්ථානයි, තායිවාහනයේ ප්‍රධාන දානානායක රෝමලාන ශ්‍රී විජයරාමවායි, බණ්ඩාරගම විදාහම ධර්ම ව්‍යුත් ප්‍රමා පදනම් යෙහි ලිඛයෙන් නෑම් ප්‍රදරු පාසල් නිර්මාතා, ඉඹිටකවේද ධර්ම කිරීම් ශ්‍රී බෝද්‍යාම විනිදිම නාත්මියන්ගේ අනුගාකනා පරිදි මෙම දහම පොත තායිවාහනයේ වික්‍රීත් සමුහ බොඳුබ අධ්‍යාපන පදනම මගින් මූල්‍යාච්‍යා කරවා ශ්‍රී ලංකාවට පරිභාශා කරන ලද.

ශ්‍රී ලංකා ධර්ම ව්‍යුත් ප්‍රමා පදනම විදාහම, බණ්ඩාරගම

Printed for free distribution by
The Corporate Body of the Buddha Educational Foundation
11F., 55 Hang Chow South Road Sec 1, Taipei, Taiwan, R.O.C.
Tel: 886-2-23951198 , Fax 886-2-23913415

Email: overseas@budaedu.org

Website:<http://www.budaedu.org>

This book is strictly for free distribution, it is not for sale.

නොමැලයේ බෙදාදීම පිණිසයයි.

මහත් උපකාරයට සුදු කෙළඳගිණු

සැලකීමත් වශයෙන්

අසමදාචාර්යී

රෘෂී මුද්‍රාව තායක මාත්‍රියේ වහත්සේව

ගොරවාදුරයෙන් පිළිගත්වන ලදී.

සංජාපතිය.

මෙම දහම් පොත වූකලී දස පැරුම් දම් පිළිබඳ සංශෝධන ව්‍යෝගාවකි.

අසමදාචාර්යීයන් වහන්සේගේ ලිපි හා ධම්දේශනා මෙහි ලා විශේෂයෙන් ඉවහල් වූ බව කෘත්‍යාතා පුව්‍ය ව යදහන් කරනු කැමැත්තෙමි.

ඇම්දානමය පින් තකා මෙම ධම් සුස්කතකය ප්‍රථම වරට මූල්‍යාංශය කරන ලද්දේ විසි 1936 වැන්නෙහි දී ය. ඒ වරද මෙහිවන වරද ද මෙය මූල්‍යාංශය කැරුණු විමට ඉදිරිපත් වූයේ මාතර සී. ඒ. ආරියන්ලක මහතාය.

මෙහි අයිතිය කිසිවකුට උරුම කර දී තැත. එහෙත් කැමැත්ති හවතකුට තැවැනු මූල්‍යාංශය කැරුණු විමට අවසර ලබා ගත හැකිය.

මිට, නාරද

2493

1949.10. 1

බම්බලපිටියේ විශීරාරාමයේ දී ය.

විස්වර්තාව වචනයක්

මේ පාරමී බණ පොත ලිපු පූරුෂ තාරද මාහිමිපාණේ කොළඹ, බම්බලපිටියේ, විජිරාරාමයේ ආරම්භක අධිපතිව වැඩ වූපු පරම පූරුෂ පැලුණේ සිරි විජිරණාණ මහනාහිමිපාණේගේ රෝෂ්ය හිඟා රත්තයෙකි.

බණ දහම් මෙන්ම භාෂා ගාස්තු ඇශ්‍යානයක් ලබාගෙන එය පූහුණු කොට හෙළ බහින් මෙන් ම ඉංග්‍රීසි බහින් ද සිය දහස් ගණන් දේශනා පවත්වා, පත්පොත් ලියා ගාස්තායටත්, සමාජයටත් උස්ස්, උතුම් යෝවාවක් කළ පැවිදි උතුමාණ කෙනෙකි තාරද මාහිමිපාණේ.

උත්වහන්සේ අවුරුදු හැටක් පමණ කාලයක් විදේශයන්හි සැරිසරා යමින් ධරම දුන මෙහෙයෙහි යෙදුණා පමණක් නොව එයටත් වැඩි කළක් මේ ශ්‍රී ලංකාවාසිනාට ද අරථයෙන් ධරමයෙන් අනුගාසනා කළහ. අවුරුදු අසුහයක් ආපු වළද 1983 ඔක්තෝබර 02 වැනි ඉරිද හිමිදිර පාන්දර මෙලොව තීවිතය හළහ.

තාරද මාහිමිපාණන් විසින් සිංහල, ඉංග්‍රීසි බහින් ලියුවුණු වටිනා පොත් කිපයෙකි.. පාරමී හෙවත් දස පැරුම් දම් ඉන් එකෙකි.. සියලුම බොද්ධයන් විසින් පාරමී(පාරමිතා) පිළිබඳ නොද අවබෝධයක් ඇතිකුර ගත යුතුය. දසපාරමිකා තුපුරා රහන් බෝධියවත්, පසේ බෝධියවත්, සම්මා සම්බෝධියවත් ලබාගත නො හැකිය.

සම්මා සම්බෝධිය සඳහා මහත් අධිෂ්ථානයෙන්, තිරදිරින් යුතුව අපගේ බෝධිකාණන්වහන්සේ පිරු පාරමිතා දසය, දසමහායෝධයෝ වැන්නාහ. එදා ඇසුනු ගස යට(දැන් බෝධිය) සම්මා සම්බෝධිය ලබාගත් අවස්ථාවේ මේ දසබල පාරමිතාවේ

මුරතිමත් වූහ. පියල් කෙලෙසුන් නසා වනසා අනුත්තර පම්මා පම්බෝධිය ලබා ගැනීමට ඉවහල්වාපු මේ දසපාරමිතාවේ බව මෙනෙහි කරනු මැතිවි.

ලෝකෝත්තර පැත්ත, ආගමික පැත්ත, පසෙක තබා ලෝකය පිළිබඳව වූ දියුණුව කරා යන කෙනකුට වූවද මේ පාරමිතා දසය ඉතා අවශ්‍ය බව දැන ගනු මැතිවි. මුදුන පාරමි පොන් පියල්ලම යැදුහැවතුන් අතට ගිය හේතින් පොතන් යොයා ගැනීම කරීනින පොයත්තාක් මෙන් අසිරු වැශික් විය.

ඒ පාඩුව ගැන පලකා බැඳු දෙහිවල තැදිමාලේ, ජාත්‍යන්තර ගොදු මධ්‍යස්ථානයේ අධිපති ප්‍රජා කිරීම විමලජාති මාංශිමියෝ මේ බණ පොත බැතිමතුන් අත තැබීම පදනා නැවැන මුදුණය කිරීමේ කුමැත්තෙන් අපගේ අවසරය ද ලබා ගන්හ. නොද තිමාවකින් ඉතා මැනාලින් මුදුණද්වාරයෙන් පොත එහි කිරීම ගැන අපගේ නොමද පතුව මෙයින් පවසමු. සහාය දුන් භැම්මම පින් පිරිනමම්.

“කයිනුත් පූවැත්තෙයි - කිසින් උච්චරු තැත්තෙයි

ඩෙන්වා පියල් පත්තුම -පූවැත්ත් වූ පිතැත්තෙයි”

විජිරාරාම විහාරාධිකාරී

පියදස්සී තායක ස්ථාවර.

පටුන

1.	ප්‍රාරම්භ කරා	1.....19
2.	දාන පාරමිතාව.....	21.....34
3.	හිල පාරමිතාව.....	35.....46
4.	නෙශ්චමුෂ පාරමිතාව.....	47.....64
5.	ප්‍රජා පාරමිතාව.....	65.....76
6.	වියුනී පාරමිතාව.....	77.....88
7.	ක්‍රිඩානති පාරමිතාව.....	89.....100
8.	සත්‍ය පාරමිතාව.....	101.....112
9.	අධිශ්චිත පාරමිතාව.....	113.....124
10.	මෙත්මී පාරමිතාව.....	125.....140
11.	උපේක්ෂා පාරමිතාව.....	141.....151
	අවසානය.....	152.....154

පාරමී හෙවත් දිස පරෙමී දම්

නමා තස්ස හගවනා අරහනා සමා සම්බුද්ධසේප..

1 වන පරිජයදය

පාරමී කිතා

පාරමීනු වනාහි සියලු ගොඩියන් විසින් අවශ්‍යයෙන් පූරුද කටයුතු වූ ගුණ ධම්යෝ වෙත්.

ලොවුනුරා බුදුවීම, පසේ බුදුවීම, රහන්වීම යන බෝධිත්‍රයෙන් තමහට අභිමත බෝධියකට පැමිණීමට ද පාරමීනු බොහෝ කාලයක් සකසා පූරුද කට යුත්කාන. රහන් බව පතා පූරන කළේ “සාචක පාරමී” යයි ද, පසේ බුදු බව පතා පූරන කළේ “පෙවෙක බෝධි පාරමී” යයි ද, ලොවුනුරා බුදු බව පතා පූරන කළේ “ සමා සමෙකිධ පාරමී” යයි ද පාරමීනු වෙන වෙන තම් ලෙති.

ශ්‍රීවිධ බෝධිය යි කියනු ලබන්නේ මෙකි සාචක බෝධි, පෙවෙක බෝධි, සමා, සමෙකාධි යන තුනට බව සැලැකිය යුතු.

බොංධි යනු ඇඟාතායට තමෙකි. "සාචක" (පංස්කානත-ග්‍රාවක-සිංහල- සැවු) යනු අසංහීන යන අන්තීයි. කෙතරම් සහජ තුවනු ඇතුත් යටත් පිරිසේයින් සෝච්චන් වීමට පවා අනුත්ගෙන් බණ ඇස්සීම නම් වූ "පරතොසෝෂ්ප ප්‍රත්‍යාය" අවශ්‍යය. එසේ අනුත්ගෙන් දහම් අසා ම නිවන් අවබෝධ කරගත යුතු බැවින් සෝච්චන්, සේදුගැමී, අනැගැමී, රහන් යන ආය්සීයන් වහන්සේ "ග්‍රාවක" නම් වෙත්. එබදු සැවුවන්ගේ තුවනු 'සාචක බොංධි' නම්

අනුත්ගෙන් දහම් තො අසා යම් කිසි කරුණක් නිමිති කොට ගෙන පටිවව සැමුජාදය මෙනෙහි කොට තනියම නිවන් අවබෝධ කරන උතුමෝ "පවෙක බුද්ධ" නම් වෙත්. එබදු පසේ බුදුවරයන්ගේ තුවනු "පවෙක බොංධි" නම්. අනුත්ගෙන් දහම් අසා නිවන් අවබෝධ කරගත් ග්‍රාවකයනට නම් පරහට දහම් දෙසා නිවන් අවබෝධ කුරුවිය හැකිය. පසේ බුදුවරයනට එසේ කළ තොහේ. සාමාන්‍ය ධ්‍රාම්‍යවාදයක් දිය හැකි තමුත් පරහට නිවන් අවබෝධ කුරුවිමට උත්වහන්සේ සමත් තො වෙති.

ග්‍රාවකයන් පහළ වන්නේ බුද්ධේයෝත්පාද කාලයෙක්හි මය. පසේ බුදුවරයන් පහළ වන්නේ අඩුදේයෝත්පාද කාලයන් හි ය. සවයම්භාජනයෙන් නිවන් අවබෝධකොට, පරහට නිවන් අවබෝධ කුරුවිමට සමත් උතුමෝ "සම්මා සම්බුද්ධ" * නම් වෙති. උත්වහන්සේගේ තුවනු "සම්මා සම්බාධි" නම්.

"සම්මා" යනු මතා කොට, "සං" යනු තමන් වහන්සේ යන අන්තීයි. සම්මා හි වෙසේසින ලද්දේ පරහට ද නිවන් අවබෝධ කුරුවිය හැකි බැවිති.

*. මහායාන වාදීන් විසින් "සම්මා සම්බාධිය" මහායානය සි කියනු ලැබේ. විභාග යානය යන පෙරරුම සි. මුළුන්ගේ මතය නම් හැම දෙන ම බුදු බව පැනිය යුතු බවයි. ජේරවාද මතානුකූලව කමහට කුමැති බොධියක් පැනිය හැකිය. එහිලා නියමයෙක් තැක. සවකීය වරිකානුකූලව අසිමත ගෝධිය තෝරා ගැනීමට කමහට නිදහස ඇත.

එක වරකට එක් ලොඩුතුරා බුදුවරයෙක් පමණක් පහල වෙයි. දෙනාමක් පහල නො වෙති. එහෙත් පසේ බුදුවරයන්ගේ ගණනෙහි සිමාවක් නැත.

පාරමී ප්‍රකිරිණක කඩා වරණනා කරන වය්‍යාපිටකාන් සාරාධි ප්‍රශ්නයේදී ප්‍රශ්න යොළයක් උපදාවති.

හේ මෙයේ සි:-

1. පාරමීහු කවරහුද?
2. කවර අන්‍යෙකින් පාරමී තම් වේ ද?
3. පාරමීහු කීවැදැරුම් වෙත් ද?
4. පාරමී ධ්‍යුම්‍යන්ගේ ක්‍රමය කවරේ ද?
5. පාරමී ධ්‍යුම්‍යන්ගේ ලක්ෂණයදීහු කවරහු ද
6. පාරමී ධ්‍යුම්‍යනට ප්‍රත්‍යා වන්නේ කුමක් ද?
7. පාරමී ධ්‍යුම්‍යනට කිළුට තම් කවරේ ද?
8. පාරමී ධ්‍යුම්‍යන්ගේ පිරිසිදු බව කුමක් ද?
9. පාරමී ධ්‍යුම්‍යනට විරුධ ප්‍රක්‍රියා කවරේ ද?
10. පාරමී ධ්‍යුම්‍යන්ගේ පිළිවෙත කුමක් ද?
11. පාරමී ධ්‍යුම්‍යන්ගේ විභාගය කෙසේ ද?
12. පාරමී ධ්‍යුම්‍යන්ගේ සංග්‍රහය කවරේ ද?
13. පාරමී ධ්‍යුම්‍යන් සංපාදනය කිරීමෙහි උපාය කවරේ ද?
14. කෙනෙක් කලෙකින් සමපාදනය වේ ද?
15. පාරමී ධ්‍යුම්‍යන්ගේ අනුස්ථා කවරහු ද?
16. පාරමී ධ්‍යුම්‍යන්ගේ එලය කුමක් ද? යනු සි.

මෙ නැම මෙහි සැකෙවින් ව්‍යුහා කරනු ලැබේ.

1. පාරමිභු කවරහු ද?

යන ප්‍රශ්නය විසැද්‍න වයෝගීටකාරී කඩාවායීයෝ තෙහෙමාන දියේහි අනුපහතා කරුණුපාය කොසලෙන පරිගහිතා දානාදයෝ ගුණා පාරමියෝ හි කිහු

තමූණා ය, මාන ය, මිල්‍යාදූෂ්‍යී ය යන මේ තෙවැදැරුම් කෙලෙසුන් හා නො හැඳුණු, කිලිටි නොවු, කරුණායෙන් හා උපාය කොගලුයෙන් (-දෙලෝ වැඩ පලපන මහ පලකා ගැනීමෙහි දැක් වූ තුවනින්) මොනවට රෙකගත් දානාදී ගුණ ධමියෝ පාරමිභු නම් වෙති යනු එහි භාවය හි. පැරුම් පුරන කළ යට කි කෙලෙස් තුනෙන් වෙන් විය යුතුය. කරුණායෙන් හා තුවනින් ආරක්ෂා විය යුතුය.

හවහොග ප්‍රමිතත් හෝ කිරති ප්‍රශ්නයා ලබන අටියෙන් ගුණ දම් නො පිරිය යුතුය. ගුණ දහම උතුම් කොට පලකා, ක්‍රියාව උසස් කොට තකා, පැරුම් පිරිය යුතුය. උතුම් ක්‍රියා වෙනින් උතුම් එලයක් ලැබේ. එහෙන් එලයට ගිපු නො විය යුතුය. කිරතියට හෝ ප්‍රශ්නයාවට තමා පුදුසු නම් එය තමා කරා එළඟී. රෝන් ඇති මල කරා බඩුරුන් පැමිණෙන්නාක් මෙනි. පිරිසිදු අදහසින් පරහට වැඩ කරන විට නින්දා පැසසුම් දෙක්හි ම උපෙක්ෂක විය යුතුය. නින්දාවට තමා ලක් වුවත්, තමාගේ උසස් මෙහෙය අනුන්ගේ ප්‍රශ්නයාවට හාජත තුවුවත්, අනුන් තමහට අකෘතඳ වුවත් මණ්ඩාන්සාහී නො විය යුතු. අයෙදෙයී නො විය යුතු. පසුබට නො විය යුතු කවර හෙයින් ද යන් -ප්‍රශ්නයා ලබන අටියෙන් ගුණ දම් නො පිරු හෙයිනි.

එසේ ම තමා උසස් කොට තකා අනුන් පහත් කොට සිතා උච්ච බැවින් හෝ මලනවයෙන් පැරුම් නො පිරිය යුතුය. මලායනාපහරණයෙන් ක්‍රියා කිරීම මාභාතමුයෙකි. නමව වඩා ක්‍රියාවම උතුම් කොට පැලැකිය යුතුය. "මම" යන්න "සමුහයෙහි" බහාලීම මැතැවී. මානය පහ කොට ගුණ දම ප්‍රකට කළ යුතුය.

කම්පල නැත යන මිහිලු සිතින් ද වෙන් විය යුතුය. හැම උතුම් ත්‍රියාවලම අනුසස් ඇත. එය කම්පේ එලයෙකි. යම් හේතුවක් ඇතොත් එහි එලයක් ද ඇති විය යුතු.

හැම සතුන් කෙරෙහි පතලා වූ කරුණායෙන් ම පැරුම් පිරිය යුතුය. කරුණා පෙරදැඩීව පැරම් දම් පුරන්නේ, රේඛීය කොඳ පරවශ ව අනුන් කුමක් කිවත් සිතුවන්, කියන කරන නිසි දැ තොනැවතිම කෙරෙයි.

කරුණායෙන් ඇතුම් විට මූජ ක්‍රියා ද කළ හැකි බැවින් තුවණින් ද ආරක්ෂා විය යුතුය. තුවණ ඇති විට අධිභක්තියෙන් හෝ මෝඩ කමින් පැරුම් දම් සි සිතා අනුවණකම් තො ම සිදු වේ.

ප්‍රජානුකූල වූ කරුණාන්විත ක්‍රියාවේ ස්ථීරුකාරයෙන් ම ශේෂීය හ සි සිතිය යුතු.

2. කවර අත්‍යීයකින් පාරමී තම් වේ ද?

පාරමී යනු “පාරං” ගබ්දය උපපද කොට ඇති “ඉ” ධාතුවෙන් සිද්ධියි. පාරං යනු පරතෙරට හෙවත් තමන් රුස්නා “සමෝඛ්යී” නම් වූ පරම කොට්ඨට (-ඉහළම කොනට) නමෙකි. “ඉ” යනු ගමනාත්‍ය වාචී ධාතුවෙකි. එයින් පරව යෙදුණු ප්‍රත්‍යය කරණකාරකයෙහි වේ. එහෙයින් පාරමී යන්නෙහි අත්‍යීය තම් “සමෝඛ්යී සංඛ්‍යාත වූ පරතෙරට යැමට අතිශයින් උපකාර වන ගුණධීමියෝ” යනු සි.

තව ද සන්වෝත්තම හෙයින් බෝසත්තු “පරම” සි කියනු ලැබෙනි. පරම නම් වූ මහබෝසත්තුන්ගේ ගුණයෝ ය, ක්‍රියාවේ ය, හාවයෝ ය, යන අත්‍යීයන්හි ද පාරමී ගබ්දය යෙදේ. එම අරුත්ති ම “කා” ප්‍රත්‍යය වීමෙන් පාරමිතා සි සිද්ධියි,

3. පාරමීතු කිවදැරුම් වෙත් ද?

පාරමීතු දස වැදැරුම් වෙති.

වදාරන ලද මැයි :-

දානා පිළිඳුව තොක්බමම.-

පස්සා විරියෙන පස්වම්.

බන්ති සව්ච මධ්‍යිච්චානම්-

මෙන්තු පෙක්ඛා' ති මේ දස.

1. දානය, 2. ශිලය, 3. තොෂ්කම් (= නික්මීම) ය,
4. ප්‍රජා (= තුවණ) ය, 5. වියසි ය, 6. ස්කානති (= ඉවැසීම) ය, 7. සත්‍යය, 8. අධිශච්චාන ය, 9. මෙත්තී ය, 10. උපෙක්ෂා (= මැදහත් බව) ය යන මේ දෙය බුඩකාරක ධමියෝ හෙවත් පාරමීතු වෙති.

දත් පිල් නිකුම් පැණ-විරිය කුත් සත් සමගින

ඉටත් මෙන් උප දී මේ- දස දම් පැරුම් දත්තේ.

මේ එක එක පාරමීය, පාරමී, උප පාරමී, පරමාන්ත්‍රී පාරමී වශයෙන් ගත් කළ තිස් වැදැරුම් වේ.

4. පාරමී ධමියන්ගේ ක්‍රමය හෙවත් පළමු ව දානය දෙවනු ව ශිලය යන ආදින් පැවැති පිළිවෙළ කවරේ ද යන් :-

සූමෙද තාපස කලැ දාන ශිලාදී පිළිවෙළන් සවයමිහානයෙන් තමන් වහන්සේ විසින් ම සොයා දැන, එසේ ම පුරුදු කොට බුදු වී එපරිද්දෙන් ම වදාල බව ක්‍රමය නම් වේ.

තව ද දානය සියලු සත්තවයන්හට සාධාරණ බැවින් ද සවල්ප එල අති බැවින් ද පුරුදු කිරීමට පහසු බැවින් ද පළමු ව වදාරන ලදී.

දායක ප්‍රතිග්‍රාහකයන්ගේ හෙවත් දෙනා-ලබනා- අයගේ පිරිසිදු බව හේතු කොට ගෙන දානය මහත් එලදායී බැවින් ද, දානය හෝග සම්පත්තියට හේතු වන බැවින් ද, ශිලය සුගති ආදී හවසම්පත්තිනට හේතු වන බැවින් ද, දානයට අනතුරු කොට දෙවනු ව ශිලය වදාරන ලදී.

නෙෂ්කුම්‍යයෙන් ශිලය සුරකි ව පිරිය හැකි හෙයින් ද ශිල සම්පත්තිය සිඛවන හෙයින් ද, ශිලයෙන් කය වචන දෙක්හි පිරිසිදු බව හා නෙෂ්කුම්‍යයෙන් සිත්හි පිරිසිදු බව ඇති වන හෙයින් ද, පිරිසිදු සිල් ඇත්තාහට ම ධ්‍යාන සැපයෙන හෙයින් ද, ශිලයට අනතුරු කොට කොට තෙවනු ව නෙෂ්කුම්‍යය වදාරන ලදී.

තුවණීන් මෙහෙයනු ලැබූ නෙෂ්කුම්‍යය විපුල එල ඇති වන හෙයින් ද, එහි ඇල්මක් ඇති කොට පිරිසිදු ව මහණ දමි රැකිය හැකි හෙයින් ද, නෙෂ්කුම්‍යයෙන් ගැනෙන සමාධිය හා ප්‍රජාව ඔවුනොවුන් හා සම්බන්ධයක් ඇති ධම් යුගලයක් හෙයින් ද, ප්‍රජාවට සමාධිය ලං ව ම තිබිය සුතු හේතුව(පදවියාන) හෙයින් ද, එමෙන් ම සමාධිය ප්‍රජාවට වැටුහෙන ආකාරය(පවිච්චවියාන) කොට ඇති හෙයින් ද, සමාධිසංඛ්‍යාත නෙෂ්කුම්‍යයට අනතුරු කොට සිවිවනු ව ප්‍රජාව වදාරන ලදී.

වියීයෙන් කොරව ප්‍රජායෙන් කට හැකි දේ සිදු තො කට හැකි හෙයින් ද, ප්‍රජාව අනු ව ගියාවු වියී සියලුම අත්‍ය සිද්ධිය ලබා ගැනීමට අග්‍ර හස්තයක් වන බැවින් ද, ප්‍රජාවට අනතුරු කොට පස්වනු ව වියීය වදාරන ලදී.

වියීය ඇත්තභුව ම ඉවැසීම මොනවට පිහිටන හෙයින් ද, සත්‍ය සංස්කාරයන් ගෙන් ඇති වන අපරාධ ඉවැසීය හැකි

හෙයින් ද, ඉවැසීම හේතු කොට ගෙන තොකඩ වැ උත්හාස කරන හෙයින් ද, ඉවැසීම කරණ කොට ගෙන අධික වියීය මැඩ පවත්වන හෙයින් ද, වියීයට අනතුරු කොට සවතු ව ස්‍යානතිය වදාරන ලදී.

අවිස්වාදය හෙවත් තොරෝවට්ම හේතු කොට ගෙන ඉවැසීම බොහෝ කලක් පුරුදු කට හැකි බැවින් ද ස්‍යානතියට අනතුරු කොට සත්වතු ව සත්‍යය වදාරන ලදී.

අධිෂ්ථානය පොරෝන්දු කඩ තො කොට අතුන් තො රවචා ව්‍යවත් ම කියා සත්‍යය පුරුදු කිරීමට ඉවහල් වන බැවින් සත්‍යයට අනතුරු කොට අවතු ව අධිෂ්ථානය වදාරන ලදී.

මෙත්‍යිය කරණ කොට ගෙන පරෝපකාරය පිණිස පවත්නා අවල සමාදානය සිද්ධ වන හෙයින් අධිෂ්ථානයට අනතුරු කොට තවතු ව මෙත්‍යිය වදාරන ලදී.

උපෙක්ෂාව කරණ කොට ගෙන මෙත්‍යියගේ පිරිසිදු බව ඇතිවන හෙයින් මෙත්‍යියට අනතුරු කෙට දසවතුව උපෙක්ෂාව වදාරන ලදී.

මේ ආදී නයින් පාරමිතා කුමය දත් යුතුයි.

5. පාරමි ධමියන්ගේ ලක්ශණදීඛ කවරතු ද?

හැම පාරමිතු අතුනට අතුගුහ කිරීම ලක්ශණ (=සාමාන්‍ය සවභාවය) කොට ඇත්තාහ. අතුනට උපකාර කිරීම රස (=කඟත්‍යය) කොට ඇත්තාහ. හිතෙකිභාවය හෙවත් හැම සතුන් කෙරෙහි වැඩ කුමැති බව ප්‍රතුෂුපස්ථාන (=පවතුපවතියාන = වැටුගෙන ආකාරය) කොට ඇත්තාහ - තොහොත් බුදු බව ප්‍රතුෂුපස්ථාන (=එල) කොට ඇත්තාහ. හැම සතුන් කෙරෙහි තිරව්‍යෙෂයෙන් පතලා වූ මහා කරුණාව හෙවත් මහා කරුණෝපාය කොගලුය පද්ධ්‍යාන (=පදවියාන = ආයන්න කාරණය) කොට ඇත්තාහ.

අනුතට අනුකම්පාකිරීම පාරමී පුරන අයගේ ස්වභාවය වේ. අනුත් දුකින් වෙසෙන කල තමන් ගේ සිත නිතුතින් ම ඩූභු වේ. එහෙයින් ම ඔවුන් දුකින් මුදාලන්තට කැමැති වෙති. ඔවුන් දුකින් මුදනා තුරු තමන්හට ප්‍රිතියකුද තැත. තමන් ගෙන් උපකාරයක් නො ඉල්වා ම ඔවුනට උපකාර කිරීමට ඉදිරිපත් වෙති. තමන් ගේ අනුකම්පා සහගත විත්තය එ පමණ උදාර බැවිනි.

නිරවශේෂයෙන් භැම දෙන කෙරෙහි ම ඔවුන් ගේ හිතවත් බව පවතී. තමන් හා අනුත් හා වෙනසක් නො කොට තමන් ගේ යහපතට මෙන් අනුත් ගේ යහපතට ද ඔවුනු කැමැති වෙති.

සියලු සත්වයන් කෙරෙහි පතලා වූ ඩුද කරුණාව ම ඔවුන්ගේ පරෝපකාරයට ප්‍රධාන කරුණ වේ. කරුණාව බෝසතුන්ගේ වියෙෂ අංගයෙකි. ඔවුන් ගේ සිත කුළුණින් බර වූ කරුණා පිළිබියෙකි. මූලින් පිටවන වචනය ද කරුණා සහගතය. ක්‍රියාව ද කරුණාන්විතය. අභ්‍යන්තර කරුණාව ඔවුන්ගේ කුළුණුබර නෙතින් ප්‍රකට වෙයි.

6. පාරමී ධම්යනට ප්‍රත්‍යාය හෙවත් උපකාර වන්නේ කුමක් ද යත්.-

“මතුස්සන්ත ලිංග සම්පත්ති” යන ආදින් වදාල

1. මිනිස් බවය, 2. පිරිමි බවය, 3. උපනීසුය සම්පත්තිය හෙවත් එම අත්ත්විහි ම රහත් බව ලැබීමට වුවත් හේතු සම්පත් ඇති බවය. 4. බුදු කෙනෙකුන් දැකීමය, 5. පැවිදි විමය, 6. අෂ්ට සමාපත්ති හා පස්ථානිභා ගුණ සම්පත්තිය, 7. අධිකාරය හෙවත් බුදුකෙනකුන්තට දිවිපිදිම තරම් මහත් කුළුයෙක් කිරීමය, 8. බුදුකරු දහම් ලැබීම පිණිස පවත්නා මහත් ජන්‍ය හෙවත් ඕනෑම ය- යන අෂ්ට ධම් සම් සමවධානයෙන් (=අට කරුණු

ඒක්තුන් කිරීමෙන්) සැපයීය යුතු වූ අහිනීහාරය සි හෙවත් මූල් පැතිමයි. එනම් බුදුකෙනකුන් හමුවෙහි ප්‍රථම නියත විවරණය ලබන අවස්ථාවෙහි මම ද බුදුවේ පරහට ද වතුස්සන්‍යාච්ඡා කරවන්නේමැයි යන ආදින් කරන මූල් ප්‍රාත්‍යීනාච්ඡා.

මෙසේ සියලු ම පාරමි ධ්‍යුම්‍යනට මහාහිනීහාරය ප්‍රත්‍යාය හෙවත් උපකාර වන්නේය.

එයින් කිහි- “බුබෝ’හං බෝධයිස්සාම්

මුතොතෝ’හං මෝවයේ පරේ

තිතොතෝ’හං තාරයිස්සාම්

සංසාරෝසා මහඩිහයා”

“පිළිවිදි මම පළමු -යෙස්ස්තුදු පිළිවිදුවම්

මිදුණෙම් මුදම් අනුතුදු- දැඩිතර සසර බැඳුමෙන්

තුර ගොරතර සසර -මහ වතුර මම පළමු වැ,

පැස්ථ අනුතුදු තරවම් -ල බිජිපුණු මහ වතුරින්

මම පළමුව සිවිසස් අවබෝධ කොට පසුව අනුන් අවබෝධ කරවන්නේම්. මම පළමුව මිදුණෙම් පසුව අනුන් මුදන්නේම්.

මම පළමු මහ බිජිති සසර වතුරෙන් එතෙර වූයෙම්, පසුව අනුන් එතෙර කරන්නේම්.

7. පාරමි ධ්‍යුම්‍යනට කිලිට හෙවත් -පැරුම දම් කෙලෙසෙන්නේ කෙසේ ද යන්.-

සාමාන්‍යයෙන් කියතහොත් තෘප්ත්‍යාමානදැජ්වීන් විසින් කෙලෙසුණු බව පාරමින්ගේ කිලිට වේ. විශේෂයෙන් කියතහොත්

දෙන වස්තුන් පිළිබඳ ව ද දන් ලබන්නවුන් පිළිබඳ ව ද පවත්නා විකල්පයෝ දාන පාරමියට කිලිට වෙත්. සන්නව කාල විකල්පයෝ හෙවත් මම සතුන් නොමරමි, මෙතෙක් කල් සිල් රකිමි යන ආදී වශයෙන් පවත්නා සන්නව කාල පිළිබඳ විකල්පයෝ ශිල පාරමියට කිලිට වෙත්. කාම හවයෙන් ඇලීම කාමව්‍යපැහැමයෙහි නො ඇලීම යන ආදී වශයෙන් පවත්නා විකල්පයෝ හෙෛණ්ඩම්පා පාරමියට කිලිට වෙත්. මමය මාගේ යන ආදී වශයෙන් පවත්නා විකල්පයෝ ප්‍රජා පාරමියට කිලිට වෙත්. ලිඛුද්ධවිව හෙවත් කුසින බව හා නො සන්සුන් බව යන ආදී වශයෙන් පවත්නා විකල්පයෝ වියී පාරමියට කිලිට වෙත්. තෙමේ ය මෙරමා ය යන ආදී වශයෙන් පවත්නා විකල්පයෝ සංඛ්‍යාත්‍යන් පාරමියට කිලිට වෙත්. අදූත්ව අශ්‍රාත (නුසුව්) නො ඇපු (ආදී විෂයයෙහි දැඩ්ට අශ්‍රාත ආදී වශයෙන් පවත්නා විකල්පයෝ සත්‍ය පාරමියට කිලිට වෙත්. බුදුකුරු දහම් පිළිබඳ දොස් හා ර්ව විපක්ෂ දම් යන් පිළිබඳ ගුණ යන ආදී වශයෙන් පවත්නා විකල්පයෝ අධිශ්‍යාතා පාරමියට කිලිට වෙත්. මොවුනු හිතයන, මොවුනු අහිතයන යන ආදී වශයෙන් පවත්නා විකල්පයෝ මෙත්‍යා පාරමියට කිලිට වෙත්. මේ ආලම්බනයෝ ඉෂ්ටයන. මේ ආලම්බනයෝ අනිෂ්ටයන. යන ආදී වශයෙන් පවත්නා විකල්පයෝ උපෙන්ඡා පාරමියට කිලිට වෙත්.

8. පාරමී ධමියන්ගේ පිරිසිදු බව කුමක් ද යත්.-

තෘප්ත්‍යාදීන් විසින් නොකෙලෙසුණු බව හා ඒ ඒ විකල්පයන් තැනිබව පාරමී ධමියන්ගේ පිරිසිදු බව නම් වේ.

9. පාරමී ධමියනට විරුද්ධවපක්ෂය කවරේ ද යත්.-

සාමාන්‍යයෙන් සියලු සංකේල්ග ධම්යෝන් අකුගලයෝන්

විරුද්ධතම් වෙත්. විශේෂයෙන් ලෝහ, දේප, මේහාදීජුත් ඒ ඒ පාරමිනට සඳහා ම (=කෙලින්ම) විරුධ ධම්යෝත් ප්‍රතිපක්ෂ නම් වෙත්.

10. පාරමි ධම්යන්ගේ පිළිවෙත කුමක් ද යනු ඒ ඒ පාරමි ධම්යන්ගේ විස්තර බලා දන පුතුයි.

11. පාරමි ධම්යන්ගේ විභාගය හෙවත් බෙදා දැක්වීම කෙසේ ද යත්.-

දෑ පාරමි ය, දෑ උප පාරමි ය, දෑ පරමාන්‍ය පාරමි ය සි පාරමීජු තිස් වැදුරුම් වෙත්.

පාරමි, උප පාරමි, පරමාන්‍ය පාරමි විශේෂයන් තෙවැදුරුම් වූ මේ පාරමින් පිළිබඳ මත කිපයක් වරියාපිටකටයිකරා යෙහි දක්වා තිබේ. එයින් සිලුපයක් මෙහි දක්වනු ලැබේ.

1. i අකුසලයන් හා මිශ්‍ර වූ දානාදී ගුණධම්යෝ පාරමීජු නම් වෙති. ii එසේ අකුසලයන් හා මිශ්‍ර නො වූ තුළ දානාදී කුගල ධම්යෝ උප පාරමීජු නම් වෙති. iii අකුසලයන් හුවු කුසලයන් තුවි බුද්‍ය වූ පසු පැවැති දානාදී දම්යෝ පරමාර්තම පාරමීජු නම් වෙති.

2. i අහිනිහාරයට හෙවත් මූල් ප්‍රාන්තීනාවට පෙර ඉතා මූල්කලේහි පුරුෂ ලබන දානාදී ධම්යෝ පාරමීජු නම් වෙති. ii අහිනිහාරයට පසු බොධිසත්ත්ව හුම්යෙහි පුරනලද දානාදී ධම්යෝ උප පාරමි නම් වෙති. iii බුද්ධ හුම්යෙහි සිට පිරු දානාදී ධම්යෝ පරමාන්‍ය පාරමීජු නම් වෙති. නොහොත්

i බෝසන් බිම්හි පැවැති දානාදීජු පරවැඩ සලසන හෙයින් පාරමීජුය. ii අත්වැඩ සලසන හෙයින් උප පාරමි ජුය. iii බුඩ හුම්යෙහි අත්වැඩ පරවැඩ දෙකම සලසන මෙයින් පරමාන්‍ය පාරමීජුය.

3. i ග්‍රාවකයන්ගේ පැරුම් පාරමීතුය. ii පසේ බුදුවරයන්ගේ පැරුම් උප පාරමීතුය. iii සම්මා සම්බුද්ධ වරයන්ගේ පැරුම් පරමාර්ථ පාරමීතුය.

4. i මත් ප්‍රශ්නීයෙහි පටන් වාක්ප්‍රශ්නීය දක්වා පැවැති දානාදිනු පාරමීතුය, ii වාක්ප්‍රශ්නීයෙහි පටන් කායප්‍රශ්නීය දක්වා පැවැති දානාදිනු උප පාරමීතුය. iii තමන් විසින් ම කිරීම් වශයෙන් පැවැත්තානු පරමාන්‍රී පාරමීතුය.

5. i අනුන් කළ දානාදී පින් අනුමෝදන්වීම් වශයෙන් පැවැත්තානු පාරමීතුය. ii අනුන් ලවා කැරුවීම වශයෙන් පැවැත්තානු උප පාරමීතුය. iii තමන් විසින් ම කිරීම් වශයෙන් පැවැත්තානු පරමාන්‍රී පාරමීතුය.

6. i සඩර සුව එළවින්තා වූ සුණුයෝ පාරමීතුය. ii නිවන් සුව එළවින්තා වූ සුණුයෝ උපපාරමීතුය. iii ඇත්හට සඩර සුව හා නිවන් සුව සලයන්තාවූ සුණුයෝ පරමාන්‍රී පාරමීතුය.

12. මේ පාරමී ධම්‍යන්ගේ සංග්‍රහය හෙවත් පිළි කොට හකුල්වාගන්තා හැඳි කෙසේ ද යන්.-

යටති පරිදි මේ පැරුම් නියෝගීරුම් ව්‍යවත් දානාදී වශයෙන් දසවැදුරුම් වන්තාසේ 1 දාන 2 ශිල 3 ස්‍යානති 4 වීයා 5 ද්‍රාන 6 ප්‍රජා වශයෙන් මොවුනු සවැදුරුම් වෙති. තෙන්කුම්‍ය පාරමිතා තොමෝ පැවැද්ද වශයෙන් ලැබෙන තැන්හි ශිල පාරමියෙන් ද, නීවිරණයන්ගෙන් වෙන්වීම වශයෙන් ලැබෙන තැන්හි ද්‍රාන පාරමියෙන් ද, අකුණල යන්ගෙන් නික්මෙන කුණල වශයෙන් ලැබෙන කළේහි මේ දානාදී සයෙන් ම ද සංගැහිත වේ. සනු පාරමිතා තොමෝ වාශ්විරති සත්‍යය ලැබෙන තන්හි ශිල

පාරමියගේ එක දේශයෙක් වේ. සූතා සත්‍යාචාර ලැබෙන තැන්හි ප්‍රජා පාරමියෙන් සංගෘහීත වේ. අධිෂ්ථාන පාරමිතා තොමෝ මේ සයින් ම සංගෘහීත වේ. සැකෙවින් කියත්හොත් සියලු ම පාරමිභා කරුණා ප්‍රජා දෙකින් සංගෘහීත වෙති.

(වැඩි විස්තර වරියා පිටකටයිකපායෙන් බලා දතුයුතු.)

13. පාරමි ධම්‍යෙන් සම්පාදනය කිරීමෙහි උපාය කවරේ ද යන්.-

i අනවසේස සම්හරණය හෙවත් ඒ දානාදී සියලු ධම්‍යෙන් එකක්වත් තො හැර ඉතිරි තො කොට සම්පාදනය කිරීමය. ii සක්කව කාරිතාය හෙවත් දානාදී ධම්‍යන් අදර බුහුමත් ඇති ව සකසා ම සම්පාදනය කිරීමය. iii සාතව කාරිතාය හෙවත් තො කඩව නිරතුරු ව ම ප්‍රහුණු කිරීම් වශයෙන් සම්පාදනය කිරීමය. iv විරකාලාහියෝගය හෙවත් අතරකදී තො සිට බොහෝ කාලයක් පුරුදු කිරීම් වශයෙන් සම්පාදනය කිරීමය යන සිව් වැදුරුම් අංගයෙන් යුත්ත්වීම සම්පාදනෝපාය වේ.

14. කෙතෙක් කලෙකින් සම්පාදනය වේ ද යන්.-

යටත් පිරිසේයින් වතුරසංඛ්‍යක් හා මහා කල්ප ලක්ශයෙකින් ද, මැදිම් පිරිසේයින් අෂ්වාසංඛ්‍යක් හා මහා කල්ප ලක්ශයෙකින් ද, උඩත් පිරිසේයින් ජෝච්චාසංඛ්‍යක් හා මහා කල්ප ලක්ශයෙකින් ද, මුද්ද බෝධිසත්ත්වයන්ගේ පාරමි

සම්පාදනය සම්පූර්ණ වන්නේ ය. * මෙපරිදේදෙන් කාලය පිරිසිදින ලද්දේ (1) ප්‍රජාධික (2) ගුද්ධාධික (3) වියීංධික බෝධිසත්වයන්ගේ ප්‍රහේද වශයෙනි.

* කළුප විභාගය ඩීප්‍රධිකාවහි මෙසේ දක්වා තිබේ..

‘ත්‍රිවිධ කළුප නම් කවර් යන්.- අන්ත: කළුප යැ, අස්ථා කළුප යැ, මහා කළුප යැ’ යන මේ සි.

මෙහි අන්ත: කළුප නම් කවර් යන්.- දස උච්චිරිදි මිනිසුන් කෙරෙහි පටන් ගෙන මත්‍යාෂ්‍යන්ගේ ආයුෂ්‍කමයෙන් තැහි අස්ථායට පැමිණ අස්ථායෙහි සිටි ආයුෂ්‍ක කුමයෙන් බැඳ දස හවුරුදු වන තැන් දක්වා මේ ද අනුර එක් අන්ත: කළුපයෙක් නම් වේයි. හේ පොලට එක් යොදුන් තුන් ගෙවිවක් වචනා කළි.

හේ රෝගාන්ත: කළුප යැ. ගස්ත්‍රාන්ත: කළුප යැ, දුර්භික්ෂාන්ත: කළුපය සි ත්‍රිවිධ වේ. එහි අන්ත: කළුපයා පෙර ලෙන කාලයෙහි ජනයනට ලොඟාධික වී නම් සංඛ්‍යෝග රෝගයෙන් තහිනි. ද්වේෂාධික වී නම් ගස්ත්‍රායෙන් තහිනි. මෝහාධික වී නම් දුර්භික්ෂායෙන් තහිනි.

අස්ථා කළුප නම් කවර් යන්.- එක් පාවරතයෙක් එක් අස්ථා කළුපයෙක් නම් වේයි. හේ රිසි අන්ත: කළුපයක් පමණ කළි. හේ ව්‍යුරුවිධ වේයි. පාවතීක යැ, පාවතීක-ස්ථාධි යැ, විවතීක යැ, විවතීකස්ථාධි යැයි.

මොඹ ‘අස්ථා කළුප’ නම් කුමට වුනු යන්.- මෙතෙක් විෂිය හ, මෙතෙක් විෂි සහපුරු හ මෙතෙක් විෂි ගතසහපුරු හ යන පාස්ථා නො කට හැක්කෙන් ‘අස්ථා කළුප’ නම් වූ ලු.

මහා කළුප නම් කවර් යන්.- සතර අස්ථා කළුප යෙක් එක් මහා කළුපයෙක් වේයි මහා කළුපයාගේ ආයුෂ්‍කය පරිමාණයෙන් යොදුම් පමණ අයම් විතර උස ඇති හෙළ සිදුහතුරුසක් උපමා කොට දක්වන ලද්දේ සි. මෙසේ සම්පාදනායෙන් හා පාලිනාපමායෙන් කළුපික වන බැවින් ‘කළුප’ නම් වේ.

බෝධිසක්ත යනු බුදු බැවි හි ඇඟිණු තැනැත්තා යන තේරුම යි. පාලිහාජානුතුල ව පකු බසින් "බෝධිසක්ත" යි කිය යුතු නමුත් "බෝධිසත්ව" යි ව්‍යවහාර කරනු ලැබේ.

නියම වශයෙන් බෝධිසත්ව යන ගරු තමට යමකු හිමි වන්නේ ප්‍රථම නියත විවරණයෙන් පසුව ය.

හැම දෙනහට ම බුදු වන්නට බුද්ධාගමයෙහි ඉඩ තිබේ. බුදුවරු පිපුණු මල් වැනිය හ. බුදු වනු කැමැත්තෙරු මල් කැකුල් වැනිය හ. බුදුවේමේ ගක්තිය හැම දෙනා තුළ ම අන්තර්ලින ව පවතී. බුදුකරු දම් පුරුදු කළහාන් කාහවත් බුදු විය හැකි ය. ස්ත්‍රීයක නම් ප්‍රථම කොට පිරිමි බව ලබාගත යුතු ය.

සමහර බෝධිසත්වයන්හට තුවනු වැඩි ය. ඔවුනු "ප්‍රජාධික" නම් වෙති. සමහරුනට ගුද්ධාව වැඩිය. ඔවුනු

"ගුද්ධාධික" නම් වෙත්. සමහරුනට වියීය වැඩිය ඔවුනු "වියීයධික" නම් වෙත්. *

(1) ප්‍රජාධික බෝධිසත්වයන්ගේ ගුද්ධාව මදය. වියීය මැදුම් පමණය. උත්ත්වන්සේගේ පාරම් සම්පාදනය ව්‍යුරස්ංච්‍ය කල්ප ලක්ෂයෙකින් සම්පූර්ණී වන්නේය. (2) ගුද්ධාධික බෝධිසත්වයන්ගේ වියීය මදය. ප්‍රජාව මැදුම් පමණය. උත්ත්වන්සේගේ පාරම් සම්පාදනය අෂ්ට්‍රාස්ංච්‍ය කල්ප ලක්ෂයෙකින් සම්පූර්ණී වන්නේය. (3) වියීයධික බෝධිසත්වයන්ගේ ප්‍රජාව

* හිසු ධම්යෙහි ද මෙකි ප්‍රිවිධ බොධිසත්වයන්හට සමාන ව යොහින් තියෙනාක ගැන විස්තර වේ. ඔවුනු නම්

පිළිවෙළින් - ඇළානයෝගී, හක්තියෝගී, කම්යෝගී යනු යි.

කකොරුක හක්තිකයන් අතර ද ඇ. රෝජ ජ්‍යෙෂ්ඨ (st. Josaphat) යනු යෙන් කියු වෙන්නේ ත් මේ "බෝධිසත්ව" යන නාමය යි.

මධ්‍ය. ගුද්ධාව මුදුම් පමණය. උත්ත්හන්සේගේ පාරමී සම්පාදනය සේච්ඡාය-බූ කල්ප ලක්ෂයෙකින් සම්පූණී වන්නේය. ප්‍රජාදී ගුණ ධම්යන් ගෙන් කොපමණ දියුණු හාවයකට හෝ හින හාවයකට පැමිණියන් යට පිරිසිදින ලද කාලයට පෙර හෝ ඔබේහි ලොවුනුරා බුදුවීමක් නොවන්නේය.

15. මේ පාරමී ධම්යන්ගේ අනුසය කවරහු ද යන්.-

නියත විවරණ ලත් බේසුන් සසර සැරිසරනාතාක් කල් මුළුල්ලෙහි “අවිවිමික තුපප්පරන්ති” යන ආදින් වදාල පරිදි අවිවියෙහි තුපදීම ය, ලෝකාන්තරික තරකයන්හි තුපදීම ය. නිශ්චඩාමතණහාදී ප්‍රේත්‍යායන්හින්හි තුපදීම ය, නිරසන් පුගනියෙහි උපදනා කළ වුවුවකුට වඩා තුබා තුබාව හෝ ඇතුවකුට වඩා මහත් ව තුපදීම ය. මනුෂ්‍යයන් අතර උත්පත්තියෙන් ම අද ගොලු බේහිර ව තුපදීම ය. උහනෝඛ්‍යංශ්‍රන, පණ්ඩකාදීන් මෙන් තුපදීම ය, ආනන්තයේ

පාපකම්යන් නොකරන සුළු බව ය. නියත මිත්‍යාද්‍යෝග නොගන්නා බව ය, පුගනින්හි උපදනා කළ අසඳුනු තල යෙහි හා ගුබාවාසයන්හි තුපදනා බව ය. තුළී පුරයෙන් ව්‍යුත ව බුදු වන අත්බවිහි සිහිතුවකින් යේදී මවු තුස පිළිසිද ගැනීම් ආදී පොලොස් ආශ්‍යවයී අද්‍යුත ධම්යන් සිදුවීම ය. මවු තුසින් බේහිවන කෙණෙහි දෙනිස් පෙර නිමත් පහළවීම ය. බේසුන්ගේ අදහස් සිතු සිතු පරිදි සිදුවීම ය. නැම සත්තාට වැඩ පසස්නා බැවින් භැම දෙනහට පියකු හා සමවන බව ය. දක්ෂිණාකීවන බැවින් ගරු බුහුමන් කටයුතු වන බව ය. නොයෙක් ගුණ ධම්යන් හේතුකොට ගෙන උතුම් පින් කෙතක් වන බව ය. බොහෝ සයයින් මනුෂ්‍යයන් හට හා අමනුෂ්‍යයන්හට පියවන බව ය. දේවියන් විසින් රක්නා ලබන බව ය. නිරතුරුව මෙත්තී

කරුණා සහගත සින් සතන් ඇති බැවින් කොටේ වලස් ආදී වණීඩ් මෘගයන් ගෙන් අනුරුදු තොවන බව ය. යම් යම් ජාතීන්හි උපදානා කළ ඒ ඒ ජාතීන්හි රුප ගෝභාවෙන් ද, යසයින් ද, සැපතින් ද, බලයෙන් ද, ආධිපත්‍යයෙන් ද, සෙසු හැම සත්ත්වයන් මැඩ පවත්වන බවය, ලෙඩ අඩු බව ය. පිරිසිදු වූ ගුඩා වියේ සමෘති සමාධි ප්‍රජා ඇති බව ය, කෙලෙස් අඩු බව ය, කීකරු වන බවය, අවවාදානුභාසනයන් ගෞරවයෙන් පිළිගන්නා බවය, ඉවසන සුදු බවය, සුරතභාවය, ප්‍රිය මැදු වවන ඇති බවය, පිළිසදර කමා පැවැත්වීමෙහි දක්ෂභාවය, කුරුද තොකරන බවය, බදනාලද වෙර තැති බවය, ගුණමතු තොවන බවය, තමහට උපස් අය හා සමයෙමැදි සිතා යුගග්‍රාහ තොකරන සුදු බවය, ර්ශ්කී තැති බවය, මසුරු තැති බවය, ගය කපට තොවන බවය, මායා තැති බවය, අවවාදයෙහි තොතැමෙන දැඩිකම් තැති බවය, උචු තැති බවය, පළිගැනීම් වශයෙන් එකට එක තොකරන සුදු බවය, යම් ගමක හෝ රටක වෙසෙතොත් එහි වැසියන්හට තුපන් හයාදී උවදුරු බොහෝ සෙයින් තුපදිනා බවය, උපන් උවදුරු සංසිදෙන බවය, යම් හෙයෙකින් උත්සුදිනිරයෙක උපනත් සෙසු සත්ත්වයන් මෙන් දැඩි දුකින් තරයේ තොපෙලෙන බවය, බොහෝ සෙයින් සංවිශයට පැමිණෙන සුදු බවය, ආයුෂ සම්පත්, රුප සම්පත්, කුල සම්පත්, එශ්චවියේ සම්පත් ලබන බවය, ආදර ගෞරවයෙන් පිළිගතයුතු වවන ඇති බවය, මහ අනුහස් ඇති බවය, යන ආදිනු පාරමීන්ගේ අනුසස් වෙති.

(-ගුණයේ වෙති.)

16. මේ පාරමීත්තේ එලය හෙවත් බලපොරොත්තු වන ප්‍රධාන ප්‍රයෝගනය කුමක් ද යන්.-

සැකෙවින් කියනොත් සම්මා සම්බුද්ධ බව මේ පාරමීත්තේ එලය වේ. විස්තර වශයෙන් වනාහි දෙනිස් මහා පුරුෂ ලක්ෂණ, අසු අනුවත්තුරු, ව්‍යාමප්‍රහාදි අනෙක් ගුණ සම්බයෙන් බබුන්තාවූ මේ රුපකාය සම්පත්තිය ආධාර කොට පවත්තාවූ දැඟල වතුරවෙනාරදා ඡ්‍යෙ අසාධාරණ ඇත, අෂ්වාදග ආච්චීක බුඩ්දම් යන මොවුන් ආදිකොට ඇති අනත්තාපරිමාණ ගුණ සම්බයෙන් හොඳනා යම් ධ්‍යුකාය සම්පත්තියක් ඇද්ද, බුදුකෙනෙකුන් වහන්සේ විසිනුදු කපක් මුළුල්ලේහි වදාලන් නොගෙවෙන තරම් බුදුගුණයෝ වෙන් ද මේ හැම පාරමීත්තේ එල තම් වේ.

2 වන පරිච්ඡේදය

දාන පාර්මිතාව

කරුණායෙන් හා උපායයෙහි දැක් වූ තුවණීන් රක්නා ලැබේ සිය දිවි හා උපකරණයන් දීමෙහි පැවැත්තාව් අලෝච් වේතනා තොමෝ “දාන පාර්මිතාව්” තමි.

“වේතනාභා හිකාබලට කම්මං වදාම්” යනුයෙන් මහතෙකි වේතනා තොමෝ කම්මියයි මම කියමි. සි වදාල පරිදි කම්මිය වන්නේ ස්වකීය වේතනාවය හෙවත් සිතිවිල්ල ය. හොඳනරක දෙක ශිෂ්ටනු ලබන්නේ වේතනාවගේ ස්වභාවයෙන් ය. හොඳ වේතනාවේ කුළුල කම්මෝ වෙත්. තරක වේතනාවේ අකුළු කම්මෝ වෙත්. සියල්ලන්ට ම ප්‍රධාන සිත බව මෙයින් නැහේ.

දාන ගබදුයෙන් දීම යන අර්ථයක් ප්‍රකාශ වේ. දීම යනු කුළුයෙකි. එහෙයින් ම සිත පිළිබඳ වේ. පරමාන්තම් වශයෙන් එය ද වේතනාවකි. කවිර වේතනාවක් ද යන්.-

වස්තුන්හි ඇලීම නම් වූ ලෙස්හ නමුති අකුළුයට විරුද්ධවූ අලෝච් නම් වූ කුළුල වේතනාවකි. ඒ එසේමැයි. දියති ජ්‍යෙෂ්ඨා ත්‍යානා- දාන- යමක් කරණකොට ගෙන දෙනු ලැබේ ද ඒ අලෝච් වේතනා තොමෝ දානය නම් වේ.

බූදුබව ලබා ගැනීමට උපකාර වන පළමු වන ගුණධම්මය දානය වේ. හේ දෙලෝ දියුණුවට හේතු වූ උතුම් මංගලයෙකි. සතර සංග්‍රහ වස්තුන් ගෙන් ප්‍රථම වස්තුව වේ. ප්‍රණා ත්‍යානාවන්

ගෙන් ද පුද්ම පූජායය වේ. හැම ගුණයනට ම මුලින් දානය සිටියි. දුප්තත් පොහොසත් හැම දෙනාහට ම පහසුවෙන් පුරුදු කළ හැකි ප්‍රධාන ගුණයෙක් ද වේ.

දානයෙහි පරමාත්මීය වනාහි කිව තොහැකි කළෙකු පටන් සවකීය සන්නානයෙහි තොනැසැයි පවතින දැඩි ලෝහය නැති කිරීම වේ. එහෙන් දන්දීම කරණ කොට ගෙන ආසුෂ්, වණීණ, සුබ, බල, ප්‍රභා වශයෙන් අනුසස් පසෙක් නිරායාපයෙන් ලැබේ. එසේ වී නමුදු මෙකී ප-වානියාපයෝ අප්‍රධානයන. මෙවැනි එලයන් කුමුත්තෙන් ම දන් දෙන්නේ නම් එය පොලී ලබන අදහසින් මූදල් ණයට දීමක් වැනිය.

දන් දිය යුත්තේ ලෝහය තැති කොට තිවන් ලබන අටියෙනි. එවිට එය සපර කොට වීමට හේතු වූ "විවචිතගාමී" පිනක් වේ. හව්ගෝග සමපත් ලබන අටියෙන් දෙන කළ සපර දික්වීමට හේතු වූ "විවචිතගාමී" පිනක් වේ.

දෙයාකාරදානය:-

දීම පුරා බුද්ධියෙන් ද අනුකම්පා බුද්ධියෙන්ද සිදුවේ. මේ තැනැත්තේ පිදිය යුත්තේය, ගරු කටයුත්තේය සි පිතා බුදුනට හෝ සහනට හෝ දෙමාපියනට හෝ සිල්වත් ගුණවත් අයට දන්දීම පුරා බුද්ධියෙන් දීම වේ. මේ තැනැත්තේ අනුකම්පා කටයුත්තේය සි පිතා දුගී මගී යාචකයන්ට දන්දීම අනුකම්පා බුද්ධියෙන් දීම වේ. සරු බිමු වපුල බිජුවින් විපුල සයා ලැබේ. එමෙන් ම නිරදේශවූ උතුමන්හට ම දුන් දන මහත් එල මහත් ආනියාප ගෙන දෙයි. සයෙසේ වූ හෝ ගුණ හින වූ දුප්තත් අයට පිරිසිදු සිතින් දන් දීමෙන් පින් තොලැබේය සි තොසිතිය යුතු. ගවරවලු හෝ මොහොලේහි හෝ කාණුවලු හෝ වසන පැණුවෝ මෙයින් යැපෙන්වයි බලන් බෝදා දිය දැමීමෙනුද පින් සිදුවේය සි ධළීයෙහි ප්‍රකාශන ය. එබැවින් මිනිස්නට දීම ගැන කියනු ම කවරේ ද?

සිල්වත්තට දුන් දන් මහත් එල වන පරිදි අංකුර හා ඉඟක තම් දිව්‍ය පූත්‍රයන්ගේ කථා වස්තුවෙන් දතුපූත්‍රය. අංකුර වතාහි දොලොස් යොදුනක් ලිප් බදවා දස දහසක් දවස් මහ දන් දින. හෙතෙමේ සිල්වත් ප්‍රතිග්‍රාහකයන් නොලදී. ඉඟක වතාහි පෙර කැලු දුහී පුරුෂයෙක් ව ගෙයකට සිභා වැඩි අනුරුද්ධ ස්ථාවරයන්හට දෙවී. ඒ ස්ථාවර කුකළයෙන් දෙව් ලෙවිහි අංකුර දිව්‍ය පූත්‍රයන් අහිභවා මහාත්‍රාවසම්පන්තව උපන * කියනලද මැයි ලෝච්චි සහරාවෙහි.-

සිහපත් එකෙක් පෙර අනුරුදු තෙරුන් දැ ක

තමලන් බතින් දුන්නේ එක ම සැන්ද ක

බලවත් එයින් පුරුහති විය ඉන්ද ක

තැණුවත් කරවි දන් පින් පල මෙයින් දැ ක

එසේ වී තමුද ලෝහය තැති කිරීම ම පරමාන්තම් කොට ගෙන දීම යුතුකමක් මෙන් සැලකා දෙන තැනැත්තේ

යට්තුරු කරන ලද කළය මෙන් හිත, මධ්‍යම, උත්තම යන සියල්ලන්හට ම නිරවශ්‍යයෙන් දන් දෙයි. නිරායාෂයෙන් ලැබෙන අනුසස්වලට හෙතෙමේ උපේෂ්ඨක වෙයි. නොවස්නා වලා සෙයින් කිසිවක්හට වුවන් නොදෙන බැවින් අවර්ෂි සංඛාවටද නොපැමිණ, ඇතුම් තැනෙක්හි වස්නාවලා සෙයින් පක්ෂයකට පමණක් දෙන බැවින් ප්‍රදේශ වර්ෂි සෙයින් හැම දෙනහට ම නිරවශ්‍යයෙන් දෙන බැවින් සැවිතවර්ෂි සංඛාවට ම පැමිණ හෙතෙමේ නිකාය හේද, ජාතිහේද, කුලහේද, වණීණහේද , ආගමිහේද ඇති නොකොට දීම තමැති උතුම් ගුණය ම පෙරදැරී කොට ගෙන දානය කෙරෙයි.

* ධම්පුදිපිකාව - පිටු 91 බලනු.

ශ්‍රීලංක දානය :-

දානය වනාහි ආමිස දානය, අහය දානය, ධම් දානය කියා දියපුතු වස්තු වශයෙන් තෙවැදුරුම් වේ.

තෘපණා දෑම්බින් විසින් ආම්භිනය කරනු ලබන උපහොග පරිහොග කටයුතු වූ ආහාරපාන වස්තු යාන වාහන ගෘහ ක්ෂේත්‍ර වස්තු ආදි සියල්ල ආමිස නම්. හෙද “අඡක්කන්තික” (තමාගේ ගෙරිරයෙහිමත්) “බාහිර” (පිටතුව්) සි දෙවැදුරුම් වේ. බාහිර වස්තු වනාහි දැනුවිධ වේ. කියන ලද මැයි :-

* “අන්තා පාන යාන වනප්- මාලාගණු විලෝපනා-

යෙයාව්ස පැදිපෙයා- දාන වනප් ඉමෙ දස”

යනුයි.

ආහාරය, පැන්ය, යානය, වස්තුය, මාලාය, පුවදය, විලුවින්ය, යෙනපුන්ය, ආචාරය, පහතට තෙල් හා වැටිය යන මේ දැන් දාන වස්තුන් නම් වෙති.

රුප පද්ධති, ගණි, රස, පොටියිබන, ධම්ම සි අරමුණු වශයෙන් ද හේ අව්‍යුත්කාර වේ.

දා ප්‍රතිපත්තිය :-

බෝසින් උත්මෝ බාහිර වස්තු දෙන්නානු යමෙකින් යමුකුට පුයෝගන වේද එය මහුව ම දෙති. අනුන් විසින් තො ඉල්වන ලදුවෝ ම සිය කුමැත්තෙන් ම දෙති. ඉල්වනු ලබන කල්හි කියනු ම කවරේද? ආලය සිද දමා ත්‍යාග විත්තය පෙරදැරිකොට පිඩාවකුද තොකොට දෙති. දීම යහපත් වූවත් ආයුධ, විෂ, මද්‍ය ආදිය තො දෙති. එසේම ගිලනුන්හට අසප්පාය

* “අන්තා පාන සර වනප්- යාන මාලාවිලෝපනා-

යෙයාව්ස පැදිපෙයා-දානවනු ඉමෙ දස” සි ද මේ ගාලාව දක්වා තිබේ.

පාන, හෝජනාදිය නො දෙති. ප්‍රමාණවත් ව සප්පාය වුම අන්ත පානාදිය දෙති. ගිහියනට තම් මුවනට සුදුසු වූ දැ ද පැවිදී වුවනට තම් ගුමණ සාරුප්‍රා දැ ද දෙති. ඉල්වන ලදුවෝ තමුදු ගිහියනට කඩු කිරිවිටි ආදිය ද පැවිදේනට මුදල් ආදි අකුප විසුතු ද දීම බෝසත් පිරිතක් නො වේ. ප්‍රණිත දේ තිබියදී රුක්ෂ දේ නො දෙති. බුදු බව හැර අන්තිසි එලයක් කැමැති නොවෙනි.

අප බෝසත් තෙමේ විසයෙහි සිටු කළ ප්‍රමාණ රහිතව දන් දින. මෙය දුටු යක්දෙවි රජ තෙමේ බෝසතු පිරික්ස්තුයේ සියලු සැපත් අතුරුදන් කෙළේය. දීමට කිහිවක් නොමැති බැවින් ලඟුවක් හා දැකුත්තක් රගෙන තණ කොළ කපා මටි බැඳ විකුණා කොටසක් මහදී දන් දී කොටසක් ගෙන යන්නේ යාවකයකු ඉල්ප බැවින් එයද දන් ද හිස් අතින් ගෙදර ගොස් සිය බේරින්ද සමග තිරාහාරව සිටියේය යත් දිනක් ම මෙසේ කොට අන්තයෙහි දී ක්ලානතව වැද නොත්තේ ය. යක්දෙවි රජ මෙය දැක කුමකට මෙසේ දුක්විද දන් දෙහි දැයි පිළිවිසි. යක්දෙවි රජ බව ලැබීමට හෝ අන්තිසි සැපතක් ලැබීමට නොව ලොවුතුරා බුදු බව ලැබීම පිණිස මැ දන්දෙම් සි පිළිවිදන් දින.

මෙසේ කම්පල අදහා බුදු බව ම පතා බොධිසත්ත්වයේ දන් දෙති. යාවකයන් හෝ දාන වස්තුන් හෝ පිළිකුල් කොට නො දෙති. පරෝස් බහින් ඉල්වන අස්ථත යාවක යනට පවා ගසා දමා දෙන්නාක් මෙන් නො ව අනුසස් යලකා ම ප්‍රයන්ත වූ සිතින් ම අනුකම්පා අදහසින් ම ගොරවයෙන් දෙති. එසේම යාවකයන් ලවා උපස්ථාන කරවා ගැනීම් ආදි මෙහෙගෙන හිංසා පීඩා නොකාට දෙති. රවවන අවියෙන් හෝ බිඳුවන අවියෙන් හෝ වසය කොට උපකාර ගන්නා අවියෙන් හෝ නො දෙති. පරෝස් වදන් නො ගෙණෙමින් මුව මුකුලින නො කෙරෙමින් සිය තෙපුල් ම ගෙණෙමින් තමාම පෙරවුව කඩා කොට ආදරයෙන්

දෙනි. බොහෝ කල් පරිභෝග කළ බැවින් හෝ මතොඟ බැවින් හෝ යම් වස්තුවකට අධික ලේඛය ඇතිවූවාහු නම් ලේඛය හැරපියා යාචකයන් සෞයා සංඛෝතින් වහා එය දෙනි. දියපුණු වස්තු මද්‍යායේ ද යාචකයෙක් එමඹ එය ඉල්වින්නේ නම් ඒ ගැන තොසිනා තමන් පිඩා විද එය දී යාචකයාහට ගොරව කෙරෙනි. මේ පිළිබඳව අකින්ති බාහ්මණ ජාතකය (480) බැලිය යුතු. එසේම ස්වකිය දුදරු දැයි දස් පිරිස තො සන් පිදුවා දුකට පමුණුවා යාචකයනට තො දෙනි. දෙන්නාහු ද දැන දැන යක් රකුසු ආදිනට හෝ කුරු කරමාන්ත ඇති මත්‍යාජ්‍යයනට ද තො දෙනි. වෙසනුරු අත්ත්විහි ප්‍රථම කොට දු දරුවන් කුමුති කරවා බමුණාගේ කුරු හාවය තො දැන බෝසන් තෙමේ මවුන් දානය කෙලේය. මංගල බෝසන් තෙමේ ද රකුසුකු බව තො දැන බමුණු වෙසින් ආ බැවින් ස්වකිය දරුවා දන් දින. පසුව රකුසු වෙස් මවා දරුවා කඩාපියා ලේ වගරුවා කන කල කණසසුලු තොවී පහන් සිතම උපදවා ඒ කුගලයෙන් සියලු ම දෙන දරුවන් මෙන් සැලකීමට හේතු වෙවා සි පැනී. රාජ්‍ය දානය දෙන්නාහු ද. ලොකයාගේ අහිත පිණිස අවැඩ පිණිස අතරපිය පිණිස පිළිපදනා අයට තො දෙනි.

බාහිර දානය පිළිබඳව බෝසන්ගේ ප්‍රතිපත්තිය යටකී පරිදිදෙන් දත් යුතුයි.

අභ්‍යාත්මික දනය :-

අභ්‍යාත්මික දානය ද මතු දක්වන පරිදි දත් යුතුයි. හේ කෙසේ ද යන්.- යම් සේ කිසි සන් පුරුෂයෙක් සාහිති නිවා ගැනීම පිණිස හෝ තමා අනුත්ත කුපවේ ද, දාස හාවයට පැමිණේ ද, එමෙන් ම බෝසන්හු සම්බෝධිය ලබනා අවශ්‍යතා නිරාමිත වින්ත ඇත්තේ ව සංඛෝතියෙන් ම අනුත්තර වූ හිත සුව කුමැත්තාහු අනුත්ත කුප වෙති. දාස හාවයට හෝ පැමිණෙනි. අත් පා ඇස් ආදිය වුවත් වුවමනා අයට එවැනි ප්‍රස්ථාවයන්

දුලබ බැවින් සිය කුමැත්තෙන් නො ඇතුළු සිත් ඇති ව අකම්පිත ව දෙති. එහෙත් ප්‍රයෝගතයක් නො තකා හිංසා සීඩා කරන අටියෙන් ඉල්වන අයට දැන දැන මුවින්ගේ ම අනත්‍යාචාර සේතුවන බැවින් නො දෙති.

අභය දානය :-

අභය දානය වනාහි රජුන් ගෙන් සොරුන්ගෙන් හින්නෙන් ජලයෙන් වෙවිරි පූද්ගලයන් ගෙන් සිංහ ව්‍යාසු ආදි මෘගයන්ගෙන් නා යක් රකුසු ආදින් ගෙන් සපනවයනට හය පැමිණි කළහි රේට පිහිටිම වශයෙන් දත් යුතුය. ජලයේ ගිලෙන සන්නියක ගැලීම අභය දානයෙකි. මරුමුවට පත් අය එයින් මුදා ලිම, වෙදුන් ර ගෙනවුන් ගිලෙන් අය පුව්පත් කුරුවීම, ආරෝග්‍යකාලා පිහිටුවීම, සංතුන් නොමරව සි අණබෙර හැසිරවීම, දැල් පළවා දැමීම, බඩින ගත පක්ෂීන් නිදහස් කිරීම ආදිය ද අභය දාන සංඛ්‍යාවට ගැනේ. නිග්‍රෝධමිග ජාතකය(12) අභය දානයට නිදුකීනයෙකි.

අප බෝසන් තෙමේ නිග්‍රෝධමිග ව උපන් කළ ගැඹිගත් මුවැත්තියකට අභය දානයදී සිය දිවි පූද්න්නට සැරසි පසුව දුකට පත් සියලු ම දෙනා මුද්‍රවා ගති.

මේ අභය දානය සේතු කොට ගෙන සවීඥයන් වහනසේට දෙනිස් මහා පුරුෂ ලක්ෂණයන් ගෙන් එකක් වූ වතු ලක්ෂණය ලැබුණු බව ලක්බණ යුතුයෙහි සඳහන් වේ.

ඒමම දානය :-

ඒමම දානය වනාහි නො කිලිටි සිත් ඇත්තහුගේ අව්‍යාපිත වූ දහම් දෙසීම වේ. අවවාද්‍යානුකාසනය ද මීට ම ඇතුළත් වේ. සයේනෙහි ඇතුළත් නො වූ අය ධාර්මික ලෙස රේට බස්වා ගැනීම ද ඇතුළත් වූ අය මුහුණුරුවීමද දම් දානයෙකි. සංක්ෂේප වශයෙන් දාන, කථා, ශිල කථා, සග කථා කාමයන්ගේ ආදිනව, පැවිදි වීමෙහි අනුසස් ප්‍රකාශ කිරීම ද, විස්කර වශයෙන් වනාහි ග්‍රාවක

බෝධියෙහි ඇශ්ඨණු අයට සරණගමන ඉතුළිය පාවර ශිලාදිය පිළිබඳව ද, පවිචික බෝධියෙහි සම්මා සමොඛාධියෙහිද ඇශ්ඨණු අයට රේ සුදුසු දානපාර්මිතා ආදිය පිළිබඳවද දහම් දෙසීම ධම්දානය තම් වේ. එහෙයින් වදාරන ලද මැයි.-

"සබබදානං ඔමමදානං ජීතාති"

(ධම් දානය හැම දන් පරදවා දිනයි.)

පාවමහා පරිත්‍යාග වශයෙන් ද දානය පාවපුකාර වේ. පාවමහා පරිත්‍යාගයෝ වනාහි දත (වස්තු) සුත (දුදරු) හරියා, අංග (ශරීරාවයව) ජීවිත යන මොවුනු වෙත්.

දානපාර්මිතා ලක්ෂණ :-

මෙකී දාන පාර්මිතාවගේ ලක්ෂණයැනු කවරහයත්? දානපාර්මිතා තොමෝ(1) පරිත්‍යාග කිරීම ලක්ෂණකාට හෙවත් සාමාන්‍ය සිංහාව කොට ඇත්තීය.(2) දියපුතු වස්තුවෙහි ලෝහය දුරු කිරීම රස කොට හෙවත් කෘත්‍ය කොට ඇත්තීය. (3) වස්තුවෙහි තො ඇශ්මීම පාවුවුපටියාන කොට හෙවත් වැටුහෙන ආකාරය කොට ඇත්තීය. තොහොත් හවුපමිපත් නිවත් සම්පත් පාවුවුපටියාන කොට හෙවත් එලය කොට අත්තීය. (4) පරිත්‍යාග කටයුතු වස්තුව පදවියාන කොට හෙවත් ආසන්න කාරණය (ලාවම තිබිය යුතු හේතුව) කොට ඇත්තීය.

අප බෝසත්ත් සසර වසන කළ මෙකී දාන පාර්මිතාව කෙපේ පුරන ලද ද කිවහොත් උත්වහන්සේ ගෙන් දන් තො ලැබූ කෙනෙකුන් තුන් ලෙවිහි ම සොයා ගැනීම පවා දුරුහ යයි කිවහැකිය. තවද උත්වහන්සේගේ දාන පාර්මිතාව පිළිබඳව ජීතාලංකාරයෙහි මෙසේ ව්‍යුත්තාකර තිබේ.

“සේ සාගරේ ජලධිකං රුධිරං අදායි
 හූම් පරාපිය සම්සමදායි දානා.
 මේරුප්පමාණ මධිකංච සමෝරුලි. සිස්.
 බේ තාරකාධිකතරං තයනා. අදායි”

බෝස්තුන් දන්දෙන පරිදි :-

සාගරයෙහි ජලයට වඩා උනවහන්සේ ලේ දන් දුන්සේක. පොලෝ පස් පරදවා ඇහ මස් සහිත දන් දුන්සේක. මේරු පථීතයට වඩා උස් පමණට ඔවුනු සහිත හිස් දන් දුන්සේක. අහස්හි තරුවලට වඩා ඇස් දන් දුන් ජේක.

බෝධිසත්වයෝ වූකලී නිරන්තරයෙන් ම දානායෙහි නිරත්වූවාසු වෙති. දීමට නිතාර ම කැමැති වෙති. ඉල්ලීමට ගොහොවීට මැලි වෙති. වහන් සහලක් හා පණ්ඩිජනුයක් උවමනාවී දොලොස් වසක් ම එය ස්වකිය දායක වූ රුපුහට තොකී බව ඕහමදෙත්ත ජාතකයේ (323) සඳහන් වේ. එසේ ම යමක් දී මූලියන් මෙන් රේට ප්‍රත්‍යුපකාර බලාපොරොත්තු තො වෙති. යමක් තිබිය දී කිසිවිටෙකත් නැතැයි තොකියති. යමකුට යමක් උවමනා යයි දැනාගත හොත් තොඳුල්ලන ලදුව ම එය සතුවින් දීමට සැරුයෙනි. ඉල්ලූවීට කියනු ම කවරද? එසේ වූවද කිසිවක්හට පිඩාවන අවශ්‍යයෙන් දන් දීමට කැමැති තොවෙති. එමත් ම අවැඩිට හොතු වූ යමක් නිරවශේෂයෙන් තුවණීන් තොර ව තො දෙති. දීම හොඳ වූවත් උණ රෝහියකුට බත් දීම පාර්මියක් තොවේ. මූදල් ලැබුව හොත් මත් පැත් පානය කරන්නේ යයි සිතිය හැකි අයකුට මූදල් දීම කරුණෝපාය කොළඹයෙන් පරිගණිතව (අරක්ගත්) දාන පාර්මියක් තො වේ. දෙන දැ ද පහන් සිතින් ප්‍රිය වවන යෙන් යුත්ත ව බුදු බව හැර අන්තිසි එලයක් තොපතා ගෞරවයෙන් දෙති.

බෝසුන් පතන පිළිවෙළ :-

දානාදිය දීමෙහි බෝසුන්ත්ත්වයන් ප්‍රාත්‍යීතා කරන පිළිවෙළ සම්බන්ධිව වරියා පිටකටය කුඩායෙහි මෙයේ දක්වා තිබේ.

සත්ත්වයන්හාට ආපුළු වණීණ සූඛ බල ප්‍රතිඵාන ආදි සම්පත් ද, අගු එල සම්පත්ති සංඛ්‍යාත අභිත්ත්වය ද, නිපද වන්නෙමැයි සිතා ආහාර දන් දෙනි. සත්ත්වයන්ගේ කාම කෙලේග පිපාසාවන් සංපිදවනු පිණිස පැන් දානය කෙරෙනි. රන්වන් පැහැද පිණිස ද හිරි ඔත්පේ තමැති අලංකාරයන් නිපදවනු පිණිස ද වසුතු දන් දෙනි. ඉදිධිවිධ හා නිවන් සැපත් නිපදවනු පිණිස සුවඳ දන් දෙනි. බුද්ධග්‍රෑණ ගෝභාව නිපදවනු පිණිස මල් විලුවන් දන් දෙනි. බෝධිමණසාසනය නිපදවනු පිණිස ඇලන් ආදි ගෙයාවන් දන් දෙනි. ගරණ හාවය නිපදවනු පිණිස ආචාරය දන් දෙනි. පසුයේ ලැබීම පිණිස පුදීප දන් දෙනි. ව්‍යාම්ප්‍රහාව නිපදවනු පිණිස රුප දානය කෙරෙනි. බුහම ස්වරය නිපදවනු පිණිස සදා දානය කෙරෙනි. සකල ලෝකයාහාට ප්‍රිය හාවය පිණිස රස දානය කෙරෙනි. සකල බුද්ධ සුඩුමාල හාවය නිපදවනු පිණිස පොටයිබඳ දානය කෙරෙනි. අතරාමර හාවය පිණිස බෙහෙත් දන් දෙනි. සියලු සත්ත්වයන් ආය්‍යී ජාතියෙන් තමන්ගේ සුතු හාවයට පමණුවත පිණිස සුතුයන් දන් දෙනි. සියලු ලෝක යාගේ ස්වාමී හාවයට පැමිණීම පිණිස හාය්‍යාවන් දන්දෙනි. ධම්රාජ්‍ය ලබනු පිණිස රාජ්‍යයන් දන් දෙනි. යන ආදි වශයෙනි.

බෝධිසත්ත්වයේ වනාහි බාහිර වස්තු දීමෙන් තහජ්‍යියට තොපුම්ණ සිය අභ්‍යන්තර වුවත්, සිය දිවි වුවත් පිදීමට කුමැති වෙති. වෙසනුරු අත්ත්විහි දී අට අවුරුදු වයසැනි බෝසත් ලදුවා මෙයේ සිතිල.-

"අන් බාහිර දානමෙව දේම්, තා ම් නා පරිතෝසේති. අත්ත්විත්තික දාන් දානුකාමෝමිහි. සවේ ම් කෝච් හදයා."

යාවෙයා උරං සින්දිනවා හදයා. නීහරිනවා දදෙයාං. සම්බුද්ධ යාවෙයා අක්වේනි උපතාවෙනවා දදෙයාං. සම්බුද්ධ පරිර මංසු. යාවෙයා සකල සරිරතෝර මංසු. ජෙනවා දදෙයාන්ති.”

මම ගැරිරයෙන් පිටත්සිවූ බාහිර වසනු ම දන්දෙම්. එය මා සතුවූ නො කෙරේ. ගැරිරයට අයත් අත්කිත්තික දානයක් දෙනු කුමුත්තෙම්. ඉදින් මගෙන් යමෙක් හඳය ඉල්වින්නේ නම් ලය පලා හදවිත රගෙන දෙන්තෙම්. ඉදින් ඇස් ඉල්වින්නේ නම් ඇස් උපුවා දෙන්තෙම්. ඉදින් ඇහ මස් ඉල්වින්නේ නම් සකල ගැරිරයෙන් මස් සිද දෙන්තෙම් යනු එහි අන්තියි.

ත්‍රිවිධ පාරම් :-

දානය තෙමේ දාන පාරමිතා, දාන උප පාරමිතා, දාන පරීමාත්‍රී පාරමිතා වශයෙන් ත්‍රිවිධ වේ.

තමන්ගේ සන්තානයෙන් පිටත්පූ පුතු හායී ධිනා ආදී පණ ඇතිවූ ද පණ තැතිවූ ද වසනුන් පිදීම දාන පාරමිතා නම් වේ. තමාගේ අභපසහ පිදීම දාන උප පාරම් නම් වේ. සිය දිවි පිදීම දාන පරීමාත්‍රීපාරම් නම් වේ. මේ වරියා පිටකටිය කරානය වේ. ජාතකටධ කරාවෙහි මිට විපයීස්තව පාරම් උප පාරම් ද්වය දක්වා තිබේ. සිය අභපසහ පිදීමට වඩා පුතු දාරාවන් පිදීම දුෂ්කරවන හෙයින් එසේ දක්වා තිබේ. යයි සිතිය තැකිය.

පුතු හායී ධිනා ආදීය පිදීම දාන පාරම් නම් වේ. මහා පුදයසන, ගාඛ බාහ්මණ, අකින්ති, නිම්, කුම්මාසුදුණ්ඩ ආදී ජාතකාදීන්හි අප බේසන් තෙමේ බොහෝ ධිනා වියදම් කොට මහදන් දින. වෙසනුරු අත්බේහි දු දරුවන් හා හායීවන් දන් දින. ජාලිය හා කණහාජිනා තමැති සවකීය ප්‍රිය ලදරුවන් බමුණුහට දන්දුන්නේ විනමුද පුතු ප්‍රේමය කොපමණ බලවත්දුයි කිවහොත් කඩුව රගෙන බමුණු මරා දරුවන් ගෙන ඒමට සිති. එහන් උපේක්ෂා වඩා තැවැනු සිත පහදවා ගන. ඒ අත්බේහි ම බමුණු වෙස්ගත් ගනුයාට මද්දීදේවී නම් වූ ප්‍රිය බිරින්ද සොම්නස් සිතින් දන්දී දාන පාරමිතාව මසාකප්‍රාප්ත කරගන්නේය.

අත් පා ඇස් ආදී ස්වකීය ගෙරුවයට ව්‍යවමනා ජනයනට පිදීම දාන උප පාරමී නම්. සිවි (499) ජාතකය රේට නිදහින යෙකි. මේ අත්බවිහි අප බෝසන්හුගේ දානාධ්‍යාභය කොපමණ බලවත් ව පැවැත්තේ ද කිවහොත් උන්වහන්සේ ස්වකීය ඇස් උපුවා දත් දුන්සේක.

ස්වකීය ඒවිතය පිදීම දාන පරමාන්ත්‍රී පාරමී නම් වේ. බණ පදයක් අසනු පිණිස අප බෝසතාණන් සිය දිවි පුද්ගල්තට සැරපුණු බව රසවාහිණියෙහි සඳහන් වූ දහම්පොඩ කථායෙන් පෙනේ. ජාතක මාලාවිහි ප්‍රකාශිත ව්‍යාසී ජාතකයෙහිද අප බෝසතාණන් දුකට පත් වූ කොට්ඨෙනාක හා සාගින්නෙන් පෙළෙන පැවැත්ත් තිදෙනාකුන් තිසා ප්‍රපානයකින් වැළි සිය දිවි පිදු බව සඳහන් වේ.

සස ජාතකය :-

සස ජාතකයෙන් ද බෝසන්හුගේ පරමාන්ත්‍රී පාරමිතාව මොනවට අවබාධ වේ.

පෙර එක් කලෙක අප බෝසතාණෙක් සස (හා) යෝනි යෙහි ඉඩිද වුවරෙක, සිවලෙක, මස්කාවෙක යන යහළවත් තිදෙනාකුන් සමඟ වනයෙහි වූපුහ. මොහු සතර දෙත තැනින් තැන ගොස් ගොදුරු සොයුම්න් කා දස ද්විසකට වරක් එක තැනෙකට පැමිණ මිහිර කථා කෙරෙති. සාචාණෙක් “දත් දෙව, සිල් රකුව, පෙහෙවස් වසව” සි තිනොරම අවවාද කෙරෙති. දිනක් සාචාණෙක් පුන්සද දැක සෙට පොහො දින යයි දැන “හෙට පොහො දින හෙයින් සිල් රකුව, සිල්වත්ව සිට දුන් දතෙහි විපාක මහත. එහෙයින් තමා සම්පයට පැමිණි යමෙක් ඇත්තම් තමන් ලත් අහරින් යමක් දෙව්” සි අවවාද කළහ.

යහල්වෝ නිදෙන ද එම මවා පිළිගෙන අහර පිණිස යමක් සපයා ගෙන පොනෝ දින සිල් ඉටාගෙන උත්ත. සාචාණෝත් හි තණ ජ්වල්පයක් සපයා සිල් මෙනෙහි කෙරෙමින් තුන්නාහු "ඉදින් අද මා සම්පයට යාචකයකු පැමිණියනොත් ඇහ මස් මුවුනට දන් දෙමි" සි ඉටා ගන්ත.

මලගේ ශිල තෙරයින් ගකුයාගේ පාණ්ඩුකම්බල ගෙලාසනය තුළු විය. මේ කිමෙක්දේ හෝයි සක්දෙවි තෙමේ බලන්නේ ඒ කාරණය දැක බෝසනාණන් පරිජ්‍යා කෙරෙමි සි සිතා බමුණු වෙස් ගෙන පළමුව මස්කාවා සම්පයට ගියේය.

"බමුණු, කුමක් නිසා පැමිණියේදැ" සි මස්කාවා ඇසී.

"මේතුර, යමිතම් ආහාරයක් ලදින් තම් මමන් තුළ වහන්සේ සේ ම පෙහෙවස් රකින්නෙමැ" සි කිය.

එවිට මස්කාවා තමන් සපයාගත් රේමසුන් සත්දෙන දීමට කුමුති විය.

එහෙත් සක්දෙවි තෙමේ "දන් උදුසනය, පසුව එම්" සි කියා සිවලා සම්පයට ගියේය. සිවලා ද තමන් යොයා ගත් කරවල මසුන් දෙන්නාකු හා පැලුවූ ගොයකු හා දී ගෙවියක් දීමට කුමුති විය.

මි හට ද හෙනෙමේ යට කී ලෙස කියා වදුරා සම්පයට ගියේය. වදුරා ද තමන් ලත් මී අඩ ගෙවිය පිදීමට කුමුති විය.

එහෙත් එය ද යටකී පරිදි පිළිකෙවි කොට සාචාණන් සම්පයට එළඹ ආහාරයක් ඉල්වී.

සින් පරිදි දිවි පිදීමට ඉතා දුලීහ ප්‍රස්කාවයක් ලත් සාචාණෝ මහන් සතුවකට පැමිණ "බමුණු, අහර යොයා මා සම්පයට පැමිණි ගමන ඉතා යහපත. පෙර තුදුන් විරු දනක් අද මම තොපට දෙමි. තොපි දර කඩා රස් කොට ගිණිගොවික් මොළවාපියා මට කියවි. මම හිනි මැදට පැමිණ මා දිවි තොපට පුද්මි. මා ඇහ මස් පැසි හිය කළ අනුහුව කොට සිල්

රකුව” සි හිත පිතින් කිහි.

සක්දෙවි කෙමේ ද කමත් ගේ ආනුහාවයෙන් හිති ගොඩක් මොලුවාපියා සාචාණත්හට දැන්විය.

සාචාණෝ ත් තහා පිරිපිදු වී හින් වූ යම් සත්ත්ව කෙනෙක් ඇත්තම් ඔවුනු නො මියෙන්ව් සි හිතා තුන්විටක් කිළිපාලාපියා දිවි පුදන අටියෙන් ම කිසි පැකිලිමක් නොමැතිව හිති මැදට පැන්නාහ. ගකුනුහාවයෙන් රෝම කුපයෙකුදු නො දැවී.

තිරිසන් වූවත් දානයෙන් පරතෙරට පැමිණි සස පණ්ඩිතයන්ගේ ආශ්‍රිතයීය දුටු සක්දෙවි රජ කෙමේ බෝසතාණත්ගේ ගුණ මහිමය නොමැති මේ කප මුඩ්ල්ලෙහි පවතීවා සි සඳ මධිලෙහි සස ලපය ඇත්දේල.

අප බෝසතාණත්ගේ දාන පරමාන්ත්‍රී පාරමිය මේ රාත්තයෙහි මුද්‍රන්පත් විය. එහෙයින් ම ලොවුනුරා බුද්ධත්වයට පැමිණ මෙයේ වදාරන ලදී.

හික්බාය උපගතං දිස්වා

සකන්තානෂ පරිවිච්ඡී.

දානෙන් මේ සමෝරු නත්ති

එසා මේ “දාන පාරමි”

හිජා පිණිස සම්පයට එළඟී බමුණන් දැක සවකීය ජීවිතය පරිත්‍යාග කෙළෙම්. දානයෙන් මට සම්බුද්ධියක් තැනු. මෙරු නොමෙරු මාගේ දාන පාරමි නම්.

අහර සොයා ආ බමුණා දුටුයේ ම

මිහට කුඩාණන් සිය දිවි පිදුයේ ම

දීමෙන් මා හා සමයකු නොදකී ම

මේ මග පරමත් “දාන පැරුම් ද ම”

දාන පාරමිතාව පිළිබඳ මහා පුද්‍යසන (95) සස (316) සංඛ බාහ්මණ (442) අකින්ති බාහ්මණ (480) සිව (499) (541)වෙසසන්තර (547) ආදී රාතක බැලිය යුතු.

3 වන පරිවිෂ්දය

ශීල පාර්මිතාව

කරුණායෙන් හා උපාය කොළඹයෙන් (දෙලෝ) වැඩ සලසන මහ සලසා ගැනීමෙහි දැක්වූ තුවකින්) රක්නා ලැබූ කාය වාග් පුවරිතය “ශීල පාර්මිතාව” නම්.

කටර අන්තීයකින් සීල නම් වේද යන් :-

ශීල තේරුම : -

(1) සමාධානාන්තීයෙන් ද (11) උපධාරණාන්තීයෙන් ද සීල නම් වේ.

කායික වාචික ත්‍රියා තො විසිරියදී මනාකොට තැබීම සමාධාන නම්. එහෙයින් කය වචන දෙක්කි හික්මීම සීල නම් වෙයයි කිය යුතු ය.

කුගල ධීමියනට ආධාර බව හෙවත් පිහිට වන බව උපධාරණ නම්. සියලු ගුණධීමියනට ශීලය මුල්වන බැවින් උපධාරණාන්තීයෙන් සීල නම් වෙයයි සැලැකිය යුතු.

තවද නිවැරදි ගුණ තමැති ගරීරයට හිසක් වැනි තුයි සීල නම් වේ. හිස යන අන්තීවත් “සීසා” ගබාදායාගේ ස කාරය නට ල කාරය වී “ශීල ” වියයි ද සලකනු ලැබේ. යම්සේ හිස් පුන් කල්හි ගරීරය විනාශයට යේද එමෙන්ම සීල් පුන් කල්හි සෙසු ගුණයෝ ද විනාශයට යෙන්.

කෙලෙස් තමැති දාහය හෙවත් විඩා සන්සිඳුවන අන්තීයෙන් “සීතල” සි කිවයුතු තැනැ “ත” නට ලොපවී සීල සි සිද්ධයයිද සලකනු ලැබේ. මේ ආදී තයින් සීල ගබාදායාගේ අන්තී දතුයුතු.

සිලය ම තමහට කුමැති වූ සමෙකාධී තමැති පර තෙරට යැමට අතිශයෙන් උපකාර වන හේදින් පාරමි තුළ සිල පාරමි නම්. සිල පාරමිතා යනු ද එම අත්තිය. සංස්කෘතානුසාරයෙන් "සිල පාරමිතා" සි කියනු ලැබේ. මෙත් සිල පාරමිතාවගේ ලක්ෂණයැනු කවරහයන්?

සිල පාරමිතා ලක්ෂණ :-

සිල පාරමිතා තොමෝ සිලනය හෙවත් කාය වාක් කම්මියන් තොවිසිරියදී පවත්වන බව හා කුළු ධම්මියනට ආධාර බව ලක්ෂණ (=සාමාන්‍ය සවහාවය) කොට ඇත්තිය. දුෂ්කිල හාවය තැනි කිරීම රස (=කෘත්‍යය) කොට ඇත්තිය. තොහොත් නිවැරදි ගුණ රස (=පමිපත්) කොට ඇත්තිය. කායයදීන්ගේ පිරිසිදු බව ප්‍රවිච්චපට්‍රියාන (=වැවැහෙන ආකාරය) කොට ඇත්තිය. හිරි ඔතප් හෙවත් ලරජා හය පදවියාන (=අායන්න කාරණය හෙවත් ලංවම නිබෙන හෙතුව) කොට ඇත්තිය.

සිලය කෙමේ වාරිතු(සිරින්) වාරිතු (විරින්) වශයෙන් දෙවැදුරුම්.

වාරිතු සිල :-

කටයුතු වත් පිළිවෙත් පිරීම වාරිතු සිල නම්. හේ ගුද්ධායෙන් හා වියසීයෙන් පිරිය යුත්තේය. තොකටයුතු පාපයම්මියන් ගෙන් වැළකීම වාරිතු සිල නම්. හේ පුද් සැදුහැයෙන් ම රකිය යුත්තේය. සිරින් විරින් විසින් දෙ වැදුරුම් වූ මේ සිලය සාම්බලධාරී දෙවියකුට බියෙන් හෝ කරුණාවත් උතුමකුගේ ප්‍රසාදයක් ලබා ගැනීම පිණිස හෝ කිසිවකුගේ මෙහෙයීම කින් හෝ තොව ස්වකීය යුතුකමක් යයි සිතා ම ආත්ම ගෞරවය උපද්‍රවා සිය කුමැත්තෙන් ම රණ්ඩා කටයුත්තේය.

වාරිතු සිලය තොවිද රක්නා බෝසන්සු දෙමෙවිසියන් කෙරෙහි ද, ගුරුවරුන් කෙරෙහි ද, අඩු දරුවන් කෙරෙහි ද,

කුලදෙවුවන් කෙරෙහි ද, සහෝදර සහෝදරීයන් කෙරෙහි ද, තැම්පූරුන් කෙරෙහි ද, උපකාරකයන් කෙරෙහි ද, මෙහෙකරුවන් කෙරෙහි ද, ස්වාමිවරුන් කෙරෙහි ද, අමුත්තන් කෙරෙහි ද, ශිල්පුන් කෙරෙහි ද, රජුන් කෙරෙහි ද, රජ ඇමුත්තියන් කෙරෙහි ද, වැඩිමහල්ලන් කෙරෙහි ද, පැවිදි උතුමන් කෙරෙහි ද, ස්වකීය ගාසේන්ඩ් වහන්පේ කෙරෙහි ද යන ආදී වශයෙන් සියලු දෙන කෙරෙහි තමා විසින් පැවැත් විය යුතු සවිචාරිත මතාසේ පවත්වී. මෙවැනි හිජටාවාර ධීයන් ගෙන් සමලංකන ව වැඩ්නා බෝසන් උතුමෝ පරමාත්මී වශයෙන් ම මහන්මෝ නම් වෙති.

හැම ජාතින්හි ම බෝසන්හු දෙමාපියනට විශේෂයෙන් ගරු බුහුමන් කෙරෙති. ඇතුළුම් ජාතින්හි දෙගුරුන් උදෙසා පරම යුතුකමක් මෙන් සිතා සිය දැවිද පුදති.

රයදීය ජාතකයෙහිද (513) අප බෝසන් අලිනයන්තු කුමාර තෙමේ ආදරණීය ස්වකීය පියාණන්ටු රයදීය රජුන් උදෙසා මිනිමස් කන නර රක්ෂකුට සොමිනස් සිතින් ජීවිතය පුදා සිය රජුන් ද මරණීන් මුදා නර යකු ද දම් දෙස්නෙන් දමා මහණ දමිහි ලොල් ඇති කැරුවී.

තවද අප බෝසන් තෙමේ තැනීය (ජ.222) නම් වදුරු ව උපන් කළ මහඳ වැදිරි මැනියන් සිය සොහොයුරා සමග පෝෂණය කරන්නේ දිනක් දුව්‍යාලුව් මව මරනට ආ වැදිහට මැණියන් මරණීන් ගලවන්නට අයදු ඇය වෙනුවෙන් සිය දිවි පිදී. එසේ ම මාතුපෝසක (455) සාම (540) අභාතමන්ත (61) යන ආදී ජාතින්හි මතාසේ දෙගුරුනට උවැවැන් කෙලේය.

දෙමාපියනට උපස්ථාන කිරීම පමණක් තොව ගුබා හිලාදී ගුණයන් ගෙන් මුවන් දියුණු කිරීමට බෝධිසත්ත්වයේ උත්සාහ දරනි. දෙමාපියනට යම්සේ උපස්ථාන කෙරන් ද, ගුරුවර ආදී පෙස්සන් කෙරෙහි ද තමා විසින් පැවැත්විය යුතු සියලුම

පුත්‍රකම් නොපිරිහෙලා පිදු කෙරේනි. නිදිකින පාමින් ඒ හැම මෙහි විස්තර කිරීම උගහට බැවින් ගුරුපසේවය පිළිබඳ ව රචනාවූ ජාතක(309) කාරණේචිය ජාතක(356) තක්කාරිය ජාතකාදිය ද (481) පුත්‍රදාරාවන් පෝෂණය කිරීම පිළිබඳ ව සුවිශ්චාර්යාංශ ජාතකාදිය ද (136) හිලානෝපස්ථානය පිළිබඳ ව දසන්ත ජාතක(399) කාමජාතකාදියද, (467) උපකාරකයනට ප්‍රත්‍යුපකාර කිරීම පිළිබඳ ව ගුණ ජාතක(157) කුරුඟ මිග ජාතක (21) මහා අස්සාරෝහ(302) පසාල ජාතකාදිය ද, (307) තැ මිතුරු පිරිසට සංග්‍රහ කිරීම පිළිබඳ ව කාක(140) හඳුසාල ජාතකාදිය ද, (465) පැවිදී උතුමනට උවැටුන් කිරීම පිළිබඳ ව කුම්ඩකාර ජාතක(408) හික්ංඛාපරම්පරා ජාතකාදිය ද, (496) බලා දැනගත පුතුයි.

වාරිතු හිලයෙහි ප්‍රතිපත්තිය :-

වාරිතු හිලයෙහි ප්‍රතිපත්ති නොමෝ මෙහේ දතුපුත්තිය :-

කෝසන් උතුමෝ පිදිය යුත්තන් පුදුසු පරදෑදෙන් පුද්ති. හිලනාන්ට ශක්තිප්‍රමාණයෙන් උවැටුන් කෙරේනි. පුහායිත ව්‍යවන අසා සතුවින් සාමුහාද පවත්වති. තමන් ගුණ සහවති. අනුත් ගුණ නොපිහවා රීම්සා රහිත ව ව්‍යේනා කෙරේනි. අනුත් දොස් නොකියති. තමන් දොස් හෙළි කෙරේනි. වරද වරද වශයෙන් දැක එය සහදුම්යනට ප්‍රකාශ කොට මත්තෙහි මනාසේ පිළිපිළිති. තිග්‍රහ කටයුත්තනට කල්වේලා බලා රෝස් බසින් වැළැකී වරදින් මූදන අටියෙන් තිග්‍රහ කෙරේනි. එසේම සංග්‍රහ කටයුත්තනට ධීමානුකුල ව සංග්‍රහ කෙරේනි. අනුත් කළ අපකාර ඉවසති. මද උපකාර ද මහන් කොට සිහි කෙරේනි අනුත් පින් සතුවින් අනුමෝදන් වෙති. තමන් පින් ලොවුනුරා බුදුබව පිණිස ම පිරිනමති. හැම කල්හි ම කුයල් දහම් රස්කිරීමෙහි අප්‍රමාද වෙති. තමහට අනුරුප වූ සත්ත්වයනට හිතවූ කටයුතු පැමිණි කල්හි අනළස්ව එය කිරීමෙහි උන්නුවෙති. තැ වූ හෝ නොනැ

වි හෝ සත්ත්වයනට රෝදක් පැමිණි කලේහි පුදුසු පරිදේදන් ප්‍රතිකර කරන්නාභු වෙති. ගෝකී සත්ත්වයන් අස්ථිප්‍රම්තන් නිශ්චෝක කෙරෙති. දුෂ්චිත සත්ත්වයන් නිදුක් කෙරෙති. දැඩි ලෝගයෙන් වෙන් ව ලද දෙයින් සතුවූ වෙති. විවේකී ව වෙසෙති. දුක් ඉවස්ම්තන් අනුත් හයට තොපමුණුවමින් උඩිහු තො ව සංපුත් ඉපුරන් ඇති ව කය හෝ ජීවිතය පිළිබඳ ව ආසා රහිත ව වෙසෙති. සහායයනුත් ගුද්ධා ශිලාදී ගුණයෙන් දියුණු කෙරෙමින් දුෂ්චිරිතයෙන් මුදවා ලමින් තමනුත් පුවරුද කෙරෙමින් ගුණ දහම් රකිතින් වෙසෙති.

වාරිතු ශිලය :-

වාරිතු ශිලය තොකඩවා පවත්වන්නාක් මෙන් ද බොහෝ සෙයින් භැං ජාතින්හි ම ශිල හේද තො කොට බෝධිසත්ත්වයෝ වසන්නාහයි තොසිතිය යුතු. අප බෝධිත් තෙමේ එක් සමයෙක්හි හොර තැකතකින් ඉපිද සෞරකමින් ජීවත් වියයි කණවේර ජාතකයෙහි. (318) සඳහන් වේ. මේ සාමාන්‍ය රිතිය තොව ව්‍යුහිවාරයක් පමණෙකි.

ඉදින් ශිහි ව බෝධිත්තු වසන්නාභු තම් පිරිසිදු ව පන්සිල් රක්නාහ. පැවිදි ව්‍යවාභු තම් වතුපාරිඹුඩ් ශිලය නිමිල ව රක්නාහ. යම්පේ කිරුලක් දිවි හා සමකාට තම බිඳුවට රකිද? යම්පේ යෙමරෙක් දිවි යතන් තම වල්ගය රකි ද, එමෙන් ම බෝධිත්තු ජීවිතය දෙවන කොට පිල් රක්ෂා කෙරෙති. සාක්ෂිය ගරීරාවයවයන් රක්නා පිණිස කෙනෙක් දන වියදම් කෙරෙති. ගරීරය රක්නා පිණිස අත්පා ආදී අවයවයන් කපා දැමීමට සැරසෙති. සඳහම් පිහිකරන්නාවූ මහයන් උතුමෝ වූ කලී සමාදන් වූ උතුම් ශිලය උදෙසා දනය ද ගරීරාවයවයන් ද ඒව්කීය ජීවිතය ද යන මේ පියල්ල ම පිදීමට කුමැති වෙති. කියනලද මැයි : -

ඒනා වැපේ යො පන අංගහේතු
 අංග වැපේ ජීවිත රක්බමානෝ
 අංග ඒනා ජීවිත වා පි සබෑල
 වැපේ තරෝ ධම්මමතුස්සරන්තෝ

බෝසත්තු ප්‍රවීත් වැළැකීමට උත්සාහ දරනි. සතුන් නොමරනි. නොමරවනි. මැරීමට ද අනුබල නොදෙනි. ඩොරසිතින් අනුන් අයන් කිසිවක් නොගනිනි. පරදාර සේවනය අමේධ්‍යයේ පිළිඳුල කොට කාමයෙහි වරදවා නොහැයිරෙනි. බොරු නොතෙපලනි. කේලාම් නොකියනි. පරෝස් බස් නොබෙණෙනි. හිස් වදන් නොදොවනි. බිඛු මාත්‍රයකුද රහමෙර පානය නොකෙරෙනි.

මෙයේ පස්පවින් දුරු වූ අප බෝසත් තෙමේ හිලය කොපමණ උසස් ව තැකුද යතහොත් සිල වීම්පන ජාතකයෙහි (362)

මෝසා ජාති ව වණෙණෝ ව සිලමේව නිරුන්තම්.

සිලේන අනුපේනසය පුතේනනෝ නවිජජනි පි කිය.

(ක්‍රතියාදී කුලයන්හි ඉපැදිම හිස්ය. ගරිර වණීය ද හිස්ය. හිලය ම එකාන්තයෙන් උතුම්. හිලයෙන් යුත්ත නොවුවනුගේ ඉගෙනීමෙන් ප්‍රයෝගනයෙක් තැන්තේය යනුයි.) බුදුවිද උන්වහන්සේ මෙය අනුමත කෙරෙමින්,

“අපදාන සෝහීනි පඟ්ජා” යනුයෙන් ප්‍රජානොමෝ වරිතයෙන් නොනිනීයයි ද වදාලන.

බෝසත්තු සපර සැරිසරනා කල දික්වූ විශුම් (ආයතපණීයි) දිගැහිල (දිගා-ගලි) බුහ්මයාට බඳු සඡුව ගරිරය

(බහුම්ප්‍රේගන්ත) යන මහා පුරුෂ ලක්ෂණතුයද, මූසවායෙන් වැළැකීම හෙතු කොට ගෙන එකෙකි රෝමකුපයෙන් එකේකිරෝම(එකේක ලොම) උංසීරෝම දාතුව යන ලක්ෂණද්වය ද, කේලාම් කීමෙන් වැළැකීම හේතු කොට ගෙන සමසත්ලිස් දත් විවර තොවු දත් යන ලක්ෂණද්වය ද, හිස් බෙසින් වැළැකීම හේතු කොට ගෙන සිංහයකුගේ හතු වට බැඳුවු හතුව ද (සිංහ හතු) ලැබෙනැයි ලක්ෂණ පුත්‍රයෙහි ප්‍රකාශ වේ.

පාණාතිපාතයෙහි දොස් පිළිබඳව මතකහන්ත ජාතක(18) බේත්තාසාබ ජාතකාදිය (353) ද, අදත්තාදාතයෙහි දොස් පිළිබඳ ව තුන්වන සිල්වීම-සන ජාතක (86) පස්වන සිල විම-සන ජාතකාදිය(305) ද, පරදාර සමාගමයෙහි දොස් පිළිබඳ ව ලෝහකුම්හ ජාතක(314) මහා තාරද කස්සප ජාතකාදිය(544) ද, මූසාවායෙහි දොස් පිළිබඳ ව වේතිය ජාතක(422) කක්කාරු ජාතකාදිය(326) ද, පිසුනවවනයෙහි දොස් පිළිබඳ ව වශේෂයෝහ ජාතක (3617 සනධිගෙද ජාතකාදිය(349) ද, පරුෂ වචනයෙහි දොස් පිළිබඳ ව තනදිවිසාල ජාතක(28) පුරාත ජාතකාදිය (352) ද, සම්ප්‍රේපලාපයෙහි දොස් පිළිබඳ ව තිත්තර ජාතක(37) අකාලරාවී ජාතකාදිය(119) ද, පුරාපානයෙහි දොස් පිළිබඳ ව කුම්භජාතක (512) හඳුසට ජාතකාදිය(291) ද බැලිය පුතු.

වාරිතු හිලයෙහි ප්‍රතිපත්ති :-

වාරිතු හිලය සමබන්ධ බෝසතුන්ගේ ප්‍රතිපත්ති තොමෝ මෙසේ දත් පුත්තිය.

හැම සතන් වෙත කරුණා මෙත්තී උපදවා මවුනට අහය දානයදී සතුන් මැරිමෙන් බෝසත්තු වැළැකෙති. සිහිනෙතුයු කිසිවකුට තේරේ නො කෙරෙති. එහෙයින්ම මෙත්තී හාවනා පහසුවෙන් ම උපදවිති. ලෙඩ දුක් රහිත වෙති. දිසියු ලබති.

දෝස වාසනාව ද මුල් පිද තසති. අනුත් අයත් දේ පරෝපකාරයෙහි නියත බැවින් ප්‍රශ්නයන් මෙන් තකා ආමණිනය ද තො කෙරෙති. තුළුත්දේ ගැනීමෙන් වැළැකීම හේතුකොට ගෙන සොර සතුරත් විසින් පැහැර තොගත හැකි වස්තු ලබති. අනුත් විසින් පැක තො උපදවන ප්‍රිය වූ මතාපවුවෝ වෙති. වස්තු සමපත්තින්හි තො ඇශ්‍රෙණු සින් ඇත්තාභු වෙති. ලෝහ වාසනාව ද මුල් පිද තසති. ගිහි වුව ද පැවැවුවත් මෙන් සහත මෙමුත ධ්‍යෑයත් ගෙන දුරු වෙති. කාමයෙහි වරදවා හැසිරීම ගැන කියනුම කිම? පවිචු අදහසින් කිසි ජ්‍යෙෂ්ඨක දෙස තොබලති. මෙසේ පහත් හැසිරීමෙන් වැළැකීම හේතුකොට ගෙන ඇශ්‍රෙණු තැන්තාභු සංඛ්‍යාත් කාය විත්ත ඇත්තාභු වෙති. හැම සත්තට ප්‍රියද වෙති. තීරෝග ද දරුවන්ද ලබති. තෙන්තුම්‍යයෙහි ඇශ්‍රෙණු සින් ඇත්තාභු ද වෙති. බණන විට සත්‍ය වූ ද, හිත වූ ද, ප්‍රිය වූ ද, ප්‍රමාණවත් වූ ම ඇහැම කථාවක් ම කියති. මුසාවයෙන් වැළැකීම හේතුකොට ගෙන ඇදහිය යුතු වවත ඇත්තේ වෙති. ප්‍රිය හාවය තැනි කරන කේළාම් බිංශීමෙන් වැළැකීම හේතු කොට ගෙන තොබිඳිය හැකි පිරිස් දැඩි මිතුයෝ ද ඇත්තාභු වෙති. පරෝස් වදනින් වැළැකීම හේතු කොට ගෙන මිහිරිවූ තෙපුල් ද මධුර වූ ස්වරය ද ඇත්තාභු වෙති. සම්භාවනිය ද වෙති. හිස බසින් වැළැකීම හේතු කොට ගෙන මහේශාක්‍ය ද වෙති. මහාත්‍යභාව සම්පත්ත ද වෙති.

අනුත් අයත් වස්තුත් කෙරෙහි අහිද්‍යා තැනි හෙයින් කැමැති කැමැති දැ වහ වහා ලබන්තාභු වෙති. අනායෝ දුකට පැමිණෙන්වායි යන ව්‍යාපාද සිත තොමැති හෙයින් ප්‍රිය දැහිනිය වෙති. ප්‍රසාදකර වෙති. මෙත්තී බහුල වෙති. මිල්‍යදැජ්‍රීය තොවැලද කේළුහල මංගලික තො ව කම් පල අදහන තුවනින් යුත්ත බැවින් කල්‍යාණ මිතුයන් ලබන්තාභු වෙති. සද්ධමීයෙහි මුල්

බැජගත් සැදුහැ ඇත්තේ වෙති. උපනුපත් ජාතින්හි අගු ව ම උපදිති. උදාර සම්පත් ලබන්තාවු වෙති. මෙසේ සතර අපා දුකට මහ වූ පාපධම්‍යත් ගෙන් වැළැකී සගමොක් මහට හිත වූ කුසල් දහම් රස් කිරීමෙහි ම නිතොරම ප්‍රෝත්සාහී වෙති.

සිරින් විරින් විසින් දෙවැදැරුම් වූ මේ ශිලය (1) ගාසනයාගේ මුල වේ. (2) විපිළිපර තොවීම් ආදී ගුණ එළවන බැහින් කළාණ ද වේ. (3) පූලේනිවාසානුසමෘති ඇඟානය දිව්‍යව්‍යුරුහිඇානය, ආශ්‍රුවක්ෂයකරඇඏානය යන ත්‍රිවිද්‍යාවනට කාරණ වේ. (4) කාමපුබල්ලිකානු යෝග සංඛ්‍යාත අත්තය බැහුර කරන්නේ වෙයි. (5) සතර අපායයන් ඉක්මීමට උපායයෙකි. (6) තද්‍යපුහාණ වශයෙන් ක්ලේශයන් පුහී න කෙරෙයි(7)ක්ලේශයන්ගේ ව්‍යති ක්‍රමයට ප්‍රති පැනය.(8) දුෂ්චරින ක්ලේශයන්ගේ පිරිසිදු කෙරෙයි (9) සෝචාන් සෙදගැමී බවට කාරණ ද වේ.

ශිල එල :-

මෙකි ශිලයාගේ එලයේ කවරහයන්? කියන ලද මැයි. ගුරුලගෝමීන් විසින්.- "සිල් තම් බිය මුහුදු තරන මහනුව්, රු තවරන වණ වැටිය, කුසල පද දිනු කිරීමුහුද, කුසල් ධම් නටන බේෂුවළ, ගුණරුවන් පිරු විදුරු දෙණු, බුහුමන් බිඟ මුළු ව්‍යුල කුසුම් කුනා, හැම පැපත් කුදාවන අන්සන, මරණ තොබන පුරිසර, මුළුලෝ දස්කළ පත්කරණ, සගමහරුක් හැමිනු දෙරණ, නා දෙවි බණිගජ මුදුන් නමත අකුසස්, දෙවිලෝ මහපහා අරන රුවන් හිණ, සකුන් සිරුරු පහයන රසයින, දහම් සක්විතියනට කිරුල් කළ, හැම මනදාල පුරන කපේරුක, සපුත් මහවිල්හි පුහුදු ගුණ ගද වහන මහ පියුම, තුනුරුවන් උපන් මහසයුර, හැද හැවිලි හස් මුළු සරන පියුම්විල, දුගී ඇදුරු හරන සරාතිර, මෙන් උළු පිලියෙන වසාවිට, කෙලෙස් ගරකුඩු පළන සිනිය පදුර, තිවන් පුරවදුන් එක් යහන, සසර සයුර තරන මහ හෙය,

රජ මූල් කිරුත් කුඩාමිනිස් රස්කී දෝ පාපිල, සිවු අවයව මහ හඟුල, දැ ජරමරණ මහගිම් නිව්‍යුවට මහ මේය, තැම සත්තාට අඛාදා දහම් රජ, අට අකණ අදුරු දුරු කරන සරාගිර, අට අරි කෙලෙකියන් අත් සරිය, බුදුසංස්ක්‍රීත් රක්තා මහ මතුරි” ඒ එසේ මැ සි.

හිළය තෙමේ කෙලෙස් මල හරනා පිරිසිදු ජලයෙකි. උස් පුළුහට ද යටි පුළුහට ද සම ව හමනා අසම පුවදෙකි. මිනිස් අබරණ පරයන මාභෑහි ආහරණයෙකි. යපර දික් මහට ඉවහල්වූ මාගේෂපකරණයෙකි. දෙවිලෝ නැහිමට හිනිමහෙකි. නිවන් පුර වදනට දොරෙකි.

මේ ආදී අනුසය් ඇති හිල පාරමිතාව වනාහි බෝසන්හු පින් පිණිස හෝ දෙවිලෝ පුව පිණිස හෝ මිනිස්ලෝ පුව පිණිස හෝ කිරනි ප්‍රසංගා පිණිස හෝ හවසම්පත් පිණිස හෝ රක්තාහු තොවෙනි. ආතම මොක්ෂය පිණිස ද රක්තාහු තොවෙනි. තමාගේන් අනුත්ගේන් මිදීම නම් වූ උහය මෝක්ෂය පිණිස ම භූං බුදු බව ම එලය කොට රක්තාහු වෙති.

හිල පාරමිතා තොමෝ හිල පාරමි, හිල උප පාරමි, හිල පරමාන්ත්‍රී පාරමි වශයෙන් තෙවැදුරුම් වේ.

(1) පුතු දාරාදීන් හේතු කොට ගෙන ද හිළය කඩ තොකොට රකීම හිල පාරමි නම්.

(2) අහ පසහ හේතු කොට ගෙන ද හිළය තොකඩ ව රකීම හිල උප පාරමි නම්.

(3) ස්වකීය තීවිතය හේතු කොට ගෙන ද හිළය තොකඩ ව රකීම හිල පරමාන්ත්‍රී පාරමි නම්.

ඁංඛපාල ජාතකය :-

ඁංඛපාල ජාතකය (354) මේට නිදහිනයෙකි. අප බෝසන් තෙමේ එක් සමයෙක්සි නාග හවනෙහි

“ඁබපාල” නමින් මහ බලැති තාගරාජයෙක් ව උපන්නේ ය. ගෙතෙමේ තාලෝ පැපතට කළකිරී එම අත්බුවින් මිදෙනු පිණිස තාලෙවිහි සිල් රකිම අමාරු හෙයින් මිනිස් ලොවට පැමිණ පෙහෙවස් රකිසි. අමාවක් පසලොස්වක් පොහොයෙහි සිල් රක පැළවිය දච්ස් තාගහවනයට යයි. දිනක් පිරින් පරිදි එක් මාවතක් හා පියවර සටහන් ඇති මහක් අතර පිහිටි එක් තුෂිසක් වෙලා ගෙන පෙහෙවස් ඉටාගෙන “මාගේ ස්මීන් ප්‍රයෝග්‍රන ඇත්තාහු මස් සම් ඇට ආදිය ඇර ගනිත්වා” සි සිතා වැද නොත්තේය.

එකල වනයෙහි ද්ධියම් පිණිස ආවුද ගත් අත් ඇතිව ගිය හෝඡ පුත්‍රයෝ පොලොස් දෙනෙක් කිසි සත්‍ය මරනට නොලැබ පෙරලා එන්තාහු තුෂිස මතුයෙහි හෝතා තාරජ දැක මරා කතු පිණිස ඇතා කොටා දුව්ල කොට අල්වා ගනිමුයි සිතා ලහට පැමිණියන.

ද්‍රාමුබයෙහි ඒවිනය ලා පෙහෙවස් රක්නා බෝසන් තෙමේ ඔවුන්ගේ පා හඩ අසා උල ගත් අත් ඇතිව තමන් කරා පැමිණෙන වැදි පුත්‍රයන් දැක අද මා මනදෙළ සිද්ධිවන්නේය සි සතුවූ ව ඩුලින් විදිතා කළහි ද සැතින් කොටන කළහි ද සිල් කඩ තොකාට රකිම් සි තරයේ ඉටා හිස දරණ අතුරහි නොවා වැද නොත්තේය.

හෝඡ පුත්‍රයන් තාරජ කරා පැමිණ නහුවින් අල්වා බිම දමා ඩුලින් ඇතා සැතින් කොටා අට තඩියෙකින් බැඳ ඉවසිය නොහැකි දුක් දෙමින් ගෙන ගියන. තාරජ තෙමේ කිසි විටෙකන් කොළයෙන් තො බැඳී. මෙසේ ගෙන යන්තාවූ තා රජුන්ගේ හිස බිම වැද ගත්තේය.

එවිට ඔවුනු තා රජුන් බිම නොවා දැඩි ඩුයක් ගෙන තාසාපුවයෙන් ද අමුණා එහි ලණුවක් ඇද හිස මසවා තඩ කොළවර එල්වා තැවැන මසවා ගෙන ගියන.

එකල ආලාර නම් කෙළඳී පුතුයෙක් පත්සියයක් ගැල් පටවා ගෙන සුව පහස් ඇති එක් යානාවෙක්හි හිද යන්නේ මේ වැදි පුතුයන් ගෙන යන නා රුත්න් දැක කරුණාවෙන් තෙත්වූ සිත් ඇත්තේ ඔවුන් සොලොස් දෙනාට ම මූදල් වස්ත්‍රාහරණයැයි දී දුකට පත් නා රුත්න් ගලවා ඒය.

ඉක්තින් නා රුත්තෙමේ ද නාග හවිනයට ගොස් කල් තොයවා ම පිරිවර සහිත ව ආලාර නම් කෙළඳී පුතුයා සම්පයට අවුත් නාගහවිනයට ගෙන ගොස් මහත්වූ සම්පත් දී දිව්‍ය වූ කාම සැපතින් සතුවූ කෙළේය.

බෝසින් කල එසේ පිරිසිදුව සිල් කඩ තොකොට රක බුදධත්වයට පැමිණ උත්චහන්සේ මෙසේ වදාලන.

"පුලේහි පි විෂකධියන්තේ
කොටටියන්තේ පි සත්තිහි
හෝජ්පුත්තේ න කුප්පාමි
එසා මේ සිල පාරමි."

හුලින් විදිනු ලබන කල්හි ද, සැතින් කොටනු ලබන කල්හි ද, වැදි පුතුයන් කෙරෙහි මම තො කිහියෙම්. මෝ තොමෝ මාගේ ශිල පාරමිතා නම්.

ශිල පාරමිතාව පිළිබඳව සිලවනාග (72) ලෝමහංස(94) කරුධම්ම(276) ගංගාමාල(421) රුරුමිග(482) හිස(488) වම්පෙයා(506) ජද්දනත(514) හුරිදත්ත(543) යන ආදී ජාතක බැලිය යුතු.

4 වන පරිච්ඡේදය

තෙම්තුම්‍ය පාරමිතාව

කරුණායෙන් හා උපාය කොළඹයෙන් (දෙලෝ වැඩ සලසන මහ සලකා ගැනීමෙහි දක්ෂී තුවකින්) රක්තා ලැබූ කාමයන්ගේ හා හවයන්ගේ ආදීතවයන් දැකීම පෙරදැරී කොට ඇති ඒ කාමහවයන් ගෙන් නික්මෙන කුඩල විතෙකාන්පාදය හෙවත් පිත “තෙක්බමම පාරම්” නම්.

.තෙරුම :-

තෙක්බමම යනු නික්මීම යන අන්තීයි. කුමකින් නික්මීම ද යත්.- කාමයන් ගෙන් හා හවයන්ගෙන් නික්මීම වේ.

කාමයද වසු කාමය, ක්ලේශ කාමය යි දෙවැදුරුම් වේ. පැවිදිවීම හෙවත් ගිහි සැපත් තුරපීම වසතුකාමයන් ගෙන් නික්මීම නම් වේ. නිවරණයන් යටපත් කිරීමෙන් ලබනාවූ ප්‍රථමධ්‍යානාදිය ක්ලේශ කාමයෙන් හා කාමහවයෙන් නික්මීම නම් වේ. රහත් මහට පැමිණ කෙලෙසුන් මූල් පිද තසා පසරින් මිදි නිවනට පැමිණීමට හේතුවන හෙයින් විද්‍යානා තොමෝ සකලක්ලේෂයන් හා හවයන් ගෙන් නික්මීම නම් වේ. ඒ මේ තෙක්බමමයම තම හට අසිමත වූ සමෙබැයි තම් වූ පරනෙරට යුමට උපකාරවන හෙයින් පාරම්තුයි තෙක්බමම පාරම් නම් වේ. එම අන්තීයෙහි ම තා ප්‍රත්‍යාරෝධ වී තෙක්බමම පාරමිතා යි පිද්දය. සංජ්‍යනාත්‍යසාරයෙන් තෙම්තුම්‍ය පාරමිතා යි තියනු ලැබේ.

නොෂ්කම්‍ය :-

පබිජ්‍රා පසුම් ක්‍රිඩානා ව විපස්සනා

සබේල් පි කුසලා ධම්මා - නොක්තම්මන්ති පැවුව්වති -

සි පැවිදිවීම, පළමු දියානය, නිලිංගය, විදිකීනාව, පියලු කුගල ධම් “නොක්තම්” යයි කියනු ලැබේ. යනුයෙන් දක්වා නිබේ.

මෙහි පැවිදිවීම වනාහි ගිහි සැපතින් නික්මීම හෙයින් ද, දියානය තීවරණයන්ගෙන් නික්මීම හෙයින් ද, නිලිංගය සංසාරයෙන් නික්මීම හෙයින් ද විදිකීනාව ක්ලේශයන්ගෙන් නික්මීම හෙයින් ද, මේ පස ම නොෂ්කම්‍ය වශයෙන් සලකනු ලැබේ.
ලක්ෂණාදිය :-

නොෂ්කම්‍ය පාරුමිනාවේහි ලක්ෂණාදීනු කවරහයත?

නොෂ්කම්‍ය පාරුමිනා තොමෝෂ් කාමයන්ගෙන් හා හවයන්ගෙන් නික්මීම ලක්ෂණ (සාමාන්‍ය සවහාවය) කොට ඇත්තීය. කාමයන්ගේ ද හවයන්ගේ ද ආදිනව සලකා බැලීම රස(කහත්‍යය) කොට ඇත්තීය. කාමයනට හා හවයනට මූණ තොපාන බව හෙවත් ජීවුපානා බව (විමුඛහාවය) පවුලුපටධාන(වැටහෙන ආකාරය) කොට ඇත්තීය. සංවේගය හෙවත් සපරට කළ කිරීම පදච්චාන(අවම නිශිය පුනුව් හේතුව) කොට ඇත්තීය.

නොෂ්කම්‍ය පුරන තුනැත්තේ කාමයන් ගෙන් හා හවයන්ගෙන් නික්මෙන ස්වහාව කොට ඇත්තේය. මවුන්ගේ ආදිනව සලකා බලන්නේද වේ, මවුනට මූණ තොපාන්නාක මෙන් ද හැඳේ, නොෂ්කම්‍ය පිරීමට සපර කළකිරීම මහුව ප්‍රධාන හේතුවද වේ.

පැවිදිවීමට හේතු :-

රටියිපාල සේප්පිරයන් වහන්සේට කෝරව්‍ය රජු කි පරිදි ඇතැම්බූ කරුණු සතරක් නිසා ගහවාසය තැරපියා පැවිදි වෙති. එනම්, (1) ජරා පාරිජ්‍යංශ හෙවත් ජරා වෙත් පිරිහිම, (2) ව්‍යාධි පාරිජ්‍යංශ හෙවත් ලෙඩ දුකින් පිරිහිම, (3) හොග පාරිජ්‍යංශ හෙවත් වස්තුවෙන් පිරිහිම (4) සාක්‍රියාත්මක පාරිජ්‍යංශ හෙවත් තැයන් ගෙන් පිරිහිම යනුයි.

කෙනෙක් තරුණ වියෙහි කුසල් දහමිහි නොහැයිර තමන් මැරෙන බව මොහොතක් නොතකා කම්පුව පින්සේ අනුහව කොට යම්සේ ගොපදු තෙමේ දුඩුවෙන් තල තලා ගවයන් තණ බිමට ගෙන යේ ද එමෙන් ම ජරාව විසින් තමා මරණ තමැති තණ බිමට පමුණුවන කළහි සින්සේ කම් සැපත් අනුහව කිරීමට නොහැකි බැවින් ද ඇස්, කන්, නාසාදී ඉදුරන් දුබල බැවින් ද එහෙයින්ම දෙවනි ලදරු අවසරාවට පැමිණි බැවින්ද තමන් අයන් ධන දියුණු කිරීමට හෝ රැකබලා ගැනීමට අසමත් බැවින්ද පරලොව පිළිබඳ සිහිය ඉපිද කාලය විසින් තමන් මැරෙන බව සිහි කරනු ලැබ ජරාවෙන් මෙහෙයන ලද ව නිරුත්සාහයෙන් ම ගුණ දහම් රැකෙන මහඟ වියෙහි තෙන්තුම්සය පිරීමට සැරසෙනි. මුළු ජරා පාරිජ්‍යංශයෙන් පැවිදි ව්‍යවහාර වෙති.

අයෙක් නීරෝග ව වසන කළ තමන් ලෙඩදුක් ආදියට භාරනවන බව නොතකා කුමැති කුමති පරිදි දිවි පවත්වා පසේකම් පුව අනුහව කොට තරුණ වියෙහි හෝ මහඟ වියෙහි රෝගයෙන් පිළිතව පුවසේ යා නොහැකි ව කා නොහැකි ව වැද නොහැකි ව සිට නොහැකි ව තාක්තු දේශයක් නිසා එයින් මිදෙනු කුමැත්තෙන් හෝ දැඩි ගිලන් බව නිසා හෝ පරලොව යැම පිණිස කුසල් දහම් රස්කිරීම පිණිස තෙන්තුම්සය පිරීමට සැරසෙනි. මුළු ව්‍යාධි පාරිජ්‍යංශයෙන් පැවිදි ව්‍යවහාර වෙති.

සමහරු දුෂ්ච ලක්ෂණය ගැන මදකුත් තො සලකා වස්තුව ඇතිනාක් විදිය හැකි තාක් කම් රස වලදා යොර සතුරත් හේතු කොට ගෙන හෝ රාජ දේශධිය හේතු කොට ගෙන හෝ ජලයෙන් හෝ ශින්නෙන් විනාශවීම හේතු කොට ගෙන හෝ පින්ලු ගෙවීම හේතු කොට ගෙන හෝ යම්කිසි කාරණයෙකින් වස්තුව විනාශ වීමෙන් නීවනායක් තොමැති බැවින් දුප්පත් කම සිවුරෙන් වසා නෙශ්චම්‍ය පිරිමට සුරසෙනි. මුහු හෝ පාරිජ්‍යූයෙන් පැවිදි වුවානු වෙති.

අනුමත්‍ය සියලුම තස්තා බව කළපනා තොකොට නැයන් හා මිතුරන් විසින් පිරිවරන ලද ව ශිහි සැපත් එකිහුත ව සතුවින් වලදා කුමයෙන් නැ මිතුරන් ගෙන් පිරිසිමෙන් භුදෙකුලාව විසිමෙන් ශිහිගෙයි සැපතක් තොමැති බැවින් තෙන්ඡ්චම්‍ය පිරිමට සරසෙනි. මුහු ඇති පාරිජ්‍යූයෙන් පැවිදි වුවානු වෙති.

පැවිදි විමට නියම හේතු :-

බෝදීයත්තවයේ වුකලී යටකි පිරිසිම හේතුවෙන් පැවිදි වන්නාහු තොවෙනි. රටයාල සපුරායන් වහන්සේ වදාල පරිදි කරුණු සතරක් අරහයා පැවිදි වෙති. එනම්:-

(1) ලෝවැසි කෙමේ ජරාව විසින් ගෙන යනු ලබන්නේය. බොහෝ කළ තොපවත්තේය, කොපමණ තරුණ වියෙහි සිටියන් කිසි කලෙක ජරාවට පැමිණෙන්නේය, ගස් වලින් ගෙයි වැටෙන්නාක් මෙන් සත්වයේ තරුණ වියෙහි හෝ මැදිම් වියෙහි හෝ මහඳු වියෙහි මරණයට පැමිණෙනි.

(2) ලෝවැසි කෙමේ ආරණ්ඩාවක් නැත්තේ වෙයි. කිසි සිහිවතුදු තැත්තේ වෙයි. අසාධා ලෙඩකින් පීඩිතව කළහි හෝ මරණය ලංචු කළහි මුහුන් ගෙන පිහිටක් තමහට තොවෙයි.

(3) තමා සතු කිසි වසන්තුවක් නැත්තේය. සියල්ලම අත්හැර යායුතුය. තමන් අයත් කිසි ලොකික වසන්තුවක් මිය කළේහි තමන් හා පරලොච්ච තොයන්නේය.

(4) ලෝච්ච තෙමේ හැම කළේහි ම අපම්පූණී ය. පමණ තොකට හැකි වසන්තුව ලැබුවත් මහා සාගරය මෙන් කිසි කලෙක සැහිමකට තො පැමිණේ. තව තවත් රස් කිරීමට කැමැති වෙයි. එහෙයින් තැජ්ණාවට දායව සිටියි.

මේ කරුණු සතර තුවණීන් සලකා බලා තරුණ වියෙහි හෝ මහඟ වියෙහි ගිලන් ව්‍යුවාදු පිරිවර ඇත්තාදු නැත්තාදු ද භුදු සඳහායෙන්ම බෝසත්තු ගහවාසය හැරපියා තෙශ්කුම්‍ය පුරති.

තවද අප සවිඥයන් වහන්සේ පැබිජතා පුත්‍රයෙහි
 ‘සම්බාධේය’ සරාවාසේ ‘රජස්සා’ යනනා ඉති
 අබේගාකාසේය්ච පැබිජතා - ඉති දිස්වාන පැබිජි’

වදාම පරිදි මේ ගහවාසය දු දරු ආදින් කරණ කොට ගෙන බාධා සහිතය, කෙලෙස් තමැති දුවිලිවලට උත්පත්ති ස්ථානයෙකි. පැවිදේද වනාහි අග්‍රවකාශය මෙන් නිදහස් ය. නිරවුල් ය - යන ආදි වගයෙන් කාමයන්ගේ අනේකප්‍රකාර ආදිනව හා තෙශ්කුම්‍යයෙහි තාතාප්‍රකාර අනුසස් විමසා බලා බුදේධිත්පාද කාලයෙක්හි වුවහොත් ගුමණ ප්‍රව්‍රූත්‍යා වෙන් ද අඩුදෙධිත්පාද කාලයෙක්හි තම තවුස් වෙයින් ද තෙශ්කුම්‍ය පාරම්තාව පුරති.

කාමයන්ගේ ආදිනව කවරේ ද යන්:-

වදාරන ලද මැයි:-

කාමාදිතව :-

" 1" අටභික-බලපමා කාමා, 2 ම-ස පේසු පමා කාමා, 3 තිණුක්කුපමා කාමා, 4 අ-ගාර කාපුපමා කාමා, 5 පූජිනකුපමා කාමා, 6 යාචින කුපමා කාමා, 7 රුක්බඩුපමා කාමා 8 අසිජුනුපමා කාමා, 9 සත්තිපුදුපමා කාමා, 10 සප්පයිරුපමා කාමා, 11 අග්ගික්බනුපමා කාමා" ති.

(1) අල්පස්වාදයක් (අල්පරස විදැගුන්මක්) ඇති බැවින් කාමයේ ඇටයුකිල්ලක් හා සමානයන. යමිසේ බවසයින් ඒවින වූ දුවීල වූ සුනබයෙක් තෙමේ ගවයන් මරන තුනකට ශියේ මතාකාට කපනලද මස් රහිත වූ ලෙසින් වැශරුණා වූ කටුවක් නහුව උඩ දමා බුරු බුරු කන්තේ තමුද සාහිති තොනිවේ ද, ඒවිවකට ම බලවත් දුකකට ම පැමිණේ ද එමන් ම කාමයේ මෙලෙවිහි ද පරලෙවිහි ද බොහෝ දුකක් එළවන බැවින් බහු දුකක්බයන. මේ අත්බවිහි ද සෙසු අත්බවිහි ද දැඩි දුකකට හේතුවන බැවින් බහුපායාසයන. මෙලෝ පරලෝ උපද්‍රව යනට පිළිට බැවින් බහුදිනවයන.

කියනලද මැ සි ලෝවැඩ සහරාවෙහිද ..-

"මස් ලේ තැති ඇට බුදු ලෙව ක න්තේ

තුස් පිරුමක් පලයක් තො ලබ න්තේ"

(2) බොහෝ දෙනකුට සාධාරණ බැවින් කාමයේ මස් කැබැල්ලක් හා සමානයන. යමි සේ මස් කැටියක් බැහැගන් උකුසයෙක් සෙසු උකුසන් විසින් පිරිවරතු ලැබ එය බැහැගැනීමට තුත් කරන කළේ එය වහා තොහළ හොත් විනාශයට පැමිණේ ද, එමෙන් ම කාමයේ බොහෝ දෙනහට සාධාරණ බැවින් බොහෝ ආදීනව ඇත්තාන. කියන ලද මැයි:-

“මසේ කුටීයක් ගත් උපසංඝ අහ යේ
මසේ තොදුමුව උපසන් ගෙන් වැනි යේ”

(3) යම්සේ පුරුෂයෙක් තෙමේ ගිනිගත් තණ පූලක් උවු පූලහට හැර ගෙන යන්නේ එය ඉවත තොදුමුවහාන් අත හෝ යම්කිසි ගරිරාවයවයක් ද්‍රා ද ඒ හේතුවෙන් මරණයට ද පැමිණේ ද එමෙන් ම කාමයෝ දැවීම කිස කරන බැවින් තණ පූලකට සමානයන.

“උපුපූල හට අල්වා ගෙන ය න්නේ
තණ පූල තොදුමී තම් අත ද න්නේ”

(4) බලවත් පුරුෂයන් දෙදෙනකු විසින් ජීවත්වනු කුමැති පුරුෂයෙක් මිනිසකුගේ පමණකට වඩා ගැඹුරු වූ දුම් තහන ගිනි අහුරු වළක් සම්පායට ගෙන යනු ලැබ එහි බහා ලත්තට තැන් කළ හොත් හෙතෙමේ ඉන් වත මරණය දුක් දත්තා හෙයින් කය ඒ අත මේ අත සෞලවන්නේ වේ ද එමෙන් ම කාමයෝ මහත් දාහය ඇති කරන බැවින් අහුරු වළකට සමානයන.

(5) සිහිනෙන් දුටු සින්කල අරමි -ලයන්-නීම් -පොකුණු ආදිය පිබිදී කළහි තො දක්නේ වේ ද, විදින ලද මිහිර රසයක් අවධි වූ පසු තොවිදින්නේ ද, එමෙන් ම ඉතා පුරු වේලාවක් පමණක් එළඹ සිටින බැවින් ද, වහා තස්නා පුදු බැවින් ද, අසාර බැවින් ද කාමයෝ සිහිනයක් හා සමානයන.

(6) ඉල්වා ගත් බඩුව ස්ථාමියා දුටු තැන ගන්නේ වේ ද එමෙන් ම කාමයෝ තාවකාලික බැවින් ඉල්වාගත් බඩු වැනියන.

"පිරුලෙන් අරගත් අබරණ මහුල ට

අදීමින් ගැනී වන අය මෙන් අනුන ට"

(7) යම්පේ එල කැමැති පුරුෂයකු පලගත් රුකක් දැක එහි තැහ ගස උච සිට කැමැති පරිදි එල අනුහව කරන කළ අන්‍යයකු එහි පැමිණ සිත්පේ පල කන අවශ්‍යතා ගස මූලින් කපනට තැන් කළ හොත් පළමු පුරුෂයා ගසින් වහා නොබැඳීපෙන් නම් අහ පසහ සිදීමට හේතුවේද, තැත්හොත් මරණයට හෝ මරණීය දුෂ්ධයට පැමිණෙන්නේ වේ ද, එමෙන් ම අහ පසහ විනාශ කරන බැවින් කාමයෝ ව්‍යක්ත එල වැනියහ.

"පල රස විද ගස උච උච උන් මිනි සා

මුල සිදිනා තෙක් ඉදිදේ තොබැ සා"

(8) අති කුවිවනාත්‍රීයෙන් හෙවත් ඊ පිට කොටන අත්‍රීයෙන් කාමයෝ කොට කුවිවක් වැනියහ.

(9) විනිවිද යන බැවින් කාමයෝ උල් ආයුධයකට සමානයහ.

(10) යය එළවන හෙයින් කාමයෝ සහී හිසකට සමානයහ.

(11) දැඩි කොට තැවීම් ඇති කරන බැවින් කාමයෝ හිනි කදකට සමානයහ.

තවද කාමයෝ මුවහත් දැලිපිහි අග කුඩා මීද ලෙවිනා සෙයින් අප්‍රාණිකාදයහ. කටුක දුෂ්ධය. කම් සුව අඛ ඇටක් සෙයින් තීවිය. ඉන් වන දුක මෙරු පැවිතය මෙන් උවිවිය. කම්සුව පිනි බිඳක් මෙන් ප්‍රමාණ රහිත ය කම් සුව තල ඇටයක් සෙයින් කුඩා ය. ඉන් වන දුක මහ පොලොව සෙයින් මහන් ය. කම් සුව අඛතුල සෙයින් බාධා රහිත ය.

කාමයන්ගේ සවහාව පෙන්වීමට එක් උපමා කරායෙකි. ඒ මෙයේ ය:-

උපමාවක් :-

දිනක් වනයෙහි ගමන් ගත් මිනිසෙක් විය. මොහු දැක වනගත ඇතෙක් ලුහු බැඳ ආවේ ය. මරණ බියෙන් දුවන මිනිසා ලිඛන් දැක ඇතා ගත් මිදෙනු පිණිස ලිඳව පැනීමට අදහස් කෙලේය. අහා අහාගායෙකි ලිඳ පත්ලහි විෂ සොර සැපීයෙක් වී ය. කරනට දෙයක් ඕනට තොවීය. ගොඩ සිටියෙන් ඇතා මරන්නේ ය. ලිඳව පැන්තොන් සැපීයා කන්නේ ය. කුමකින් කුමක් කරමිදෝයි මබ මොඩ බලනුයේ ලිදෙහි පසෙක තුළු කටු සහිත පදුරක් දැක පැන එය අල්ලා ගත. පදුරහි තුමුණු දුන් වෙල්බැ මියක් ගැස්සී මි වික වික අත දිගේ වැස්සෙන්නට වන. කථ හා පුදු මියේ දෙදෙනෙක් ද උයින් වැළකති. මරණයට පත් මේ මිනිසා උචින් සිටින ඇතා ද පතුලේ සිටින සැපීයා ද වැල කන මියන් ද තමන් එල්ලි සිටින බියකරු තත්ත්‍ය ද තො තකා අර වැස්සෙන මි බින්දු ලෙව කන්නට පටන් ගත.

"වතේ ශිෂ්ටය සිටියෙන් වැනාසේ" ය

ලිදේ පණිදය පැන්තොන් උං කා" ය

අතකින් කරවැලය අතකින් දුන්බැ" ය

මරණ තුනක් දැක මිනිසෙක් පැනි බෝ ය"

මෙය උපමාවකි. වනය නම් සංසාර ය. මිනිසා නම් සහර සැරි සරන සන්ධියා ය. ඇතා නම් මරණ ය ය. සැපීයා නම් ජරාව ය. කථ හා පුදු මියන් දෙදෙනා නම් ර දවල් දෙකය. කටු සහිත පදුර නම් ජාතිය හෙවත් ඉපදීම ය. වැහෙන මි බින්දු නම් කම් සැපන ය.

ජරාවෙන් හා මරණයෙන් පිරිවරත දුටු ජාතියෙහි එල්බී මි බිඳු වැනි සූඩු රස විද ගැනීමක් ඇති කම්පුව විදීම සත්‍යාගේ ස්ථාවය වේ.

මෙසේ කාමයන්ගේ ආදිනව සලකා බලා කම් කුටුෂ ඇති ගිහි ගෙය සිර ගෙයක් මෙන් තකා තෙන්කුම්‍යයෙහි අනුපස කළුනා කොට බොධිසත්ත්වයේ පැවැති වන්නාහු වෙති.

හිහි ගෙයේ සවහාව :-

දි දරුවන් කරණ කොට ගෙන ගිහි ගෙය බාධා සහිතය. ඔවුන් නිසා සත්‍යයේ සතුවට පැමිණෙනි. එසේ ම ඔවුන් නිසා නිව නොහැකි තරම් දුක් හිරහැර කරදර විලට ද පැමිණෙනි.

දිනක් දේවතාවක් බුදුන් කරා පැමිණ "නඟුති පුත්තෙහි පුත්තිමා". යනුයෙන් "පුතුයන් ඇත්තේ පුතුයන් කරණ කොට ගෙන සතුවේ වේ" සි කිවාය. එවිට බුදුනු "සෝච්නි පුත්තෙහි පුත්තිමා" යනුයෙන් "පුතුයන් ඇත්තේ පුතුයන් කරණ කොට ගෙන යොක් කෙරේ" සි වදාලන.

පැවැති බව :-

පැවැති බව මෙවැනි බාධාවන් ගෙන් හිස් ය. එහෙයින් ම නිරවුල් ය. නිදහස් ය. ආලය සිද දමා වස්තුව අල හෙයින් පැවැද්දේ කිසිවකට ආලය නො කෙරෙනි. ආගායන් රෙක බලා ගැනීමට හෝ වගකීමට ඔවුනට කිසිවක් තැත්තේ ය. පෝෂණය කිරීමට ඔවුනට ද දරුවෝ තැත්තාහ. ඔවුනු අතිතය ගැන යොක් නො කෙරෙනි. අනාගතය ගැන බලා පොරොත්තු නො වෙති. එදින එකෙසේහි ලද දෙයින් යැපෙනි. ලොකික අනායසී දන කිසිවක් නොමැති නමුන් ඉඩා සිලාදී සප්තවිධ ආයසී දනයන් ගෙන් ආස්‍ය හෙයින් ද ලද දෙයින් සතුවුවීම නමැති පරම දනයන් ප්‍රක්ත හෙයින් ද ඔවුනු නිකොරම "අහෝ

පුබං අහෝ පුබං ” සි අහෝ පැපතය, අහෝ පැපතය යනුයෙන් උදන් අනා නිරාමිත ප්‍රීතිය අනුහට කෙරෙනි. යම්සේ පක්ෂීනු යම් තුනකට යෙත් ද එතුනට පියාපත් සමඟ ම පියාපර කෙරෙන් ද, එමෙන් ම පැවිද්දෙද් කුමැති කුමැති පරිදි නිදහස් ව යිලු වූ පිරිකර සමඟ ම වචනානු වෙනි.

සැහැල්ල පැවැත් මෙන් දිවි පවත්වා ගෙයක් පාසා පිඩි පිණිස ඇවිද සැදැහැයෙන් දුන් ආහාර වළදනානු තමුද කිසි අත්තරක් නො කොට මලින් රෝන් ගත්තා බහුත් මෙන් ලෝකයාහට කිසි කරදරයක් නොකෙරෙනි.

ලෝකයා ගෙන් වෙන් ව පුදෙකලාව වහන්තානු තමුද මධින් හටගත් තෙලුම මඩ හා නො ගැටී සිටි ද එමෙන් ම ඔවුන් හා තුපුදිසු ගිහි සංස්කීයෙන් නො ගැටී ඔවුන් ගෙන් ම යැපෙමින් යහපත් ආද්‍යීයෙන් හා දෙලෝ වැඩ සැලැසෙන ධම්‍යාවවාදයන් ගෙන් ඔවුනට සංග්‍රහ කෙරෙනි.

අනුන් නිසා දිවි පවත් වත්තානු තමුද තීව හාවය දක්වා කිසිවතුට වහල් නොවෙනි. එසේ ම අනුන්ගෙන් ගරු බ්‍රහ්මන් ලබනානු තමුද ඉන් උඩිගුව ස්ථාමිහාවයක් සිත තුළ ඇතිනිකර නොගනිති.

කයින් වවසින් මතයින් ඔවුනු ගාත්තයහ. දාත්තයහ. මඳු විය යුතු තුන ඔවුනු මලක් මෙන් මාදු වෙනි. දැඩිවිය යුතු තුන ගලක් මෙන් දැඩි වෙනි. හැම කලේහ ද හැම මොහොතෙහි ද මහණ දම් ගරු කෙරෙමින් සත්පුන් ඉදුරන් ඇතිව නොමිලේ වැඩ කෙරෙමින් සිඟා යැපෙමින් රාගයෙන් තෙක් නොවීමටත් දෝසයෙන් නොදැවීමටත් මෙහෙයෙන් මුලා නොවීමටත් ද උත්සාහ දරනි.

අනේපිවු මහ සිවුනුගේ දුවණිය වූ පුහදාවේ ද,

සන්තිභුද්‍යා සන්තමානසා
 පන්ති.. තේස්.. ගත්.. රීත්..
 මක්විත්ත වක්බූ මිත හාලී
 කාදිසා සමණා මම..

සන්ස්ක්‍රිත ඉදුරන් ඇත්තේ ය. සන්ස්ක්‍රිත පිත් ඇත්තේ ය.
 උත්චන්සේගේ ගමන ද, පිටිම ද, ගාන්තය. යට හෙත් ඇඟේ
 ඇත්තේ ය. පමණින් යුත් තෙපුල් ඇත්තේ ය. මාගේ ග්‍රුමණයේ
 එබදු ගුණ ඇත්තේ ය.

කාය කම්ම.. පුවි තේස්..
 වාචා කම්ම.. අනාවිල..
 මනේ කම්ම.. පුවිපුද්ධ..
 කාදිසා සමණා මම..

උත්චන්සේගේ කාය කම්ය පිරිපිදු ය. වාක් කම්ය ද
 නො කුලුත් ය. මතා කම්ය ද ඉතා පිරිපිදු ය. මාගේ ග්‍රුමණයේ
 එබදු ගුණ ඇත්තේ ය.

විමලා සංඛ මුන්තාහා
 පුද්ධ අන්තර බාහිරා
 පුණ්ණ පුද්ධවේහි ධමෙමහි
 කාදිසා සමණා මම..

උත්වහන්සේ නිමිලය හ. සක්මුණු වැන්නාහ. ඇතුළත පිටත පරිගුද්ධය හ. පිරිපිදු ධමීයන් ගෙන් සම්පූෂ්ඨය හ. මාගේ ගුමණයේ එබදු ගුණ ඇත්තේ ය.

එසේ ම ලාභ -අලාභ-යසි-අයප-නිදි-පැසපුම්-සුව-දක් යන අෂ්වලෝක ධමීයන් හි කිහි වෙනසකට තො පැමිණ සමසේ වසන්නාහ යන ආදින් පැවිද්දන් ගුණ වැනුපු.

කාම බනධනයෙන් මිදි ගිහි සැපත් හැරපියා තෙන්ක්කුම්පුරන එබදු සාමුන්ගේ දැකීනය ත් මැතැවී. එබදු පිරිපිදු නිදහස් ඒවිතයක් ගතකිරීම ගැන කියනු ම කිම?

මහණකම වනාහි ගුණ දහම් තමැති බිජුවට වැෂිරීමට සරු කෙතෙකි. කම් කෙලෙස් තමැති මල පිරිපිදු කරන නිමුල ජලයෙකි. වලාපටල තමැති කාමබනධනයෙන් මිදුණු සෞම්‍ය ව්‍ය පුන්සද මචෙලෙකි. මේසකට තමැති ගහසම්බාධයන් ගෙන් මුක්ත්වූ නිරවුල් අහසෙකි. හැම සත්තට සාධාරණ බැවින් ප්‍රසිඩ පැන් තොටෙකි. හැම සැපත් ගෙන දෙන හෙයින් සිතුම්කි රුවනෙකි. තා තා ජාතීන් එකීඟත කරන හෙයින් මහ සපුරෙකි. හැම සතුන් හිස් පිස්තා පාපිස්තානෙකි. හැම සතුන් ලැංට කැඳවන රාජ මූදාවකි. හැම බල ඇදගන්නා කාන්දමෙකි. අවා මහ වසන යදාරකි. දෙවිලෝ යුමට දිව්‍ය රථයෙකි. බඩිලෝ යුමට මහා යානයෙකි. නිවන් පුර වදනට වක් තොවූ එකම මහෙකි.

මෙසේ කාමයන්ගේ ආදිනව ද, තෙන්ක්කුම්පුයෙහි අනුසස් ද දැන පැවිදිව අඩුද්ධේත්පාද කාලයෙක ද තම් කම්වාදී ව්‍යාචාරාදී තාපස වේශයෙන් ද බුද්ධේත්පාද කාලයෙක එ තම් මහණ වෙස් ගෙන ප්‍රාතිමොෂ්‍ය සංවර ශිලය, ඉඩිය සංවර ශිලය, ආභිව පාරිගුඩී ශිලය, ප්‍රත්‍යා සත්ත්නි:ප්‍රිත ශිලය යන සතර වැදුරුම් ශිලය ද, තෙලෙස් මුත ගුණ ද, සත්ත්ලිස් කමටහන් ද යථා ගක්තීන් පුරුදු කිරීමට බෝසන්හු උතසාහ කෙරෙකි.

එහෙන් හැම රාතීන්හි බෝසන් උතුමේර් පැවිදි වන්නාභාය සි නො සිතිය යුතුයි. අප බෝසන් කුප රුප කල ගොජාමන් පහාවති දේවිය නිසා කාමයට වහල් ව පමණ නොකළ හැකි දුකකට පත් තු බව කුසරාතකයෙහි (531) සඳහන් වේ. රාතීපාල මාණවක කල පසුව මහනු වුවන් තම යහල් සට්කාරයා විසින් කාශ්‍යප බුදුරුද්‍රන් දක්නට යැමට කඩා කළ විට "මය මූල්‍ය මහනු දැකීමෙන් මට කවර ප්‍රයෝගනයා" යි බැඟ වැදුණු බව සට්කාර පුතුයෙහි ප්‍රකාශ වේ. තව ද අප බෝසන් කාමයෙහි ඇලී ගැලී සිටි බව "දරුමුබ ජාතකයෙහි" (378) සඳහන් වේ.

පෙර එක් කලේක අප බෝසන් කාමුම්මතනක ව රජ කරවන කල්හි තරුණ වියෙහි මිතුව සිටි "දරුමුබ" තම බමුණු තෙමේ පසේ බුදු බවට පැමිණ පණස් වසකට පසු මිතුරා සිහි වී මහු කරා පැමිණ කාමයෙහි ආදිනට ප්‍රකාශ කොට පැවිදි වන්නට ය සි අවවාද කෙලේ ය. බුදු වන්නට සිටි අප බෝසන් තුමා එකල නොපමණ කාමයෙන් මත්ව සිටියේ ද කිවහොත් පිතුරු පසේ බුදු රුදන්හට මෙසේ සිලිචුරු දින.

"මම කාමයෙහි අතිගියින් නිමග්නව වෙසෙමි. ඒ කාම සම්පත් හරනට නො හැක්කෙමි. එසේ වී තමුදු බොහෝ කොට පිත් කරන්නෙමි" යනු සි.

පසේ බුදු රජ තෙමේ එයින් අයෙයිසී නොලී මතු ද කාමයෙහි ආදිනට හා පැවිද්දෙහි අනුසස් ප්‍රකාශ කොට වැඩියේ ය. ඉක්තිනි තුවනු මුහුරු සිටි බඡදන් රජතුමා තම කළාණ මිතු පසේ බුදුරුදුගේ අවවාදනුකළ ව රාත්‍යය වැඩුමල් ප්‍රත් රුවනට පාවා දී පැවිදි විය.

අනුම් රාතීන්හි බෝසන්තු කොතරම් කාමයෙහි නිමග්නව වුපුවත් එක් පැසුණු හිසක් ගසක් දැක පැවිදි වන්නට ගැනී ඇති කෙරෙනි. මබාදෙව ජාතකය (9) රේට නිදසුන් වේ.

පුද්ධජ්‍යරය කළ මෙන් සමහර කලෙක බෝසත්තු පිතිනිදු පමණක් දැක සයරට කළකිරී පැවිචි වෙති.

ශ්‍රීචිඛ පාර්මිය :-

මෙපරිදිදෙන් කාමාදීනව සලකා බලා තොෂ්කම්‍යයෙහි අනුසය් මෙනෙහි කොට පුතුදරාදීන් ද රාජ්‍යයන් ද ධන බාත්‍යාදී වස්තුන් ද පිළිබඳ ආලය සිද දමා පැවිචිවීම තොෂ්කම්‍ය පාර්මි නම්. සිය අහ පසහ පිළිබඳ ආලය සිද දමා පැවිචිවීම තොෂ්කම්‍ය උප පාර්මි නම්. සිය දැව් පිළිබඳ වුවද ආලය සිද දමා පැවිචිවීම තොෂ්කම්‍ය පරමාන්‍ය පාර්මි නම්.

අප බෝසතාණන් සයර වයන කළ තොෂ්කම්‍ය පාර්මිය පිරු රාතකයේ බොහෝ වෙත්. වුල්ල පුත්‍යයෝම රජු කළ බෝසතාණන් වහන්සේ තොෂ්කම්‍ය පරමාන්‍ය පාර්මිය විශේෂයෙන් පිරුයේක.

වුල්ල පුත්‍යයෝම රාතකය :-

එක් සමයෙක්හි අප බෝසතාණෝ අපමණ යය ඉපුරු ඇති රජකුලයෙක්හි “පුත්‍යයෝම” නමින් උපන්හ. වැඩිවියට පැමිණ ශිල්ප ඉගෙන පිය රජුගෙන් රාජ්‍යය ලැබ දැනුම් රාජ්‍ය කළහ. මේ දැනුම් රජකුමා පසු කාලයෙක්හි ද දරුවන් සමහ වැඩින්නේ ගිහිගෙය කළකිරී වනයට ගොස පැවිචි වනු කැමැති විය. හෙතෙමේ දිනක් කපුවා අමතා “යහළ කපුව, තෝ මා හිස යම් කලෙක පැසුණු කෙස දුටුවෙහි නම් දන්වන්නෙහිය” සි කිය.

හෙතෙමේ යහපතුයි කියා මැත හාගයෙක්හි පැසැණු හිසකෙසක් දැක රජුට සැල කෙලේය.

“එසේ තම් එය උදුරා මා අත තබව” හි රජතුමා කිය.

කපුවා රත් අඩුවෙකින් එය උදුරා රුපු අත තැබුවේය. රජතුමා පැසුණු හිසකේ දැක කළකිරීමට පැමිණ “පරාව විසින් මධ්‍යනා ලද්දෙමු” හි සිතා නරකෙස අතින් ගෙන පහයෙන් බැසි ඇමුති ආදි රට වැසි බොහෝ දෙන රස් කරවා “එම්බා මා හිස නරකෙස හටගන්නේය. මම මහඳ වූයෙමි. මාගේ පැවිදි බව දනුව” හි කිය.

මේ බස් ඇසු දෙම්විපියෝ ද, බිසව ද, දරුවෝ ද නොයෙක් ලෙසින් භඩිත් වැළපෙමින් පැවිදිවීම තැවැන් විමට උත්සාහ කළහ. එහෙන් රජතුමා ඒ කිසිවක් නො තකා හිස රුවුල් ක්‍රිජවා තවුස් පිරිකර ගෙන්වා පැවිදි වෙස් ගෙන පුතුදාරාවන් ද, දෙම්විපියන් ද, තැ මිතුරන් ද, රාජ්‍ය ය ද, ධන දාන්තාදී වස්තුන් ද, අලියම හෙදු කෙළ පිඩික් මෙන් හැරපියා හිමවතට භුදෙකළාව ගමන් ගත.

ඉක්තින් මවිපිය ද දරු ආදි පිරිස ද, තුවර වැසියෝ ද, බෝසතාණන්ගේ ආද්‍යීය ගෙන උන්වහන්සේ වෙත ම පැවිදි වුහ.

එහෙයින් ම මේ ජාතකය නිමිති කොට ගෙන උන්වහන්සේ බුදු බවට පැමිණ මෙසේ විදුලන.

“මහා රජ්‍ය.. හනපුගන..

බේල පිණඩ.. ව ජවිචයි..

වරනේ න නෝති ලගන..

එසා මේ නොක්ඛමම පාරමි”

අතට පත් මහා රාජ්‍ය කෙළ පිවික් සේයින් හැර දැමුවෝමි. මහා රාජ්‍ය හරනා මට ඇල්මෙක් ඇති තොටීය. මෙරු තොමෝ මාගේ තෙශ්කුම්‍ය පාරමි නම්.

අත් පත් මහ රජ සිරි තොම තැකු යේ	ම්‍ය
ඇල්යම කෙළ පිඩු මෙන් හැර දැමු යේ	ම්‍ය
හල ඒ රජයට ඇල්මක් තොකෙලේ	ම්‍ය
මේ මග පරමත් "නිකම් පැරුම" ද	ම්‍ය

තෙශ්කුම්‍ය පාරමිය පිළිබඳ ව මධා දෙව (9) කුදාල (70) වචනභාව(275) ලාභගරහ (287) සයහ (310) දරමුබ (378) පූජීම(411) වුල්ල බෝධි(447) පූජ්‍යජය(460) හිස (488) සොමනස්ස (505) හත්පාල (525) සෝන (529) මහාජනක (539) ආදී ජාතක බැලිය පුතුයි.

5 වන පරිවිෂේෂය

ප්‍රඟා පාරමිතාව

කරුණායෙන් හා මෙලෝ පරලෝ වැඩ සලසන මහ සලකා ගැනීමෙහි දක්ෂ වූ ක්‍රුවණ නම් වූ උපාය කොගලුයෙන් රක්නා ලැබූ නාම රුප ධීයන්ගේ සාමාන්‍ය ලක්ෂණ හා විශේෂ ලක්ෂණ තත්ත්වයේ දත්තා ක්‍රුවණ “පජ්ජා පාරමි” හෙවත් “ප්‍රඟා පාරමිතා” නම්.

(අනිත්‍ය දූෂය අනාත්මය යන මොවුනු පියලුම නාම රුප ධීයනට සාධාරණ බැවින් සාමාන්‍ය ලක්ෂණයේ නම් වේති. අරමුණ කරා නැමෙන හෙයින් නාම නම් වේ. ශිනොජ්ජාදිය නිසා විනාශ වේ ක්‍රුයි රුප නම් වේ. මේ ආදි තයින් දැක්වූ පොදු තො වූ තම තමනට අයිති වූ සවහාවයේ විශේෂ ලක්ෂණයේ නම් වෙත්.

ප්‍රඟා යනු සංස්කෘත ගබ්දයෙකි. මිට පාලියෙන් පජ්ජා සි කියනු ලැබේ. හෙළ බසට “පැණ” සි බිඳේ.

පජ්ජා යනු ප පුළු සා දාතුවෙන් පිද්ධයි. විභිජ්ට තේරුම දැනුම හෙවත් හරි භැඳී බැලීම යන අත්‍යිඹි. පජ්ජාව ම තමහට කුමැති වූ සම්බෝධී නම් වූ පරතෙරට යැමට අතිශයෙන් උපකාර වන හෙයින් පාරමි ක්‍රුයි පජ්ජා පාරමි නම්. පජ්ජා පාරමිතා හෙවත් ප්‍රඟා පාරමිතා යනු ද එම අත්‍යිඹි.

ප්‍රඟා පාරමිතා යනු ද පාරමිතාවන්ගෙන් සතර වන පාරමිය වේ. ක්‍රුවණින් මෙහෙයනු ලැබූ තෙක්බමලය (පැවිදි වීම) මහ අනුස්ථ ඇතිවන බැවින් ද තෙන්තුම්සය හා වියීයට

මැදිකොට ප්‍රභා පාරමිතාව දෙගනා කරන ලදීය. පාරමිතා අතුරේන් සතර වන කොට දෙසන ලද තමුත් ප්‍රභාව සියල්ලන්ට ම ප්‍රධාන යයි කිව හැකිය. ප්‍රභා බලයෙන් ම අවිද්‍යා අන්ධකාරය තසා බුදු බව ලබාගත යුතු හෙයිනි.

එළි සතර :-

ලෝචි ආලොකයෝ (එළි) සතරෙකි. මවුහු නම් සුරියා ලොකය (ඉර එළිය), වණා ලොකය(යද එළිය), අග්ගා ලොකය (ගිනි එළිය), පන්දුනාලෝකය (නුවණ එළිය)- යන මොවුහු වෙන්. ඉර එළිය, සද එළිය, ගිනි එළිය යන මොවුනතුරේන් ඉර එළිය උතුම්. එසේ වුවිද ඉර එළිය සැම තැන්හි ම නොපැනිරෝ. ප්‍රභාලෝකය වූ කලී එසේ නොවේ. එය හැම තැන්හිම සම ව පැනිරේ. ප්‍රභාලෝකයෙන් පුයීලෝකය ද මැඩිපැවැන්විය හැකිය. පුයීලෝකය එක ලොකයක් හෙළි කෙරෙයි. ප්‍රභාලෝකයෙන් අහිඹා උපදවා ලොක දහසක් වුවන් හෙළි කට හැකිය. මුළ කි ආලෝක තැනෙන් අත්ධකාරය තැනි කළ හැකි තමුත් අවිද්‍යාන්ධ කාරය දුරු කට නො හැකිය. ප්‍රභාලෝකයෙන් සාමාන්‍යධකාරය .පමණක් නොව අවිද්‍යාන්ධකාරය ද සම්පූණීයෙන් ම දුරිය හැකිය. එහෙයින් සියලුම ආලෝකයනට විඛා ප්‍රභාලෝකයම උතුම්.

නුවණ කිස :-

සත්ත්වී බොධිපාශ්චික ධමියන් අතුරේන් ද ප්‍රභාව පස් තැනෙක්හි වදාරා තිබේ. (1) ඉටු දෙය සිදුකර ගැනීමට උපකාරවන හෙයින් ප්‍රභා නොමෝ (විම.සිදිපාදය) සතර ඉඩිපාද යන්ගෙන් එකකි. (2) තමන් හා හටගන් ධමියනට ප්‍රධානවිය පවත්වන හෙයින් ද අවිද්‍යාදි විරුද්ධ ධමියන් මැඩිපැවැන්වන හෙයින් ද ප්‍රභා නොමෝ පෙනෙන්වනුයෙන් ගෙන් එකකි. (3) අවිද්‍යාව විසින් කම්පා නොකට හැකි පන්ද් බල අතුරේන් ප්‍රභා නොමෝ

එක බලයෙකි. (4) සහේ සම්බන්ධය-ගයන් අතුරෙහි ධීමියන් මොනවට පරිජ්‍යා කිරීම නම් වූ දම්මවිවය යනුයෙන් ප්‍රඡාව ම සංග්‍රහ වන්තීය.(5) ආයුෂී අභවා-හික මාගියෙහි සම්මා දිව්‍ය යනුයෙන් ද ප්‍රඡාව ම ගැනේ. මෙසේ බලන කළ ප්‍රඡා තොමෝ පස දෙනකුගේ කටයුතු කරන නිලධාරියකු වැනිය.

තවද ශිලය යම්පෙ ගාසිනයාගේ මුල වේ ද, එපරිදේදන් ම ප්‍රඡාව ගාසිනයාගේ අවසානය වේ. ඉත්තානිෂ්ට දෙක්හි සුමඟාවය පවත්වන හෙයින් ප්‍රඡාව කළුයාණය. සිවි පිළිසිඩියා ලැබුමට උපකාර ද වන්තීය. මධ්‍යම ප්‍රතිපදාවෙහි හැයිවීමට සිත තැකැරු ද කෙරෙයි. සියලු හවියන් ගෙන් එතෙරවීමට ඉවහල් ද වේ. කෙලෙස් මුල් සිද තැයිවීමට ද හෙතු වේ. තමා සතන්හි තීදා සිටිනාක් මෙන් පවත්නා වූ අවිද්‍යාදී අනුසයයන්හට ප්‍රතිපක්ෂ ද (විරුධි) වේ. මින්නාදුෂ්‍යට තමැති කිලිට පිරිසිදු කෙරෙයි. උතුම් වූ රහත් එලය ලැබේ මට ද කාරණ වේ.

ලක්ෂණාදිය :-

මෙක් ප්‍රකා පාරමිතාවන්ගේ ලක්ෂණාදීතු කවරහයත්?

ප්‍රඡා පාරමිතා තොමෝ ධීමියන් ඇති හැටියට දැනගැනීම(යථාස්ථිතාව) ලක්බණ (සාමාන්‍ය සවහාවය) කොට ඇත්තීය. තොහොත් දකු වූ දුනුවායකු විසින් විදින ලද හියක් විද යන්නාක් මෙන් තොපැකිලි විද යුම (අක්බලිත පට්ටිවේද) ලක්බණ කොට ඇත්තීය. විසයෝගාසිනය හෙවත් පහනක් මෙන් ගොදුර (අරමුණ) හාන්පසින් එමිය කිරීම රස (කෘත්‍යය) කොට ඇත්තීය. පලාත මනා කොට දත් වනයට වන් මිනිසකු මෙන් මුලා තොවීම පවිච්‍රිපට්‍යාන (වැවහෙන ආකාරය) කොට ඇත්තීය. සමාධිය (එකඟ වූ සිත) තොහොත් වනුරායුසී සත්‍යය පදවියාන (ලංචම තිබිය යුතු හේතුව) කොට ඇත්තීය.

නුවණුති බෝසන්හු කරුණු හරිනැටි අවබොධ කෙරෙති. අවබොධ කටයුතු වූ යමක් තිබේ නම් ඒ පිළිබඳ මතුපිට

දැනගැනීමක් පමණක් ඇති නො කෙරේනි. "කර තොත් කරපත් හරියට , බැරි තම් පලයන් අනකට" කීවාක් මෙන් අඩාලට කිසිවක් නො ඉගෙන ගනිති. උගත පුතු දැ සම්පූර්ණව ම ඉගෙන ගනිති. එහෙයින් ම කිසිවක්හි නොපැතිලි ඇතුවටම විනිවිද යති. මෝබිල හෙතු කොට ගෙන මුලා නොවන්නන් මෙන් මවුනු වැටුහෙන්. මූජ ගුද්ධාව හේතුකොට ගෙන ආගම විරෝධී ක්‍රියා නො කෙරේනි. "පණ්ඩා තනපි අඡ්ජායනෝ" සි වදාල පරිදි එකහ වූ පිත අවශ්‍යය. ප්‍රජා නමැති පහන් දැල්ල සමාධි නමැති පහන් වැට්ටියෙහි පවත්නේ වේ.

තිවිධ ප්‍රජාව :-

ප්‍රජා තොමෝ වින්තාමය, සුතමය, හාවනාමය සි තොවැදුරුම් වේ.

1 අන් කිසිවකුගෙන් නො අසා යෝනිසෝමනයිකාරයෙන් යෙදී තක්කුවුලව තමාගේ සිතීමෙන් ම කළුපනාවෙන් ම උපද්‍රවන තුවනු වින්තාමය ප්‍රජා නම් වේ. ඒ ඒ අයගේ කම්කුරුප ලෙස උත්පත්තියෙන් ම සියලු දෙනහට යම් කිසි ප්‍රමාණයක ඇඟායක් ලැබේ. මිට ප්‍රතිසංඝී ප්‍රජා හෙවත් "පිළිසඳ තුවනු" යයි කියනු ලැබේ. ජාති ප්‍රජාව (රන්ම තුවන්ය) යනුදු එයටම නම් වේ. පෙර කම් බෙලෙන් ලබෙන මේ රන්ම තුවනු ඇති තැනැත්තේ "අලෝහ-අදෝස-අමෝහ" යන හේතු තුන ඇති "තිහෙළු ප්‍රතිසංඝීක" නම් වේ. එවැනි තැනැත්තේ ම නානා භාෂා ගාස්තු ආදිය ඉගෙනීමෙහි ද, මාත් එලාදිය ලැබීමෙහි ද පුදුස්සෙක් වේ. ධම් ගාස්තු නමැති පෝරවල ලා මේ සහත තුවනු නමැති බිජය වැශිරිය යුතුය. එසේ වූවහාන් වැඩිමට පැමිණේ. තැනෑනාන් එය වැවන්නට පිළිවන. සිතීමෙන් උපද්‍රවා ගන්නා ප්‍රජාවට උත්පත්තියෙන් ලැබූ ප්‍රජාව විශේෂයෙන් උපකාර වේ. එසේ ම ප්‍රතිසංඝී ප්‍රජාව දියුණු තියුණු කර ගැනීමට වින්තාමය ප්‍රජාව ද වෙසෙසින් ඉවහල් වේ. සිතීමෙන් උපද්‍රවාගත් ප්‍රජාව ගලෙහි

කෙටු අකුරක් මෙන් වහා තොනැයි පවත්නේද වේ. ස්ථීර ද වේ. අප බෝසකාණෝ පුමේලිතාපය කළ වින්තාමය ප්‍රජාව කරණ කොට ගෙනම කිසිවිතු ගෙන් තො අසා සියරින් එතෙර වූ අජරාමරණ නිලිංගයක් තිබිය යුතුයයි සිතුහ. මහෙශඩ පැණේධින කළ ද උනවිහන්සේ විසින් දුටුවන් විස්මේනි කරන පරිදි කුරු වූ උමග හා විදුලිය කම්මාන්තාදිය වින්තාමය ප්‍රජාවෙන් ම කරන ලදුයි සිතිය යුතුය. වත්මාන කාලයෙහි ද දක්නට ලැබෙන අභයේ යාත්‍රා ආදී තවින කම්මාන්තයෝ ද වින්තාමය ප්‍රජාව කරණ කොට ගෙන ම නිපදවින ලදහ.

2 තොයෙක් පැණේධිතයන්ගේ කරා ඇසීමෙන් හෝ පත් පොත් කියවා බැඳීමෙන් ලබාගත් ඇඟතය ගුෂ්තමය ප්‍රජා තමි. හිල්ප ගාස්තු ඉගෙන ගැනීමෙන් ද, ආගම ධ්‍යාම ගුවණය කිරීමෙන් ද, පොත් කියවීමෙන් ද, කරා ඇසීමෙන්ද, උගෙනුන්ගෙන් ප්‍රශන කිරීමෙන් ද යන ආදී වශයෙන් ගුෂ්තමය ප්‍රජාව ලබාගත හැකිය. යටත් පිරිසේයින් යෝච්චාන්වීමට පවා පරතෙසේෂ ප්‍රත්‍යාය තම් වූ අනුන් ගෙන් බණ ඇසීම වුවමනා කෙරෙ, මහ තුවණුත් සැරිපුත් මහරහතන් වහන්සේට පවා මහණ වත්තනට පෙර අභයේ මහාස්ථානයන් වහන්සේ ගෙන් ධ්‍යාම ගුවණය කරනාතුරු යෝච්චාන් වත්තනට බැරි විය. බෝසත් උතුමේර් පසර වසන කළ යම් සේ හිජුවක් උයස් පහන් හෙදයක් තො පැලකා සිභා වචනේ ද එමෙන් ම කිසි විශේෂයක් තොකාට ඉගෙන ගත හැකි කවරකු ගෙන් උවත් උගත යුතු දී ඉගෙනීමට උත්සාහ කෙරෙනි. දෙනිස් මහා පුරුෂ ලක්ෂණ යන් අනුරෙන් “සියුම් සිතිය” තම් වූ ලක්ෂණය ලැබීමට හෙතු වත්තන්ත් මෙයේ උගත් මහණ බමුණන් කරා එහෙම දැනගත යුතු දී ඇසීමයයි ලක්ෂණ යුතුයෙහි ප්‍රකාශ වේ. එහෙයින් ම උනවිහන්සේ තුවණන් සියලු සත්‍යත්වය ග්‍රේෂය වන සේක. වින්තාමය ප්‍රජාව ඇතැම්විට වරදින පුදුය. ගුෂ්තමය ප්‍රජාව යහපත් ගුරු ආගුයාදියෙන් ලබාගත තොත් එසේ වරදින පුදු තොවේ.

3 ගම්ප විද්‍යීනා වශයෙන් හාවතායෙන් නිපත් ප්‍රජාව හාවතාමය ප්‍රජා තම්. මුල කී දෙක ගාස්තායෙන් පිටත්තර වූ අයටත් ලබාගත හැකි තමුත් හාවතාමය ප්‍රජාව ගාස්තායෙන් බාහිර වූ අයට ලබාගත තො හැකිය. එසේ වූවිද මෙය සියලු දෙන හට ම තොලුවේ. ප්‍රථමධානාදියට පැමිණි අයට පමණක් ලැබේ. බෝසත් උතුමෝ ප්‍රථමධානාදිය උපද්‍වති. “අතිතය දු:ඩ අනාත්ම” යන තිලකුණු මෙනෙහි කෙරෙමින් විද්‍යීනාද වචනි. එහෙත් විද්‍යුත් වඩා සෝචාන් මාණීදියට පැමිණිමට උත්සාහ තො කෙරෙති. එසේ වූ විට බුද්ධවය ලබා ගැනීමට තොහැකි වන බැවිනි.

තවද ආය, අපාය, උපාය කොළඹ වශයෙන් ප්‍රජාව තිවිද වේ.

1 ආය යනු දියුණුවට නමෙකි. දියුණුව ද අයහපත තැනිතිම යහපත උපද්‍වා ගැනීම වශයෙන් දෙවැදුරුම් වේ. දියුණුවහි දක්ෂ වූ තුවන ආය කොසල ඇෂාණ තම්. මෙනම් ධම් මෙනෙහි කරන්නාහට තුපත් අකුණල ධම්යෝ තුපදින්. උපත් අකුණල ධම්යෝ ප්‍රහිණ වෙත් (ගෙවෙත්) මෙනම් ධම්යන් මෙනෙහි කරන්නාහට තුපත් තුළල ධම්යෝ උපදින්. උපත් තුළල ධම්යෝ වැඩිමට යෙන්. මෙසේ පැවැත්තාවූ ඇෂාණය ආය කොසල්ල තම්.

2 අපාය යනු පිරිහිම වේ. හෙද හොඳ පිරිහිම නරක හටගැනීම වශයෙන් දෙවැදුරුම්. පිරිහිමහි දක්ෂ වූ තුවන අපාය කොසල ඇෂාණ තම්.

3 හැම කටයුත්තෙහිම දක්ෂ වූ තුවන උපාය කොසල ඇෂාණ තම්. තැනට පුදුපු පරිදි ක්‍රියා කිරීමේ ඇෂාණය සියලු දෙනහට ඇුතිවිය පුන්තෙකි. ස්වකිය ගකනියටත් වඩා මෙකී ඇතාය ප්‍රයෝගත වන අවසරාවෝ ලැබෙත්. වලසා පැමිණිවිට මලාක් මෙන් වැදහොත් මගියාගේ කරාව මිට නිද්‍යුතෙකි.

සෝමදන්ත ජාතක(211) විභුර පණ්ඩිත ජාතක (545) මහෝපද
පණ්ඩිත ජාතක (546) යන ආදී ජාතකයන් ගෙන් අප
බෝසතුන්ගේ උපාය කෝසලල සූජය මොනවට පැහැදිලි
වේ.

ඇළාන ප්‍රහේදයෝ බොහෝ වෙත්. වැඩි විසුර දැනගනු
කැමැත්තන් විසින් විශුද්ධි මාගිය බලා දත යුතුයි.

සූජය ලැබීමට හේතු :-

මෙකී ඇළානය ලැබෙන්නේ කෙසේදැයි සැලැකිය යුතු
වයස එට එක් හෙතුවෙකි. පෙරදිග පැවුවන්ගේ මතානුකුල ව
වයස 40 වන් 50 වන් අතර කාලය ප්‍රංශා දෙකය වේ. මේ
කාලය තුළ ස්වකිය ඇළානය මේරිමට යේ. සාමාන්‍යයෙන් මෙසේ
දැක්වූ නමුදු නියම වශයෙන් තුවණ මේරිම පිළිබඳ සීමාවක්
දැක්විය නො තැකි ය. ඇතුම් විට වයස 40 ව පෙර ද තුවණ
මෝරන්තට පිළිවන. අප බුදු පියාණන් වහන්සේ වයස 35 හේ
දී බුද්ධවියට පැමිණියේ. සමහරවිට වයස 50 පසු වී ද
තුවණ මෝරන්තට පිළිවන.

යස, පිරිවර, දේපල, කැම් නීම් ආදිය ද තුවණ ලැබීමට
විශේෂයෙන් ඉවහල් වේ. ගරිර ගක්තිය ද ඇළාන ගක්තියට හේතු
වේ. එහෙයින් ම තීරෝග ව පුවසේ වැඩුණු මූහුකුරා හිය
තුවණුති කුරුරටවායීන්හට ම ගැඹුරු ධමියක් වූ සතිපටියාන
සුතුය දෙශනා කරන ලදී.

ප්‍රශ්න කිරීම්, සාකච්ඡා පැවැත්වීම්, උගතුන් හා කල්පාණ
මිත්‍යන් ආග්‍රාය කිරීම්, යෝනිසෝමනසිකාරය හෙවත් තුවණින්
මෙනෙහි කිරීම්, සුදුසු දේශයන්හි වාසය කිරීම්, පොන් බැලීම්,
දේශාවනය හෙවත් පිට පළාත්ල සංශ්වාරණය කිරීම් (හිජායනට
පෙරදිග පැවුවන් විසින් දෙනු ලබන අවසාන ඉගෙනීම මෙය
වේ.) සුව්‍ය බුදුවරයන් සම්පයෙහි පුරුදු කරන ලද හාවනාදි කම්,

හිල්ප ගාස්තුයන්හි දේශ හාවය, නොයෙක් හාඡා ඉගෙනීම්, විශේෂයෙන් පම්බුද්ධ ධම්ය ගුවනුය කිරීම්, දහම් පොත් ලියවීම් යන ආදි හේතුන් කරන නොට ගෙන ද ප්‍රජාව ලැබේ. ලබන ලද ඇානය ද දියුණු තියුණු බවට ද පැමිණේ.

පිරිහිමට හේතු :-

1 යට කි කරුණු තුවන ලැබීමට හේතුවන්නාක් මෙන් අලස බව, පමුහයා හා එක්ව විසිම, නොහෝ නොට නිදන පූජ බව, නොයන්පුත් සිත් ඇති, බව, මූඩ් අය ආගුය කිරීම, පැණ්ඩිතයන් සේවනය නොකිරීම, කිපෙන පූජ බව, ලෙඩ ඇති බව, හය විම, ශේක කිරීම යන ආදිහු තුවන පිරිහිමට හේතුහු වෙත්.

බෝසුන්ගේ ස්ථානය :-

මෙබදු උපායයන්ගෙන් ප්‍රජාව දියුණු කර බෝසන් උතුමෝ නිනොරම උත්සාහ දරනි. තමන් දන්නා දේ ආචාර්යා මූෂ්‍රිය නොතබා අගයක් නොකොට කිසිවකු හිරිහැරයකට නොපමුණුවා උගන්වති. හැම කල්හ ම ශ්‍රීමත් මෙන් ගුරුන් වෙත විසිම දුකකුයි සිතා තමන් උගත් නිරවදා හිල්ප ගාස්තුදිය ශ්‍රීමත් මෙන් වහා සකසා උගන්වති. මේ හේතුකොට ගෙන ම බුද්ධ වූ කල වූවමනා දැ වහා සකසා උගන්වති. මේ හේතුකොට ගෙන ම බුද්ධ වූ කල වූවමනා දැ වහා වහා ලැබේ. දෙතිස් මහා පූරුෂ ලක්ෂණයන් අතුරෙන් ඒණීජ්ස (එණි මෘගයනට බදු කකුල්) තැමති ලක්ෂණය ද ලැබේ. බෝසන්හු කොපමණ උගත් වූවත් තම පැණ්ඩිත හාවය නො හහවති. එයින් උඩහු බවට ද නො පැමිණේති. තුගත් මූඩ් අය තුවනුත්තන් කිරීමට උත්සාහ දරනි. තමන්ගේ සාරුණය අන්තට බෙදා දෙන කල මේ හිතවතා ය, මේ අහිතවතා ය, මේ මිතුරා ය, මේ සතුරා ය, මේ තැයා ය, මේ නොතැයා ය, මේ පැහැදිලිය ය, මේ අතුපකාරකයා ය යන ආදි වශයෙන් කිසි

හේදයක් නො සලකනි. තුවන් ඇති හෙයින් ම සියලු දෙන වරදිනපූඩු බව දැන අනුත් අපකාර ඉවසනි. උපකාර සිභි කෙරෙනි. සාම තමැති ආපුදයෙන් සැරසී සිටින බැවින් කවර සහා මධ්‍යයකට වුවත් පැමිණීමට පැකිලිමක් නො ම කෙරෙනි. තුවනුති හෙයින්ම ලාභ අලාභ ආදී අෂ්ටලෝක ධර්මයන්හි කම්පිත නො වෙති.

ප්‍රජාව බෝසතුන් විසින් කොම්පණ උසස් ව සලකන ලද ද යත නොත්:-

“සෙයෙයා අමිතෙනා මනියා උපේනා

තැනෙව්ව මිතෙනා මතිචිජපතීනා” සි

තුවණින් යුක්ත වූ සතුරා තුවණින් පිරිපූඩු මතුරාට වඩා උතුමැයි පෙර මෝඩ පුත්‍ර මදුරුවා මරමැයි සිතා පියාගේ මල්ව පැළ බව සඳහන් වන මකස ජාතකයෙහිදී (44) වදාරා තිබේ.

ඒ එසේ මැයි: ප්‍රජාව වනාහි මිනිස්තාට මහඟ රුවනෙකි. රු තැන්තාහට රු උපද්‍රවන වටිනා ආහරණයෙකි. විදේශයෙහි දී තමන් අත් නොහරණ මිතුරෙකි. දින හාවය තැති කරන ධනයෙකි. හින හාවය දුරු කරන බලයෙකි. මොහදුරු පහ කිරීමට එළියක් වැන්ත. මූල් ලෝ හෙළි කරන ඉර මධ්‍යක් වැන්ත.. කෙලෙස් තවතට තිපුණු ක්‍රිවක් වැන්ත. දතන් පිරිසිදු කරන අමාවතුරක් වැන්ත.

ප්‍රජාව ගැන දේශනා කරන බුදුරජාණන් වහන්සේ ආලවක නාම යක්ෂයාගේ ප්‍රශනයකට පිළිතුරු දෙමින් “පංජ්ජා ජීවි. ජීවිනමාභු සෙටියි.- පංජ්ජාය පරිපූජකති” සි ප්‍රජායෙන් ජීවත්වන තැනැත්තපූජාගේ ජීවිතය ඉතා පැසුයිය යුතු ජීවිතය වේ ය සි ද, ප්‍රජාව හේතුකාටගෙන සියලු කෙලෙස්වලින් පිරිසිදු

වේ ය සි ද වදාලසේක. "පස්සා තරානා රතනා" යනුයෙන් මිනිසුන්ගේ ඉතා ම උසිස් රත්තය තුවූණය සි ද වදාලසේක.

තවද "අපදාන පෝහිනී පස්සා" යනුයෙන් තුවූණ තම් පිරිසිදු වරිතයෙන් ම නොබනා ගුණයක් බව ද වදාල සේක.

ප්‍රජාවගේ වටිනාකම :-

ප්‍රජායෙන් ම දෙනු ලබන දානය බොහෝ අනුසිංහේ ගෙන දෙයි ප්‍රජාව හා යෝදුණු ශිලය පිරිසිදු බවට පැමිණේ. කාමයන්හි ආදිනව හා පැවැද්දෙනි අනුසිංහේ දැක තෙන්ම්මුම්පය පිරිමට ප්‍රජාව ම හේතු වේ. ප්‍රජාව අනුව ගියා වූ වියසීයෙන් ලෝකයෙහි නොකට හැකි කිහිවක් තැන්තේය. ප්‍රජා බලයෙන් ම අනුන් අපකාර ඉච්චිමට පිළිවන් වේ. ප්‍රජාහෙතුයෙන් සත්‍යය ඉක්මවා අනුන් රෘවිමට සිත නොයෙදේ. ප්‍රජාව ම කුසල දහමිහි නොසැලෙන අධිෂ්ථානය තහවුරුකර ගැනීමට හේතු වේ. ප්‍රජාව හැම සත්තාට සම මෙත්සිත පැනිරිමට ඉවහල් වේ. ප්‍රජාව කරණකාට ගෙන ම අෂ්ට ලෝක ධම්යන්හි අවිකම්පිත ව උපේක්ෂාව පුරුදු කටහැකි වේ. මෙසේ සියලු පාරම්තාවන් පිරිමට ප්‍රජාව ම හේතු වන්තිය. එහෙයින් ම පාරමී අනුරෙන් එක් ප්‍රකාරයෙකින් ප්‍රජා පාරම්තාව ග්‍රෑෂ්‍ය පාරමී ය. වශයෙන් සැලැකිය යුතු ය. හේ ද පාරමීය, උප පාරමීය, පරමාන්‍ය පාරමීය වශයෙන් තෙවැදුරුම් වේ.

පුතු දාරාදින් නොතකා යන්වයන්ගේ වැඩ අවැඩ නිශචවය කිරීම ප්‍රජා පාරමී තම්. අඟ පසහ නොතකා වැඩ අවැඩ නිශචවය කිරීම ප්‍රජා උප පාරමී තම්. සවකීය එවිතය නොතකා වැඩ අවැඩ නිශචවය කිරීම ප්‍රජා පරමාන්‍ය පාරමී තම්.

අප බෝසතානෝ මහෙෂඛ, විදුර, යෙනක ආදි ප්‍රජාවෙහි කාලයන්හි ප්‍රජා පරමාන්‍ය පාරමීය පිරුසේක.

සේනක ජාතකය :-

එක් සමයෙක්හි අප බෝසනාණෝ බමුණුකුල යෙක්හි ඉඩිද සේනක තම් පඩු ව පූර වැසිය තට අන්‍යෙන් දීමියෙන් අනුගාසනා කරන සේක. එකල එක් බමුණෝක් සිභා ලත් රන් දහස රක බලා ගැනීමට දුන් ගෙහිමියන් වියදම් කෙළෙන් ඒ වෙනුවට තරුණ බැමිණියක් ලැබුවේය. අමු සැමි වශයෙන් වසන කලේහි කාමුක වූ ඒ තරුණ සත්‍ය විසින් කුමුති පරිදි නිදහස්ව වසනුවස් මෙහෙකිරීමට කෙල්ලකු ගෙනොවයි සැමියාහට කිවාය. ඉක්නිනි බමුණු තෙමේ බිරින් ද විසින් පිළියෙළ කළ දුන් විලද හා අත්සුණු පසුම්බියක ලා ගෙදරින් නික්මී ගමක් පාසා ඇවිද මසුරන් සත් සියයක් ලැබ දිනක් ගසක් මූල අත්සුණු කන පිණිස පසුම්බිය එහි තබා ගියේය. අත්සුණු පුවද ලැබ නයෙක් එහි තුළට වන. බමුණා පැන් බී අවුත් නො විමසා පසුණිය කර ලා නික්මිණ. මෙය දුටු රුක් දෙවියෙක් බෝසනුන්ගේ තුවනු හෙළිකරනුවස් අඩ සිරුරෙන් පෙනී "බමුණ ගෙට ගියෙහි තම් තාගේ අමු මියෙයි. අතර මහ ලැග්ගෙහි තම් තො මියෙහි" කියා අතුරු දන් වය. ඩියපන් බමුණා කිසිවක් කට නොහි යන්නේ එදින පොහො දින බැවින් බොහො දෙන බණ ඇසීමට රිස් වූ බෝසනුන්ගේ දම් සබා මැදට වැද කෙළවර හඩ හඩා සිටියේ ය. බෝසනාණෝ මහු දැක කරුණු විමසා දිවැසින් දුටුවාක් මෙන් හැම පවත් තතු පරිදි දැන පසුණිය තුළ තුන් තයා පලවාපියා බමුණා දැකින් මුද වූහ. එහෙයින් මැ බුද බවට පැමිණ උන්වහන්සේ මෙයේ වදාලසේක.

පන්දාය විවිනතෝර්හ.

බාහ්මණ් මෝවයි. දුබා

පන්දාය මේ සමෝ තනලි

එසා මේ පන්දාය පාරමි.

(නුවණින් විමසුනින් බමුණා දුකින් මිදුවෙමි. නුවණින් මට පමචුවෙක් තැන. මෝනොමෝ මාගේ ප්‍රජා පාරුමිනා තම්.)

නුවණින් විමසනු යෙමි තතු දතුයේ	මි
මරණින් බමුණා මුදවා හැරියේ	මි
නුවණින් මා හා පමයකු නොදකි	මි
වෙසෙයින් මේ මගේ " නුවණ පැරුම්ද මි	

ප්‍රජා පාරුමිනාව පිළිබඳ දේවධමෘ (6), කූඩාල පණ්ඩින (70), රාජෝවාද (151), අරක(169), සුතබ(242), සේනකෙනු (377), තුණ්ධේවිල (388), පත්තුහනකන (402), පමිහව(515), තෙසෙනුණ (521), පරහංග (522), මහයෝධී (528), විටුර (545), උම්මග්ග (546) ආදී ජාතක බැලීය යුතු.)

6 වන පරිවිෂේෂය

වියස් පාරමිතාව

කරුණායෙන් හා දෙලෝ වැඩ සලසන මහ සලකා ගැනීමෙහි දක්ෂ වූ තුවනු නම් වූ උපාය කොළඹයෙන් රක්නා ලැබූ කයින් හා පිතින් පරහට වැඩ කිරීමෙහි පැවැත්තා වූ උත්සාහය "විරිය පාරමි" හෙවත් "වියස් පාරමිතා" නම්.

යමෙක් විතුමාන්විත වේ ද හෙවත් භුරුබුඩුට් වේ ද හෙතෙමේ විර නම්. එවැනි විරයකුගේ සවහාවය විරිය (විරිය) හෙවත් වියස් නම් වේ. * ඒ මේ වියසීයම තමහට කුමැති වූ සමෙවායි නම් වූ පරතෙරට යැමුව උපකාර වන හෙයින් පාරමි තු යි වියස් පාරමි හෙවත් විරිය පාරමි නම් වේ. එම අත්‍යුත්‍යෙහි "තා" ප්‍රත්‍යය වේ.

වියස් යනුයෙන් කාය බලය තොව අන්හට වැඩ කිරීමෙහි පැවැති බලවත් උත්සාහය අදහස් කරනු ලැබේ. පරෝපකාරයට කාය ගක්තිය ඇති ව්‍යවහාර් මහත් ලාභයෙකි.. එහෙත් එය තැනි ව්‍යවකුට වුවන් වියසීය ඇති විය හැකිය. කාය බලයට වඩා වින්ත බලය උතුම්.

* ලතින් හාජාවෙන් ද මිනිසාට "විර" (vir) කියා ව්‍යවහාර කරනු ලැබේ. භුරුබුඩුට් කම මිනිසකුට අයන් විශේෂ ලෙසෙහෙයු බව මෙයින් හැණේ. "වායලේපෝ පුරියෝ" පුරුෂ යෙක් නම් වියස් කරන්නේ මය යන බුඩ වචනයෙනුදු එය සේපුට වේ.

ලක්ෂණ :-

වියසී පාර්මිතාවගේ ලක්ෂණයාදිනු කවරහයන්?

වියසී පාර්මිතා තොමෝ උත්සාහ ලක්ෂණ (සාමාන්‍ය ස්වභාවය) කොට ඇත්තිය. උපසන්මිගනය හෙවත් රුණුලදීම රස(කඩකාය) කොට ඇත්තිය. ගිලා තොබැයිම තොහොත් පසු තො බැයිම පවිච්චපටියාන (වැටුහෙන ආකාරය) කොට ඇත්තිය. වියසීර්මිහ වස්තු හෙවත් ජරාමරණයාද යංචියට හේතු කරුණු පදච්චානය (ලංච ම තිබිය යුතු හේතුව)කොට ඇත්තිය.

වියසීවත් තැනැත්තේ නිතොරම උත්සාහ කෙරෙයි. අලස හාවයෙන් කාලය ගත තො කෙරෙයි. දුළුල වූ හිත්ති ආදියට කණු සිට්ටිමෙන් රුණුල් ලැබිමක් මෙන් වියසීයෙන් තමහට උපකාර ලැබේ. වියසී කරන තැනැත්තේ කොපමණ බාධා පැමිණියන් අතර මහ දී තොනැවත සිය අදහස් මූදුන් පත් වන තුරු ම ඉදිරියට ම යේ. කළකිරීමට හේතු වූ ජරා මරණයාය උත්සාහ වැඩිමට විශේෂයෙන් ඉවහල් වේ.

වියසීයෙන් පිරිවරා ගත් ප්‍රජාව මහත් එල වන බැවින් ද ස්වභාවතියෙන් හෙවත් ඉවසීමෙන් පිරිවරා ගත් වියසීය බොහෝ අනුසස් ඇති බැවින් ද ඉක්මන් තොවී අහිමතාන්තීය සාදාගත හැකි බැවින් ද ප්‍රජාව ව හා ස්වභාවතියට මැදිකොට වියසීය දේශනා කරන ලද්දේය. ප්‍රජාව ප්‍රධාන ව්‍යවත් වියසීයෙන් තොර ව එයින් සැලැකිය යුතු ප්‍රයෝගන ලබාගත තොහැකිය. ප්‍රජාව අනුව හියා වූ වියසීය සියලු අන්තිසිඩ්‍ය අල්ලා ගැනීමට ඉතා උතුම් අතෙකි.

කියන ලද මැයි.-

"පස්සානුයාත්. විරිය. වදන්ති

සබ්බ'න් සිඩිග්ගහණ 'ග'ගහනව්."

පිතුම්ණි රුවනය කපරුකය කියා පිතු පැතු දේ ලබා ගත හැකි වස්තු දෙකක් ඇති බව මිනිසුන් අතර පවත්නා කථාවකි. එය ව්‍යාජයක් නොව සත්‍යයෙකි.. මක්නිසාදයන්. ප්‍රජාව නා වියීය මේ වස්තු දෙක වන බැවිනි. මේ දෙකින් ලබාගත නොහැකි කිසිවක් මෙලොව හෝ පරලොව නො මැත්තේ ම ය.

වියීයාගේ තව මහා කථා :-

ප්‍රජාව වනාහි කටයුතු පසක් කරන නිලධාරියකු වැන්ත. වියීය වූ කලී තව මහා කථායක් කරන ප්‍රබල නිලධාරියකු සමානය. සත්තිස් බෝ පැකි දහමුන් අතුරෙන් සතර සමාන් ප්‍රධාන යනුයෙන් ගිණිතු ලබන්නේ වියීයයි. ඉවු දෙය සිදුකර ගැනීමට ඉවහල් වන හෙයින් වියීය තෙමේ සතර ඉදෑධිපාද යන්ගෙන් එකෙකි. තමන් හා හටගන් ධම්යනට ප්‍රධානත්වය පවත්වන හෙයින් ද අවිද්‍යා විරුද්ධ ධම්යන් මැඩ පවත්වන හෙයින් ද වියීය තෙමේ ඉන්සිය ධම්යෙකි. අවිද්‍යාව විසින් නොසේල්විය හැකි හෙයින් වියී තෙමේ පස්වබල අතුරෙන් එක් බලයෙකි. ආයී අභ්‍යාගික මාගියෙහි සම්මා වායාම යනුයෙන් අදහස් කරනු ලබන්නේත් වියීය මැයි. සප්ත බෝධ්‍ය-ග ධම්යෙකි. මෙසේ සත් තිසක් වූ බෝධීපාස්ථික ධම්යන් අතුරෙන් වියීය තව වරක් ම ප්‍රකාශ වේ. බෝධීපාස්ථික ධම්යන් ගෙන් සතරෙන් කොටසක් ම වියීය බව මෙයින් අවබොධ වේ. එ හෙයින් තමන්ගේ මෝක්ෂය තමන්ගේ වියීයෙන් ම ලබාගත යුතුයයි බුඩ ධම්යෙහි ප්‍රකාශ වේ.

“තුමෙහේ කිවිව. ආතප්ප. අක්බාකාරෝ තථාගතා”

යොච්චාහය :-

තොප විසින් ම උත්සාහ කටයුතුය. තථාගතයෝ මහ කියා දෙන්නාභු පමණක් වෙති යනු බුද්ධ වවතයි. තම තමන්ගේ උත්සාහය නැතිව කිසිවකුගේ උපකාරයෙන් මූක්නිය ලබාගත

නොහැකිය. වියසීය තෙමේ කුමැති දැ සපයන සිතුම්කි රුවනක් වැන්න. ඉටු දැ දරන කජරුකක් වැන්න. දියුණුවේමේ පඩි පෙළක් වැන්න. ඉංග්‍රීස් සිංහල යතුරක් වැන්න. උසස්වීමට අහිරහස්‍යක් වැන්න. අලස බව තැනි කරන බෙහෙදෙකි. දුගී බව පහ කරන නිධානයෙකි. පවුවන්ගේ ආහරණයෙකි. රුප්‍රන්ගේ ජය කොන්තයෙකි. සපර දුක් තැනි කිරීමට අපහාය උපායයෙකි. සපර සයුර එනෙර කිරීමට මහ තැවෙකි. නිවන් සැපන් ලබා ගැනීමට ප්‍රබල හස්තයෙකි.

පරෝපකාරය :-

බෝසන්සු තමන්ගේ ඇශාණය යම් යේ අන්හට නොමිලයේ බෙදා දෙන් ද එමෙන් ම තමන්ගේ වියසීය අන්හට කුප කෙරෙන්. කයින්, වවහින් හා සිතින් සතනයෙන් ම මවුනු අන්හට වැඩ කෙරෙන්. පරෝපකාරයෙහි යෙදී මේ ඇතුළු පැහැදිලි බැංකාරුවන්. පරෝපකාර පිණිස ඒවිනය කුපකිරීමට නිනොරම බලාපොරොත්තුවෙන් සිටිනි. ආත්මාන්ත්‍ය මෙන් ම පරාන්ත්‍රීය සලකති. පරෝපකාරයක් කොට ඊට ප්‍රත්‍යුපකාරයක් බලාපොරොත්තු නො වෙති. එසේ ම උපකාර ලැබූ අය තමන්ගේ ණය ගැනීයන් මෙන් නොසලකති. කොපමණ නිදි ගැරහුම් ලැබුවන් අන්හට වැඩ කිරීමෙහි පැවැති උත්සාහය තැනි නොකර ගනිති. පරාන්ත්‍රීය සඳහා වැඩ කොට ඒවිනාන්තරායකට පැමිණියන් අයෙයි නො වෙති. පරහට වැඩ කිරීම ම මවුනට මහන් ප්‍රතියෙකි.

එක් කලෙක අප බෝසන් තෙමේ වුදුරුව ඉපිද තරාවලක ඩුරු මිනිසක දැක කරුණායෙන් තෙන් වූ සින් ඇත්තේ වහා වැලක් රැගෙන මරුමුවට පත් මිනිසා ව්‍යින් ගොඩ ගෙන වෙහෙසට පත් හෙයින් ඔහුගේ උකුලේ හිස තබා වැද හොත්තේය. තුර වූ කෙලෙහි ගුණ නොදන් දුෂ්චර වූ ඒ මිනිසා සයින් ඒවින වූ හෙයින් දිවි ගලවා ගත් වුදුරා මරා මස් කමැයි සිතා ගලක්

ಯಂತೆ ಹಿಸರ ಪಹರಕು ದಿನ. ಪಹರಲನ್ಕು ವಿದ್ರುಲಿ ಲೇ ವೈಹೆನ ತುವಿಲ ಲನ್ ಹಿಸ ಅನಿನ್ ಅಲ್ಲಾ ಗಟಕದ ನ್ಯಾಯ ಕಿಲ್ಲೆ ಶಿರ್ಪಿನ್ ಶ್ರೀಪಿನ್ ಶ್ರೀ ಪ್ರಾರ್ಥಯಾ ದೇಸ ಬಲ್ಲಾ ತಮನ್ ಕಲ ಅಪರ್ಯಾದಯ ಗ್ರಹ ಸಂಖೇಗಯದ ಪಶ್ಚಿಮ ದ ಉಜ್ಜಳ ಹಾ ಚಿತ್ರ ದೃಷ್ಟಣಯ ನೋಕೊಡ ಪರೋಪಕಾರಯೆಹಿ ಶ್ರೀಲಿಂಗ ಚಿತ್ರ ಶ್ರೀನ್ಹಿನ್ ಗಟಕ ಪಶ್ಚಿಮ ಮಹ ಪೆನ್ವಿತಿನ್ ಮಂ ಮಿಲಾ ವ್ರಿ ಶ್ರೀ ದೃಷ್ಟಿ ಪ್ರಾರ್ಥಯಾ ಮಹಾ ಪರಿಯದ ನಯನಯ ಕೆಲ್ಲೆಯ. ಅನೇಕ ನಿಡಿ ಗ್ರಹಾಂಶಿ ದ್ವಿತೀ ಶಿಬಿ ಕಿಸಿವಿಕು ನೋತಕು ಬೋಸಿತ್ತಿನ್ ಅನೇಹದ ವೈಚಿ ಕಿರಿಮ ಆಙ್ವಯಿತ್ತಿದೆ.

ಶಿಂಕೆ ಮ ಕೋಪಮಣಿ ಬಾದಾ ಶ್ರೀತಿಂಖಿಯನ್ ಕನಸೆಪ್ಲ್ರ ನೋ ವಿ ಚಿಯ ಅಧಿಕಾರ ಮ್ರುದುನ್ ಪತ್ತ ವಿನ ತ್ವರ್ಗ ಮ ದ್ರಂತಿಸಾಹ ಕೆರೆತಿ. ಕಂ ಯವಿ ಚಿಯಲ್ಲ ಆರ್ಥಿಕ ಕೋಡ ದೇವಿಯನಾಡ ಗಾವಿಜ್ಞಾ ಕೆರೆತಿನ್ ರ್ಘಾಂತ ಅಳಿಯ ಚಿಂದ ವಿನ ತ್ವರ್ಗ ಅಲ್ಲಿ ವ ನೋ ವೆಂಕೆತಿ. ಶ್ರೀತಿಂಖಿನ ತಾಕು ಬಾದಾ ದ್ವಿತೀ ವಿಮೆ ಪವಿ ಪೆಲಕು ಮೆನ್ ಪಲಕತಿ. ಅಹಿಂಕಾಶವಿಚಿಂದ ತ್ವಾಂಶಿವಿನ್ ಗನ್ ದ್ರಂತಿಸಾಹಯ ನಿತ್ಯಲಲ ನೋ ವಿನ ಹೆಚಿನ್ ಮರ್ಗಾಂಶಿವಿ ಶ್ರೀತಿಂಖಿಯನ್ ಚೆಂಕಿಯ ದ್ರಂತಿಸಾಹಯ ರ್ಘಾಂತ ನೋಡಿತಿ.

ಬಾದಾ ಆಧಿಯ ನೋತ್ವಿಕಿಯ ಪ್ರಾಣ ಎವ :-

ಬ್ರಹ್ಮ ವಿನ್ಹಾದ ಯಾರು ಮಾರು ಪರಿನ್ ಬ್ರಹ್ಮ ವಿನ ತೆಕ್ಕ ಮ ಅಪಬೋಸಿತ್ತಿನ್ಹದ ಬಾದಾ, ಶಿಬಿ, ದ್ವಿತೀ ಹರಿಹರ ಆಧಿಯದ ಮ್ರಿಂ ಪಾತ್ತನಾದ ಚಿಂದ ವಿಯ. ಶ್ರೀಲಿಂಗ ವಿಮೆ ಯನ ಗಮನ ವೈಲ್ಕಾವಿಮ ರಹಲ್ ತ್ವಾಂಶಿ ಲೈವಿಂ. ಇಂ ಗಮನಾದ ಸ್ವರಚಿ ಪಹಯೆನ್ ಶಿರ ವ್ರಿ ವಿಹಾ ಮ ಮರ ದೇವಿತಿ ಶ್ರೀತಿಂಖಿ ಗಮನಾದ ಬಾದಾ ಕೆಲ್ಲೆಯ. ವೈದಿ ದ್ವಿರ ಯನ್ಹಾದ ಪೆರ ಅನೇಕು ಗಂ ತ್ವಾಂಶಿ ವಿಯ. ಮ್ರಿಲ್ಲಿ ಪಚ್ಚಿಗ ಮಹಣಿ ತಮನ್ ಹಾ ಸಹಾಯ ವ ಚಿರ ಆದಾರ ವಿಷಯೆನ್ ಲೈವಿಯ ಪ್ರಾಣ ಅವಿಚೆಪುವಿಹಿ ದ್ಯಂ ಮ ಹಿರ ಹಿಯಹ. ಶೀವಿಮಾನ ಶ್ರೀಲಿಂಗಲಕು ವಿನ ತ್ವರ್ಗ ಮ ಬೋಸಿತ್ತಿಮಾ ಅದೆದೆಯಿಸಿ ನೋವಿ ದ್ರಂತಿಸಾಹ ಕೆಲ್ಲೆಯ. ಕೋಪಮಣಿ ದ್ವಿಲೀಲ ಹಾವಿಕಾದ ಪ್ರಾರ್ಥಿಯೆ ದ ಯನಹೋಗು ಮರ ದೇವಿತಿ ತೆಮೆ ಬೋಸಿತ್ತಿನ್ ಕರು ಪ್ರಾರ್ಥಿ "ನೋ ಕಾಣವಿಯೆಹಿ ಯ. ದ್ವಿಲೀಕೆ ವ್ರಿಯೆಹಿ ಯ, ತಾಗೆ ಮರಣಯ, ಸತೀಪಯೆಹಿಯ. ಶಿನ್ವತ ಶೀವನ್ ವೆವಿ, ಶೀವನ್ವಿಮ ಮ ದ್ರಂತಿ, ಶೀವನ್

වෙමින් පින් කරන්නේහිය” සි කරුණායෙන් මෙන් අවවාද කෙලේය.

රීට බෝසත්තුමා තමනට පින් තුවමනා නැතැයි කියා තමාගේ නොපසුබව වියීය ප්‍රකාශ කරනු පිණිස මෙසේ කීය.

“ලෝහිතේ පූජයමානමිනි -පින්ත්. සෙම්හඳුව පූජයනි
මංසේපු බීයමානේපු -ඩියෙයා වින්ත්. පහිදත්
හියෙයා සති ව පන්දුනාව - සමාධි මම නිවියත්”

ලේ වියලේ ගිය කළේ පින් සෙම් ද වියලේ. මස් ස්වය වන කළේහි සිත වඩ වඩාත් පැහැදේ. මාගේ සිහිය ද තුවනු ද, සමාධිය ද වඩා වඩාත් පිහිටත් යනු සි.

තවද “ සංගාමේ මේ මත්. සෙයෙයා - යැනෑම් පිවේ පරාජීකෝ ” සි කෙලෙස් සටනට ගොස් පැරද ජීවත්වනු වට වඩා මිය යුම උතුමැයි කියමින් මරදේවිභිත්ගේ කරුණා ප්‍රකාශක වූ ව්‍යාජාවවාදයට පිළිතුරු දින.

මේ පරිදේදත් සියලුම බාධාජීවාවන්හට මූණ පාමින් බුදුවන තෙක් ම උන්වහන්සේ උන්සාහ කළ සේක.

දුක් හිරිහැර කරදර ආදිය උන්සාහය පිරික්සන උරගලක් හා සමාන ය. අලස තැනැත්තේ රීට වසග වේ. උන්සාහවත් තැනැත්තේ ඒ හැම මැඩ ජය ගනියි. මෙවැනි පීඩාදිය ලෙවිහි නොමැත්තේ තම් ස්වකිය වියීය උපදවා ගැනීමට ප්‍රස්තාවයේ නොලැබත්. එහෙයින් ම බෝසත් උතුමෝ තමාගේ වියීය දියුණු තියුණු කර ගැනීමට විපත්තීනට මූණ පානට නිතොරම සැරසේත්. පෙනීමෙන් විපත් හිරිහැර දුක් අමාරුකම් ආදිහු සතුරෝ වූවාහු තමුද තියමයෙන් ඒ හැම සතුරු මූහුණින් පෙනී සිටින මිතුරෝ වෙත්. රීට උපමා කථාවක් මෙසේය.-

එක්තරා මාගීයක රකුසේක් වාසය කෙරේ. හෙතෙමේ මහ යන එන අය හා සටන් කරනට සැරසේයි. බියකරු මූහුණින් යුත් රං පරුස මොහු දුටු සියලු දෙන බියපත් වෙත්. බිය පත් බව දැනගත් කෙනෙහි ඕවුන්කරා පැමිණ වහා මරා දමයි. දිනක් නිරහිත මිනිසේක් මේ මහ ගමන් කරන්නට විය. මොහු දැක රකුපු තෙමේ සිරින් පරිදි සටනට අඩ ගැසී. පුරුෂ ගෙයියෙන් යුත් හෙතෙමේ වණේඩ වූ රකුපු සමහ යුද කොට සේවකක්තියෙන් රකුසා බිම හෙලා පසුව පිට දණ තබා මහු මරණට කඩුව අතට ගති. අහෝ නපුරු බියකරු රකුසකු වෙනුවට දිව්‍යාච්‍යෙන් හොඳනා අයකු තමා සම්පයෙහි සිටිතු දිවී. "තුම්වහන්ස කවරෙක්ද?" සි පුදුමයට පත් හෙතෙම පිළිවිසි. මම වනාහි ඔය මහ වසන හැම දෙන සමහ සටනට සැරසේන රකුසා වෙමි. මට බය වන අය මම මරා දම්මි. බිය නොවී මා හා යුද කොට දිනු අයට ආධාර කිරීමට නිතොරම සැරසී සිටිමැ" සි පිළිවිදන් දින.

මෙහි රකුසා වනාහි අමාරුකම් ආදිය වේ. බිය පත් වූ අය අලස තැනැත්තන්හට සමානයන. නිරහිත ව සටන් කොට ජයගත් තැනැත්තේ උත්සාහවත් පුරුෂයා ය. රකුසා පසුව උපකාරක දෙවියකුගේ විලාසය ගත්තාක් මෙන් අමාරුකම් ආදිය අලසයා මධ්‍යෙන් වී නමුන් උත්සාහ වත් අයගේ වියසී වධිනයට වෙසේසින් ඉවහල් වේ.

උත්සාහය මධ්‍යෙනට විරෝධ දේවල් ඇති වීම ලෝකස්වහාවයෙකි. එවැනි විරුද්ධ කරුණු ඇති වූ විට එක උපායයෙකින් ඒ හැම පහකිරීමට නොහැකි වූවහොත් අනා උපායයෙක් යෙදිය යුතුයි. එය ද සහිල නො වන්නට පිළිවන. එසේ වූ විට කළකිරීමට නො පැමිණ අනෙකුද උපායයෙක් යෙදිය යුතුය. "මා නිවත්ත අහිත්කම" සි නොනැවැති ඉදිරියට යව යනුයෙන් වදාල පරිදි මෙසේ ඉෂ්ට්වාන්තීය ලැබෙනතුරුම

නොයෙක් උපායකය් යොදුමින් උත්සාහ කිරීම බෝසතුන්ගේ සිරිති. අපැණිණක ජාතකය (2)ට නිදහුනයෙකි.

වියසීවත් බෝසතුන්ගේ අකාරාදියෙහි "බැඳු" යන වචනය දක්නට තැතැදි කිව යුතුය. යමක් කරන්නට පටන් ගෙන "එය කරනට බැරිය" කියා අතර මහ දී අල්පෝත්සාහී නොවෙති. අප බෝසත්තුමා ලෙහෙන ව උපන් කළ තම පැවතුන් මූහුදට ගසා ගිය හෙයින් වල්ගය තෙම තෙමා වතුර ගෙනවුන් මූහුද සිද පැවතුන් ගොඩගන්නට තැන් කෙලේය. එය කට නොහැකිය සි කී ගකුයා ද එළවා ගත.

තවද ශිල්ව ජාතකය කළ (51) සතුරු රජුන් විසින් සිරිසක් සමග අමුසාහානෙහි කර දක්වා වල ලු කල්හි ද අධේරීයිකට නො පැමිණ 'ව්‍යින් ගොඩවන්නෙමැ' සි සිනා ඉෂටාන්ලීය සිදුවන තුරුම උත්සාහ කෙලේය. එහෙයින් ම වදාලේ මැ නො:-

"ආපිංසේපේ 'ව පුරිසේ' - ත නිබැඳෙයා පණ්ඩිතෝ" යනුයි.

පුරුෂයෙක් නම් බලාපොරොත්තු වන්නේ ම ය. පණ්ඩිත තෙමේ බලාපොරොත්තු වූ අත්‍යිය ලබාගත නොහැක්කෙමැයි නො කළ කිරීන්නේය.

නොපසුබට වියසීය ප්‍රශනස්ත නමුත් හේ පිළිබඳ ව ද මධ්‍යම ප්‍රමාණය ඇතිකරගත යුතුය. මන්දෝත්සාහය මෙන් ම අධික වියසීය ද ගැරහිය යුතු වේ. විණාවේ තත් ලිහිල් වූව නොන් මිහිර හඩ නො පැතිරේ. තත් අධික ලෙස තද කළ නොන් බිඳී යෙන්. මැදිම් පමණට පිළියෙළකර ගතහොත් මධුරනාදය පැතිරේ. වියසීය පිරීම ද එසේ කටයුතු වේ. ඉක්මන් නොවූ අයගේ එල තමැති ආංශාව සමඟ්ධ වන්නේය. කියනාලද මැයි තොමිය කුමරු විසින්:-

“අපි අතරමානාන්- එලාංසාව සම්පූර්ණයි” යනුයි.

බෝසත්තු සියලු සත්‍යයන් කෙරෙහි පතලා වූ කරුණාව හේතු කොට ගෙන අත් පත් නිවන් භැරපියන තමුන් සකිය වියී කරණ කොට ගෙන ම බුදුබව ලැබීමට ප්‍රාන්තීනා කෙරෙනි. ඇප බෝසත් තෙමේ පුමෙද තාපස කල දීප්කර බුදන් හමුවෙහි නිවන් පසක් කිරීමට පමත් වූයේ තමුදු පුරුෂ දෙයීයි ඇත්තා වූ තමා විසින් භුදේකලාව නිවන් දැකීම තොට්ටෙන්ගැ දි පිතා වියීය උපද්‍රව බුදුවන්නට සිතිය.

පුරුම දම් පුරන බෝසත් උතුමන්ගේ වියීය කොපමණ බලවත් ද කිවහාන් ඉදින් මුළු සක්වල ජලයෙන් පිරි ගියේ නම් සවකීය බාහු බලයෙන් එකි මහ වතුර එනෙර කිරීමට වූවන් මුළුහු උත්සාහ කෙරෙනි. ඉදින් මුළු යක්වල ගැබ හැණ පදුරන් ගැවයි ගත්තේ වී නම් ඒ හැම මැඩ යැමට වූවන් කැමැශි වෙති. ඉදින් මුළු යක්වල ගැබ අතරක් තැනිව උතු මුවා කොට තබනලද අඩ්‍යාවිවලින් ආකිණී වූයේ නම් පයින් ඒ හැම ඇත් ම යැමට ද සැරසෙනි. ඉදින් මුළු යක්වල ගැබ පහතු ගිනිසිල ඇති අගුරෙන් පිරි ගියේ නම් පයින් ඒ හැම මැඩ යැමට ද තැන් කෙරෙනි.

ත්‍රිතිඛ පාරමි :-

මෙබදු වූ වියී පාරමිතාව පාරමි උපපාරමි
පරමාන්තීපාරමි වශයෙන් තෙවැදුරුම් වේ.

පුත්‍රදායීන් ද දන ධාත්‍යාදී වස්තුන්ද පුද වූවන් උත්සාහ දැරීම වියී පාරමි නම්. ස්වකීය ඇයේ කන් අත් පා ආදිය වූවන් පුද උත්සාහ දැරීම වියී උප පාරමි නම්. ස්වකීය ජීවිතය වූවන් පුද උත්සාහ දැරීම වියී පරමාන්තී පාරමි නම්.

සංඛ ජාතක, මහාජනක ජාතක ආදී ජාතකයන්හි අප මහ බෝසතාණේ පරමාන්තී පාරමිය පිරුළේක.

මහා ජනක ජාතකය :-

එක් සමයෙකින් අප බෝසත් තෙමේ මහා ජනක නමින් ඉපිද සත්සියයක් පමණ පිරිස් සමඟ තැව් තැග වෙළඳම් පිණිස නිකම්මිය. අභාගාහයකට මෙන් මුහුද මැද තැව් කැඩිණ. දැඩි සිත් තැති සෙසු සියලු දෙන හඩන්නට වැළැපෙන්නට දෙවියන් අයුදීන්නට වන්න. උත්සාහයෙහි එල දක්නා අප බෝසත් තෙමේ නිෂ්පාල වූ නැඩීමෙන් තොර ව ස්ථේර්ත්සාහයෙහි සරණ ශියේ කුඩාගසට තැහැ දිය මැදට පැන පිනන්නට පටන්ගත. පිරිස විනාශ වූවාය. එහෙන් අමධෙයී තොටී තිරාකාර ව සන් දිනක් ම දිවි ගලවා ගන්නා අදහසින් පිහිතුවේ ය. එදින පොහො දින බවද සිහි වී ලුණු දියෙන් මුඩ සෝදා සිරිත් පරිදි සිල් ඉටා ගන්නේ ය. එකල වනාහි දෙම්විපියන් රක්නා සිල්වන් ගුණවත් කෙනෙකුන් දියෙහි වැළැණෙක් ආධාරවනු පිණිස සතර වරම් දෙවියන් විසින් රකඟලට තුවු “මණිමෙබලා” නම් දෙවිදුවක් වූවාය. ම් තොමේර් එළවයී මදයෙන් මත් ව සන් දිනකට පසු සමුද්‍රය දෙස බලන්නී බෝසතුන් දැක වෙමයනු පිණිස “පරතෙරක් තොදුක මේ මුහුද මැද කවරේක් වියී කෙරෙයි ද, කවර කරුණක් නිසා මෙසේ දැඩිකොට තොපී වියීව්චනු දැ?” සි අහසෙහි සිට ඇසුවාය.

බෝසතාණෝ සිතන්නහු මුහුදු තරණයට බැසි අදට සන් දිනකි. දෙවැන්නොක් තුදුවු විරුය. කවරේක් මට කඩා කෙරෙදැයි අහස බලමින් දෙවි ද දැක “දිව්‍යංගනාවෙනි, ලෝකයාගේ යහපත් පැවැන්මද වැයම් කිරීමෙහි ද අනුසස් විමසා බලා එනෙර තොදකිමුන්න් මුහුද මැද කළකිරීමට තොපුම්ණ වැයම් කෙරෙමැ” සි කිහ.

“ගැඹුරු වූ පමණ තොකලැකි මූහුදෙහි පරතෙර යමුවට තො පෙන්ය. තාගේ උත්සාහය නිෂ්පාලය, පරතෙරට තො පැමිණීම මැරෙන්නේහි ය” සි දෙවි දු කිවාය.

“මෝ තොමෝ කුමක් කියන්නී ද? වැයම් කොට මළක් නිජයෙන් මිදෙන්නෙම්. වියී කරන තැනැත්තේ තැයන් හෝ කිසිවකු අතර ගුය ගැනීයෙක් තොවන්නේය. පසුතුවිලි ද තොවන්නේ ය. වියීයෙහි එලය දැනුද මම භුද්ධකළාව පිහුවෙම්. මේ ආත්ම භාවයෙහි සිට තුදුවුවිරු දෙවනාදුවිකුද දිටීම්. ගකති ප්‍රමාණයෙන් මම වියී කෙරෙම්. මූහුද පරතෙරට ද යන්නෙමැ” සි බොස්තාලෙක් කිහි.

මේ බස් ඇසු දෙවි දු තොමෝ ඉතා සඩුවුව “පණ්ඩින වියීවන් පුරුෂය, තොප වැනි අය දැකීම ම යහපත. තොපි කොහි යන්නට වියී කරන්නහු දැ? සි ඇසුවාය.

“මියුල තුවරට යෙමැ” සි කිහි.

ඉක්නිති දෙවි දු තොමෝ මහුගේ දෙයීය ගැන පැහැ ද ඔහු කෙරෙහි කරුණා උපදාවා තමාගේ පුතු වචාගන්නාක් මෙන් වචා ගෙන සිය රටට සුවසේ ගෙන ගියාය. ඒ හෙයින් ම උත්තහන්සේ බුද්ධත්වයට පැමිණ මෙසේ වදාල සේක.-

“අතිරදස්සී ජලමඡේකි

හකා සබේල්ව මානුසා

වත්තයස අඟ්ජ්ජලා තත්පි

ඒසා මේ විරිය පාරමි.” යනුයි.

(පියලු මිනිස්පු මිහුද වෙරළ නොදක්නාභු දිය මැද තැපුණාහ. එහෙත් මාගේ විත්තයාගේ වෙනස්වීමෙක් තැනි විය. මෝ නොමෝ මාගේ වියසී පාරමිතා නාම්.)

වෙරළ නොදක්නා දිය මැද වන්නේ ම
 නාවුවද හැම මිනිස්න් ඉන් නොසැලි ම
 මදකුද සිත දිරි වෙනසක් නොකෙලේ ම
 මේ මගේ පරමන් "විරිය පැරුම්"ද ම

වියසී පාරමිතාව පිළිබඳ වශෝතුපථ (1), අප්පේණක (2) පේරිවාණික(3), කුරුංගමිග (21), හෝජාජානිය(23), නැඩුවියාල(28), මහායිලව (51), පස්වාපුද(55), තයෝ ධම්ම (58), වරණ (71) පුසිම (511), ප.ච(442), ජවන හ.ස(476), මහාකජ(516), මහාජනක(539), ආදී ජාතක බැලිය යුතු.

ක්‍රාණායෙන් හා මෙලෝ පරලෝ වැඩ සලසන මහ සලකා ගැනීමෙහි දක්ෂ වූ තුවිණ නමැති උපාය කොගලුයෙන් රක්නා ලැබූ සත්‍යයන් පිළිබඳ වූ ද, පංචකාරයන් පිළිබඳ වූ ද අපරාධයන් (හෙවත් වැරුදි) ඉවසීම “ක්‍රානාත්‍යි පාරමිනා” හෙවත් “බන්ති පාරමිනා” නම්.

ක්‍රාණායෙන් යනු ඇත්තේ මෙලෝ පරලෝ වැඩ සලසන මහ සලකා ගැනීමෙහි දක්ෂ වූ තුවිණ නමැති උපාය කොගලුයෙන් රක්නා ලැබූ සත්‍යයන් පිළිබඳ වූ ද, පංචකාරයන් පිළිබඳ වූ ද අපරාධයන් (හෙවත් වැරුදි) ඉවසීම “ක්‍රානාත්‍යි පාරමිනා” හෙවත් “බන්ති පාරමිනා” නම්.

ක්‍රානාත්‍යිය යනු ඉතුළු වැඩීම වේ. “ඉ” යනු එහි යන අන්තීයි. වැඩීම යනු තුනීම යන අන්තීයි. කෝපය මතු වත්තට තොදී ඇතුළත (සින් සතන්හි) වස්වා එහි ම නිවා ගැනීම “ඉවැඩීම” නම්. ක්‍රානාත්‍යිය ම තමහට කුමැති වූ සම්බෝධ හෙවත් බුදුබව නම් වූ පරතෙරට යුමට අතිශයෙන් උපකාර වන හෙයින් පාරමි තුයි ක්‍රානාත්‍යි පාරමි නම් ඒ අන්තීයියි ම “තා” ප්‍රත්‍යුෂ්‍ය විමෙන් පාරමිනා යි සිඩ සි. පාලියෙන් බන්ති පාරමි හෝ බන්ති පාරමිනායි කියනු ලැබේ.

ඉවැඩීම වනාහි දෑ පාරමිනා අතුරෙන් සවන පාරමිය වේ. මංගල පූත්‍රයෙහි වදාල අවතිස්(38) මහුල් අතුරෙන් ඉවැඩීම ද උතුම් මංගලයෙක් වේ. දැහැමින් රට පාලනය කරනු ලබන රුද්‍යත්හට අයන් දැකරාජ ධීමියෙන් තවතින රාජ ධීමිය ඉවැඩීම වේ. මහතුන්හට අයන් අට වැදැරුම් ග්‍රෑහ වලින් සත්වත ධීමියද ඉවැඩීම වේ. (එ හෙයින්) කිහියම් පූජු කරුණෙක් තියාන් දැඩියෙන් පහර ලත් සැළීයන් මෙන් වහා කිපෙන අය තියම මහත්මෝ තොවත්තාහ.) ඉවැඩීම වූකලී තාපසයන්ගේ ද විශේෂ

ලක්ෂණයකි විදරන ලද මැයි කකුවුපම පූතුයෙහි .-

ඉවැයීමේඅනුසස් :-

“මහජෙන් ඉදින් දේ දැඩි කියනෙකින් පාහසිකවු සොරු අතපය කපන්නාහු නම් එබඳ ප්‍රස්ථාචයෙහිදී යමෙක් හිත ද්‍රූෂණය කරන්නේ (කිපෙන්නේ) නම් හෙතෙමේ ඒ කරුණෙන් මේ සප්නෙහි පිළිවෙත් පුරන්නෙක් නම් තොටියි.” යනුයි.

තවද, “බන්තී පරමං තපෝ හිතික්බා” යනුයෙන් ඉවැයීම ඉතා උසස් තපසය සි ද “බන්තා හියෙනා” න විෂ්ණුනි” යනුයෙන් ඉවැයීමට වැඩි තරම් වූ සතුරන් දිනන අනෙක් මහෙක් තැනැයි ද තථාගතයන් වහන්සේ වදාරා තිබේ. කියන ලද මැයි එම උපදේශ කාව්‍යයන්හි ද.-

ඉවසන දනා රුපු පුදයට ජය කො	චිය
මෙර උපුලනා මහ මිහි කතටත් වැ	චිය
යන මෙවදනා සිහිකර දිරියෙන් දැ	චිය
ඉවැපුම මනා මය සනොහින් වැඩි වැ ඕය	

වැළිදු ඉවසන තැනැත්තේ කොඩ තොකරන හෙයින් බොහෝ දෙනහට ප්‍රිය මනාප වෙයි. හැමදෙනහට ප්‍රිය හෙයින් සතුරන් බහුලකොට තැන්තෙක් වෙයි. හැමදෙන ම මිතුරන් මෙන් සලකන හෙයින් ද වහා තොකිපෙන හෙයින් ද වැරදි බොහෝ කොට තැන්තෙක් වෙයි. වැරදි බොහෝ කොට තැනි හෙයින් ද සිහිමුලා තොවීම කථරිය කෙරෙයි. සිහියෙන් පුක්තව සතුටින් ගුණ ධම් සිහි කෙරෙමින් කථරිය කළ හෙයින් මරණින් මතු මත්‍යාෂ්‍ය ලෝක දිව්‍ය ලෝක ආදි පුගතියෙහිම උපදනේ වෙයි.

ඉවැසීමේ ලක්ෂණය :-

මෙවැනි අනුසර් ඇති සංඝතාති පාර්ලිමේන්තුව තොමෝ ඉවැසීම ලක්බණ (සාමාන්‍ය සවහාවය) කොට ඇත්තිය. ඉෂේටා නිෂ්චය හෙවත් කුමැති අකුමැති දෙය ඉවැසීම රස (කෘත්‍යය) කොට ඇත්තිය. අධිවාසනය හෙවත් කෝපය පිට වන්නට තො දී ඇතුළත තබා ගැනීම තොහොත් විරුද්ධ තො විම පවුවුපවිතානය (වැටහෙන ආකාරය) කොට ඇත්තිය. තතු පරිදි දැකීම පදවිතානය ලං වම තිබිය යුතු කාරණය) කොට ඇත්තිය.

මෙකී සංඝතාතිය වනාහි පියලු ම ගුණවලට විරුද්ධ වූ ශේෂය තැනි කරන හෙයින් තොයෙක් ගුණ රස් කිරීමට සන් පුරුෂයනට තියුණු වූ ආයුධයක් වැන්න. අනුත්ගේ පරෝප් බස් තමැති ආයුධ පහර වළකා ලීමට පළිහක් වැන්න. මහණ බමුණුනට බල ඇඹුයක් වැන්න. ශේෂ හටගන්නා ආයතනයක් වැන්න. පවුවු පුද්ගලයන්ගේ වාර් විෂ සන් පිදීමට මන්ත්‍යයක් හෝ බෙහෙතක් වැන්න. අධික වේගය වළකා ලීමට රහුනක් වැන්න. සංවරය පිණිස බඳනා ලද තාප්පයක් වැන්න. දේශ තමැති මහ සයුරට වෙරළ වැන්න. සතර අවා මහ වනසා ලන දොරක් වැන්න. දෙවිලෝ බඩලෝ තැහැමට හිණක් වැන්න. තිවත් පුර වදනට මුල දොරවුව වැන්න.

සංඝතාති තොමෝ ධම්ම නිර්ජවාන ක්බන්තිය, අධිවාසන ක්බ න්තිය සි දෙවැනුදැරුම් වේ.

1 සවහාව ධම්මයන් හෙවත් ඇතිදේ ඇති හැටියට වැව තීම ධම්ම නිර්ඝවානක්බන්ති තම්. එනම් පියලුම සංස්කාර අනිත්‍ය ද්‍රාඛ අනාත්ම වශයෙන් වැවහීම වේ. සෝවාන් ආදි මාතිශයනට පෙරවුව ලැබිය යුතු සවිචානුලෝමික සඳාන්ස්යට හෙවත් විද්‍යීනා ඇානයට මෙය තාමෙකි..

බන්ති පාරමිතායෙන් අදහස් කරනු ලබන්නේ මෙකී ඩම්මතිරෝක්ඩානක්තිය තො ව අධිවාසනක්තිය බව යැලකිය යුතු.

අධිවාසනාක්ති :-

කෝපය පිටවන්නට තො දී ඇතුළත (අධි) තබා ගැනීම (වාසනා) අධි වාසනා නම් වේ. එසේ කෝපය ඇතුළතම තබා යන්සිද්වා ඉවසීම අධිවාසනක්ති නම්. හෙද (1) සංස්කාරයන් පිළිබඳ අපරාධ ඉවසීමය, (2) තමන් පිළිබඳ අපරාධ ඉවසීමය, (3) අනුත් පිළිබඳ අපරාධ ඉවසීමයයි තෙවැදුරුම් වේ.

1 අධික ශිත උමණ ආදි පිටස්තර කරුණු හේතු කොට ගෙන සමහරු කිපෙනි. තමන් තුරුස්නා දේවල් දැකිමෙන් ද ගබාද ඇසීමෙන් ද දුහද ආසුණුය කිරීමෙන් ද බෙහෙත් ආදි අමිහිරි රස විද ගැනීමෙන් ද අන් පා ආදිය ගල් මූල්වල හැඹී මෙන් ද තවත් සමහරු කිපෙනි. මේ හැම අවසනාවන්හිදී ම තුබා ලමයින් මෙන් කෝපය තො හහවා ස්ථාන්තිය පුරුදු කටයුතුය. එවිත යාත්‍රාවහි දී අපට තුරුස්නා බොහෝ දේවලට මූණ පාන්නට සිදු වේ. සංස්කාරයේ පිටස්තර දේවල් වෙත්. ඒ හැම දැක තුරුස්නා බවට පමුණුවා ගන්නේ අප විසින් ම ය. බෙහෙත් ආදි අමිහිරි දේ බොන්නට සිදු වන්නේ ත් ගල් මූල්වල හැඹී දක් විදිනු ලබන්නේ ත් අපේ තොසැලකිල්ලෙන් විදින්නට සිදු වුව හොත් ඊට වඩා ලොකු වැරදි සිදු තොවී එපමණකින් මිදෙන්නට ලැබීම හාගායෙකුයි සිතා ඉවසීය යුතුයි.

යම් හෙයකින් මූලක හැඹී කකුල සිරුණොන් ඊට වඩා බරපතල තුවාලයක් සිදු තොවීම හාගායක් යයි සිතීය යුතු.

2 ඇතුම්විට තමන්ගෙන් ම තමන්ට ම වරද සිදු වේ. තමන් නිසා වන අලාභහානි ද තමන්ගේ ගෙරුරයෙහි හට ගන්නා රෝග පිඩාදිය ද තමනට විදින්නට සිදු වෙත්. හිස රුද, බබ

රුද, දත් කැක්කුම් ආදිය තමන්ගේ ගරුරය පිළිබඳ ම ය. රේට අන්තිසිවතු වගකිය යුතු නො වේ. තමන්ගේ ගාරීරික බාධා තමන් ම ඉවහිය යුතුය.

3 ශිත උෂ්ණ ආදි සංස්කාරයන් පිළිබඳ වූ ද සාහිපායි දුක් වේදනා ආදි. තමන් පිළිබඳ වූ ද අපරාධයන් ඉවහිම බෝසත්තන්ගේ පිරිතති. ඒ දෙකටම වඩා මැයි, මදුරු, සෑම් ආදින් ගෙන් වන උවදුරු සතුරු මෝබි අයන් පුරුෂ ජනයන් ගෙන් ලැබෙන ඇතුම් බැඳුම් ගැරඹම් ආදි අතුත් පිළිබඳ අපරාධ ඉවහිම බෝසත්තන් විශේෂයෙන් පුරුදු කරන ගුණ ධම්යෙති.

බෝසත්තන් ඉවසනපරිදී :-

බෝසත්ත උතුමේ සියලු දෙන තමන් ගේ සහෝදර සහෝදරියන් මෙන් සිතති. එසේ ස්වකීය සහෝදර සහෝදරියන් ගෙන් දැන හෝ නො දැන හෝ වන්නා වූ වරද උන්වහන්සේ ඉවසන ජේක. යම් කිසි වතු තමහට බැඳීම් වශයෙන් ගැසීම් වශයෙන් හෝ වරදන් කළහාන් රේට තමා ම හෝතු වන්නට ඇතුළු සිතා වරද තමා පිට ම දමා කිපිම් මාත්‍රායක් වත් නො දක්වා ඉවසන්නාහ. වියනි පුරුදු කිරීමට හිරිහැර කරදර වලට මූණ පාත්නට නිතොරම සැරසි සිරින්නාක් මෙන් ඉවහිම පුරුදු කිරීමට අතුත් ගෙන් වන වරද විධින්නට නිතොරම කුමැති වෙති. එවැනි තුරුස්නා ක්‍රියාවේ අතුත් ගෙන් සිදු නොවන්නාපු තම් ඉවහිම පුරුදු කිරීමට ප්‍රස්තාවයේ නො ලැබෙන් ම කිපෙනු එතුවට ඉවසනු ම වැඩි වැඩියක් දියුණු කටයුතු වේ.

සදුන් ගස කපන් කපන් ම වඩා වඩාන් පුවද පැනිරේ රෝස මල පොඩි කරන් කරන් ම වඩා වඩාන් පුවද පැනිරේ එමෙන් ම අතුත්ගෙන් දුක නින්දා පරිහව ලැබෙන් ලැබෙන් ම වැඩි වැඩියක් බෝසත්තු ඉවහිම පුරුදු කෙරෙති.

අප තථාගතයන් වහන්සේ බෝධියන්වි කාලයෙහි ද බුඩ කාලයෙහි ද ඉවසු වාර බොහෝය. උන්වහන්සේ මෙන් ප්‍රසංගා ලැබුවා වූ ද නිජා ලැබුවා වූ ද උතුමෙක් තුන් ලොව තැතැයි කිය යුතුය.

වරක් ආක්‍රෙශක හාරද්වාජ නමුති බමුණෙක් බණින අටියෙන් දනට යයි ආරාධනා කොට බුදුරජාණන් වහන්සේ ගෙදරට වැඩම කරවා "කෝ මුවුවෙක" "ගොනොක" යන ආදී වශයෙන් නොයෙක් පරුෂ විව්‍යායෙන් පරිහව කෙළේය. එවිට උන්වහන්සේ මද පිතා මූහුණින් යුත්තව කිහිම් මාත්‍රයක් වන් ඇති නොකොට සහෝදර එමමුණු විසින් එනෙක් වේලා දැන් බැඳුම් දන පිළිනොගත් බවත්. යම්කුට යවත ලද පිළිනොගත් ප්‍රඛිරක් හිමියා කරා එන්නාක් මෙන් මූහුගේ බැඳුම් දන මූහු කරා ම පෙරලාභාව යුතු බවත්, පමණක් ම මඟ්‍ය මොලොක් වදාරා ඉවසු ජේක.

මහ පිරිපක් මැද විංචමාණවිකාව විසින් කරන ලද අභ්‍යන්තරෝපණය (බොරු දොස තැහිම) ද, පත් ද්විපක් මූලිල්ලේ මාගන්ධියා විසින් බෙබද්දන් ලවා කරවත ලද නිජා පරිහව ද, නිව්‍යත් විසින් යුත්දරි පරිභාජිකාව මරා පතුරු වත ලද බොරු වෝදනාව ද යන ආදිය උන්වහන්සේ කිසි වෙනස් වීමෙක් නොමුති ව සොමිනස් සිතින් ම ඉවසුයේක.

මෙයේ ඉවසීමේ ගුණ සලකම්න් යම්කු අපහට බැඳුණ වැශුණු කළ ප්‍රෘණීන් රහතන් වහන්සේ මෙන් "නොතලා බැඳුම් මාත්‍රයෙකින් අතහැරිය බැවින් හොඳ මිනිස්සු" සි සිතිය යුතුය. තැබ්වාත් "අතපය නොකඩා මෙපමණෙකින් හැරිය බැවින් හොඳ මිනිස්සු" සි සිතිය යුතුය. මෙපමණෙකින් හැරිය බැවින් හොඳ මිනිස්සු" සි සිතිය යුතුය. මරණයට පැමිණියත් "මේ පින්වත්හු මා මරා පවි රසකර ගන්නාහ" සි සිතා ස්ථානතිය ම පුරුදු කිරීම බෝසන් දහමෙකැයි සිතිය යුතුය.

අප විසින් අනුත්ගේ ඇතුම් බැඳුම් ආදිය පමණක් නොව අපහට වන අලාභ හානි ද ඉවසිය යුත්තේය එසේ අලාභ හානි දැඩිවම් මරණ ආදිය පැමිණිවිට "විය යුත්ත විය" සියිනා ඉවසීම පුරුදු කටයුතුය. කොපමණ වටිනා බැඩිවක් විනාග තුවත් "නපසන ධමෙමර් නපසනි" සිය නපහා ප්‍රධානා ඇති දෙය නපතේ යයි සියා ඉවසීම පුරුදු කිරීම මැතිල්.

අනුත් තමනට කරන අපරාධ පමණක් නොව අනුත් අනුනට කරන අපරාධ ද ඉවසිය යුතුය. වරදට පිළිබුල් කරන ඇතුම් පින්වත්තට අනුත් වරද දැකීම් පවා හිතට අමාරු කරුණක් වන්නට පිළිවන. එය තමනට කිසි සම්බන්ධයක් නොමැති තමුන් යුත්ත යුත්ති දමිය මෙනෙහි කිරීමෙන් තමාගේ සිතෙහි කෝපය පහළ විය හැකි ය. එහෙත් එය ද අප විසින් ඉවසිය යුතු ය. ඔවුන්ගේ පෘථිග්රන හාවයෙහි දේශ යයි සියා එවැනි අවස්ථාවන්හි දී ද ඔවුන් කෙරෙහි අනුකම්පාව ම උපදාවා ඉවසීම පුරුදු කටයුතු ය.

තමාන් එබදු තත්ත්‍යෙක එක් කලෙක් හි සිටිය බව සිතිය යුතු. "දුල්ලංසා අංග සම්පන්තේ" යනුයෙන් ලෙවි හි සියලු අංගයන් ගෙන් සම්පූර්ණ වූ අය දුලීගයහ සි විද්‍යාක් මෙන් පෘථිග්රන අප හැම දෙනාහට අඩු පාඩු තිබෙන බව සිතිම මැතැවි. අනුත්ගේ දෙසේ සේවීමට වඩා ගුණ සේවීම යෙහේ.

ඇතුම් අය තොරා පහළ වීමට ප්‍රස්ථාවයක් නො එළඹීන බැවින් ද, ඉවසන්නට යමක් තැනි බැවින් ද ඉවසිලි ඇතියවුන් මෙන් ලෝකයාහට පෙනී සිටිති. එහෙත් කිසීමට හේතුවන යමක් සිදු වූ වහා ම ඉතා දරුණු සාහසික ක්‍රියා කෙරෙනි. මැදුම් සහියෙහි කක්වුපම යුතුයෙහි පැනෙන වෙදෙහිකා නම් සිවුදුවගේ කථාව මීට නිදිනයෙකි.

තවත් සමහරු තමාගේ දුව්ල බව නිසා ම ඉඟී ම ඉවසනි. එහෙත් ඔවුනු බලසම්පන්න වූවහොත් එසේ සිටින් යයි

ක්විට තොහැකිය. යමෙක් බලසම්පන්තවූයේ ම පළිගැනීමක් තොකාට දුව්ලයන්ගේ වරද ඉච්චන්නේ නම් එවැනි ඉච්චීම ම උත්තම සංානතිය වේ. වදාරන ලද මැයි.-

“යො සම්බලවා සනෙකාර දුබබලසය නිතිකංඛති

කමාජු පරම්. බනති. නිවිච්. බමති දුබබලෝ” යි

“යමෙක් බලවත් වැ මැ - දුබලහු දොසි” වසා නම්
සේ වේ පරම ඉච්චුම - නිතිච්චයයි දුබලා නම්”

මෙපරිදැන් ආන්ම ගොරවය උපද්වීමින්, තලතුනා කම ගැන කළුපනා කෙරෙමින්, තුර්ධයෙහි දේස් දකිමින්, ඉච්චීමෙහි අනුසස් මෙනෙහි කෙරෙමින් පෙර බුදු පසේ පත්‍ර මහ රහතන් ඉච්චු පරිදි සිහි කෙරෙමින් රහන් තොතු නියෙස් කෙනෙක් ලෝකයෙහි නැතැයි සිතමින් කමන්ගේ ද දරුවන්ගේ ද, දෙම්විපියන්ගේ ද, හායෝවන්ගේ ද, ස්වාමිපුරුෂයන්ගේ ද, සිහ්‍යයන්ගේ ද, ගුරුවරුන්ගේ ද, අසල් වැඩියන්ගේ ද, තැම්මිතුරන්ගේ ද, සතුරන්ගේ ද, දැසි දස්සන්ගේ ද, ස්වාමිදරුවන්ගේ ද යන ආදි සියලු දෙනාගේ ම දැනීමෙන් හෝ තොදැනීමෙන් හෝ වූ වරද ද ඉක්මන් කමින් සිදුවූ දෙස් ද අප විසින් ඉච්චීය යුත්තාහ.

එසේ ම යමකු කමහට වරදක් කොට කමාව ඉල්ලුව තොත් වහාම කිසි විරුධ වවනයක් තොකියා අසතුවක් ඇති වූවත් එය ද හැර දමා උඩිගු බවක් තොහහවා සමාව දීම ගෝසතුන්ගේ සිරිති. මහතුන්ගේ ගුණ ධමියෙකි.

ශ්‍රීවිඛ පාරම් : -

මේ සංානති පාරම්තාව ද, පාරම්, උපපාරම්, පරමාන්ත්‍රපාරම් වශයෙන් තෙවැදැරුම් වේ.

පූනුදරාදීනට කරන ලද අපරාධයන් ඉවසීම හා තමන් අයන් දින ධාතු විසඟ තැති වූ විට ද පුරුදු කරන ලද ඉවසීම ස්ජාන්ති පාරමිතා නම්. සවකිය අත් පා ආදි ගරීරාචියනට කරන ලද අපරාධයන් ඉවසීම ස්ජාන්ති උප පාරමිතා නම්. එවින් විනාශයට හෙතු වූ අපරාධයන් ඉවසීම ස්ජාන්ති පරමාන්ත්‍රී පාරමි නම්.

ස්ජාන්තිවාදී ජාතකය :-

අප මහ බෝසනාණෝ ස්ජාන්තිවාදී ජාතක යෙහි දී පරමාන්ත්‍රී ස්ජාන්ති පාරමිතාව පිරුසේක.

එක් සමයෙකේහි අප මහ බෝසනාණෝ තවිසෙක් ව කලාබූ නම් රජුහුගේ උයන්හි සේනාපතිහුගේ ආරාධනයෙන් වසනසේක. එකල කලාබූ නම් රජතෙමේ රා බී මත්ව ස්ත්‍රීන් පිරිවරා උයනට ගොස් එක්තරා වල්ලහ ස්කීයකගේ උකුලේ හිස තබා වැද හොත්තේය. රජු නිදහ හෙයින් සේසු ස්ත්‍රීහු තාපසයා කරා ගොස් බණ අසන්නට වන්හ. රජ තෙමේ දුෂ්චර වල්ලහ ස්ත්‍රීය විසින් ප්‍රබුද්‍යවන ලද්ව පරිවාර ස්ත්‍රීන් හොඳුක ක්‍රිඩ්‍රව්‍ය වේගයෙන් තාපසයා කරා පැළීණ.

“මහත් තෝ කිනම් වාද ඇත්තෙහිදැ?” සි පිළිවිසි. එවිට තවුළුස් තෙමේ “මම ස්ජාන්තිවාදී(ඉවසීම දෙසන්නොක්) වෙම්” සි කියේය.

“ස්ජාන්තිය යනු කුමක් දැ” සි රජ තෙමේ ඇසි.

“ස්ජාන්තිය යනු අනුත් බැණුවදින කළේහි ද, ගසන කළේහි ද නොකිපෙන බවය” සි පිළිවුදන් දින.

“එසේ නම් නොපගේ ඉවසීම මම බලන්නෙම්” සි කියා වධකයා ගෙන්වා “මේ කුට ජව්වයා ගෙන බිම හොවා ඉදිරි පස පිටුපස හා දෙ ඇලට පාර දෙදහසක් කටු කසයෙන් තලවි”

යයි අණ කෙලේය. වධකයා ද එලෙස ම කෙලේය.

බෝසන්ගේ සිවිය සිදිණු. සම සිදිණු. මස් සිදිණු. සිරුරෙන් ලේ වැහිරෙන්නට වත. රජ තෙමේ "තො කිතම් වාද ඇත්තෙහිද?" යි තැවැත පිළිවිසි.

මහරජ, මම ස්‍යාතාතිවාදී වෙමි. මාගේ ඉවසීම පවත්නේ සිවිය තුළ නොව හද තුළය" යි තවුප් තෙමේ කියේ ය.

තැවැත රජ තෙමේ වධකයා අමතා තාපසයාගේ අත් පා ද කන් තැහැ ද කපා දමන්නට නියම කෙලේය. බෝසන්ගේ මූල ගිරියෙන් ලේ වැහිරෙන්නට පටන් ගත. රජ තැවැත බෝසන්ගේන් "තො කිතම් වාද ඇත්තෙහිදු?" යි පිළිවිසි. "කෙහෙල් කදක් මෙන් අත් පා කන් තැහැ සිදිය ද තවම සිත තුළ ඉවසීම පිහිටා තිබේ යි" යි පිළිවදන් දින. මෙයින් වඩාත් කෙස්පයට පන් රා මදයෙන් මන් වූ කුරිරු රජ තෙමේ තම පාදය මසවා විඛිනී පසුවට ඇත්තෙය. බෝසන්ගේ කටින් ලේ පිටවිය.

මෙයේ ගිරියෙහි සතර පාසීවයට ම කටු කයෙන් ගසා සම සිද, අත් පා කන් තැහැ තියුණුවූ පොරෝවෙන් කපා, සිරුරු ලෙයින් තවරා කොටයක් මෙන් බිම දමා තිබිය කළ දේනාපති තුන වහා පැමිණ වැද තමස්කාර කොට "ස්වාමීනි ඉදින් ක්‍රේඛ කරන්නාභු තම් අපරාධකාරී රුහුවම ක්‍රේඛ කරනු මැතිවි. අත් කෙනෙකුට ක්‍රේඛ නොකරනු ය" යි කිය. රුහුගේ තුර වධ බන්තාදිය හෙතු කොට ගෙන මරුමුවට පත්වී සිවිය ද හැම දෙනම කෙරෙහි සහෝදරන්වයෙන් කරුණා පෙරදුරිව මවුන්ගේ සියලු ම ආකාර අපරාධ ඉවසන පුළු ස්‍යාතාතිවාදී අප බෝසනාගෙන් අපරාධකාරී රුහුවට ආවචිතන් ම.-

"යෝ' මේ හනෙල් ව පාදේ ව

කණීන් තාසංච ජේදයි

විරු ඩීවතු සෝ' රාජා

න හි කුජකින්ති මාදිසා" ය

"යමෙක් මා අත් පා - කන් තැහැ කැපුයේ නම්

සැරුදේ ඒ රජතුමා - නොකිපෙන්මැයි ම වැන්නෝ"

යමෙක් තෙමේ මාගේ අත් පා කන් තැහැ පිදියේ ද ඒ රජ තෙමේ බොහෝ කල් ඩීවත් වේවා මා වැන්නෝ තොර්ධ නොකරන්නාහු යයි කියමින් ඉව්‍යුයේක.

එයින් ම උන්වහන්සේ බුද්ධවියට පැමිණ ස්වානති පරමාන්තී පාරමිය ප්‍රකාශ කරනු පිණිස මෙසේ වදාලන.

"අවේතනා.. 'ව කොට්ටෙන්නේ'

තිශේන්න එරපුනා මම..

කායිරාජේ න කුප්පාම්

එසා මේ බන්ති පාරමි" යතුයි.

(පිත තැතියකු මෙන් මා තියුණුවූ පොරොවෙන් කොටතු කලේහි ද කායි රජුහට මම නොකිපියෙමි. මෝ' තොමෝ' මාගේ ස්වානති පාරමි නම් වේ.)

මුවහන් පොරොවෙන් පැහැයිව නොව පෙ ම

පිත තැන් තකු මෙන් කොට තුදු ඉවස ම

මදමක් කයි රජහට නොම කිපියේ	ම
මෙසෙකුත් පරමන් පැරුමුත් පිරුවේ	ම

(සූත්‍රානති පාරම්තාව පිළිබඳ රාජෝච්චාද (151), මහිස (218), බන්තිච්චාද (313), කාලබාහු(329), වුල්ල ධම්මපාල (358), මහාකුපී(407), මහා පදුම (472), ජද්දන්ත(517), බණ්ඩහාල(542), හුරිදන්ත(543), ආදිත්‍යතක බැලිය යුතුයි.)

8 වන පරිවෙශදය

සත්‍ය පාරමිතාව

කරුණායෙන් හා මෙලෝ පරලෝ වැඩ සලසන මහ සලකා ගැනීමේහි දක්ෂ වූ තුවාගේ තමුණි උපාය කොගලුයෙන් රක්තා ලැබූ පොරොන්ද කඩකිරීමෙන් වැළැකීම් ආදි ප්‍රහේද ඇති "තොයවටිල්ල" සත්‍ය පාරමිතා හෙවත් සවිච පාරමිතා නම්.

සත්‍ය ගබාධය තොයක් අත්‍යීයන්හි යෙදෙතත් මෙහි අවිසංචාදය හෙවත් තොයවටිල්ල යන අරුත්ත්හි යෙදේ. සත්‍යය ම තමහට කුමුණි වූ සමෝජය හෙවත් බුදු බව තම් වූ පරනෙරට යැමව අතිශයෙන් උපකාරවන හෙයින් පාරමී තු සි සත්‍ය පාරමී නම්. එම අත්‍යීයනි ම තා ප්‍රත්‍යාය වී සත්‍ය පාරමිතා සි සිඛ සි. පාලියෙන් සවිච පාරමී හෝ සවිච පාරමිතා සි කියනු ලැබේ.

සිල පාරමිතාවෙන් බොරුවෙන් වැළැකීම තම් වූ සැබු බස ගැනෙන හෙයින් සත්‍ය පාරමිතා යන්නෙන් විශේෂයෙන් පොරොන්ද කඩ තොකිරීම ගැනෙන බව සැලැකිය යුතුයි.

සත්‍ය ලක්ෂණ :-

දාය පාරමිතා අතුරෙන් සත්වන පාරමිය වූ සත්‍ය පාරමිතා තොමෝ අවිසංචාදනය හෙවත් තො රෘවීම ලක්කින (සාමාන්‍ය ස්වභාවය) කොට ඇත්තිය. යථා සහාව විභාවනය හෙවත් ඇති සැටි හෙළිදරව් කිරීම රස (කඩත්‍යය) කොට ඇත්ති ය.

සාඩුනවිය හෙවත් යහපත් බව පව්චුපටියාන (වැටහෙන ආකාරය) කොට ඇත්තේය. පුරත භාවය පද්ධතියාන (ලංච ම තිබිය පුණු කාරණය) කොට ඇත්තේය.

බෝධීපතනවියෝග වූ කලී කිසිවකු තොරවටනා ස්වභාව ඇත්තාහු වෙති. සිතින් එකක් සිතා වචනයෙන් අනෙකක් කියා ක්‍රියායෙන් තවත් දෙයක් තො කෙරෙති. ඇතුළත ද පිටත ද ඔවුනු සම වූවාහු වෙති. ප්‍රසිද්ධියේ ද, අප්‍රසිද්ධියේ ද ඔවුනු සමයේ වෙයෙති. සිතින් යමක් සිතා ද, එය ම කියති. වචනයෙන් යමක් කියා ද එය ම කෙරෙති. එහෙත් යමක් කියනට පෙර මතා කොට කළුපතා කර බලති. එසේ කළුපතා කොට යමක් ක්වාහු තම් එය ම කෙරෙති. කට තොහැකි දෙයක් අනුත් රවටනා අවශ්‍යෙන් තො කියති. ඒ බව හිරි ජාතකයෙහි ද

“ය. හි කයිරා ත. හි වදේ”

ය. න කයිරා න ත. වදේ

අකරෝනත. හාස මාන.

පරිජානන්ති පණ්ඩිතා”

යනුවෙන් “ යමක් කරන්නේ තම් එය ම කියන්නේ ය. යමක් තොකරන්නේ තම් එය තො කියන්නේ ය. යමක් බෙණෙමින් එය තොකරන්තවුන් පණ්ඩිතයෝග පිරිසිද දනිත” සි අප බෝධීතාණන් වහන්සේ වදාලසේක. මේ හේතුයෙන් ම තථාගතයෝග “යථාවාදී තථාකාරි” “යථා කාරී තථාවාදී” තම් වෙති.

ලාභයට වූවත් අනුත් රවටීම තො වටී :-

ලාභයක් උදෙසා වූවත් අනුත් රවටීමට ඔවුනු උත්සාහ තො කෙරෙති. තැනි ගැණ ද පා අනුත් රවටා ලාභ ගැනීම ද තො කැමැති වෙති.

එක් කලෙක අප බෝසන් තෙමේ නැකත් කෙළිනු කුමැත්තෙන් තව සිටු දරුවන් දෙදෙනැකු සමඟ තෙවෑම් ලබනා අවශ්‍යෙන් පිළුම් විලකට ගියේ ය. විල රක්තා තැනැත්තෙෂ් නැහැ පූන්නඩු (මුක්කම්) බැවින් මොහු රවටා මල් ගනීමියි සිතා “යමිසේ කැපු තිස රැවුල් තැවත වැඩි ද එමෙන් ම තොප නාසය ද වැඩින්නේ” ය. එහෙයින් මට එක් පිළුමක් දෙව ” සි එක් සිටු පූනුයෙක් කියේය. “යමිසේ කැපු ගොයම් තැවැත හටගනී ද එමෙන් ම තොප නාසය වැඩින්නේ” ය. මට පිළුමක් දෙව” ය අනෙක් සිටු පූනුතෙමේ කියේ ය. මේ දෙබසට ම උයන් පලුතෙමේ තුළින විය. එවිට වංචා තැනි ගුණ තො වතනු කුමැති බෝසන් තෙමේ “පිත්වත් උද්‍යාත පාලය මොහු දෙදෙන බොරු කියති. මුවුන ක්විවාහ තමුද තොක්විවාහ තමුද තොප නාසය තො වැඩින්නේය. තොපගේ නාසය ගැන කිසිවක් මම තො කියමි. ඩුදු මල් පමණක් මම ඉල්වම්” ය කියේය. මිට පත්‍රව වූ උයන්පලු තෙමේ මහුව පිළුම් දුන්නේය.

මෙසේ බෝසන්හු අනුත් රවටනා අවශ්‍යෙන් තැනි ගුණ කිමට මැලි වෙති. නියම මහත්මෝ ඉදිරිපිට හොඳ මුහුණ ගේනා අදහසින් හෝ සේස්සන් සතුවු කරන අවශ්‍යෙන් හෝ තැනි ගුණ වශීනා තො කෙරෙති. තමන් තුළ තැනි ගුණයක් තමන්හට ඇතුළි කිමෙන් තමනට කරනුයේ ප්‍රශ්නයාවක් තොට බලවත් තින්දාවති. ප්‍රශ්නයෙක් එවැනි අය පූරසාරම් කාරයන් මෙන් සලකා පහත් කොට සිතති. ඇති ගුණ තොසහවා කිමන් ඇති දෙසේ කල්බලා ප්‍රකාශ කිරීමන් බෝසන් සිරිතෙකි.

ඡ්‍රීතාන්තරායයට හේතු වුවත් බොරු කියා මිදීමට ඉඩ ඇති වුවත් එසේ තොම කෙරෙති. විවුර ජාතකය ඊට නිද්‍යීනයෙකි.

කුරුරජ තෙමේ ඉදින් තමා පැරදුණෙන් පූජ්‍යාණයකුගේ මණිරත්නය වෙනුවට ස්වකීය ගරුරය හා සේසන හැර සේසු සියල්ල ම දෙන්නෙමැයි පොරුන්ද වී මහු හා දු කෙළ පරාජීතවූ

හෙයින් කුමැති රත්තයක් රැගෙන යන්නැ හි කිය. එවිට පූජීණක තෙමේ සියලුම රත්තයන්ට වඩා විවුර පණ්ඩිත රත්තය උතුමැයි කියා ඔහු ඉල්විය. අත්‍යියෙන් ධම්පෙන් අවවාද කරන විවුර පැඩිතුමා තමාගේ ම ගරිරයේ කොටසක් යයි කියා දෙන්නට නො කුමැති විය.

මේ කාරණය ගැන විවුර පැඩිතුමා ගෙන් ම විනිශ්චයක් ලබා ගැනීමට දෙදෙනා ම කුමැති වුහ. ඉක්තිත්වා පැඩිතුමා කරා පැමිණ පූජීණක තෙමේ, "පණ්ඩිතය, තුඩී වහන්සේ ධම්පෙහි පිහිටි සේක. ණ්‍රේතය උදෙසා වුව ද බොරු නො කියන සේක. තුඩී වහන්සේ රුපුගේ දාසයෙක් ද තැන්හොත් තැයෙක්දැයි කියනු මැතැවු" හි කිය. මහසන් තෙමේ, "මේ තෙමේ මා මෙසේ විතාරයි. මම වනාහි රුපුගේ තැයෙක් ද හෝ රුපුට වඩා උතුමෙක් ද හෝ රුපු හා කිහි සම්බන්ධයක් තැන්තෙක් වෙමැයි ද කිව හැක්කෙමි. එසේ වුව ද මේ ලෝකයෙහි සත්‍යය හා සමාන පිහිටක් තැන්තේ ය. සත්‍යය ම කිය යුතුය" හි සිතා "මානවය, මම රුපුගේ දාසයෙක් වෙමැ" හි කියේ ය.

සත්‍යය කිවහොත් ආධාරකාරී රුපු අසතුවූ වන බව ද තමා ද දැවුන් ගෙන් වෙන් කොට පූජීණයකු රැගෙන යන බව ද දැන තමුත්, එවිතය කරණ කොට ගෙන ද බොරු කියා පූජීණයකු රවවීමට කුමැති නො විය. මෙසේ එවිතයට ද වඩා බොසත්තු සත්‍යය ම උතුම් කොට සලකනි.

එසේම යමක් කරනට පොරොන්දු වුවහොත් රීට අනුකූලව ම පිළිපදිති. පොරොන්දු වුවායින් පසු කිහිම කරුණක් නිසා එය කඩ නො කෙරෙනි. මහා යුත සෞම ජාතකය (537) රීට තිදිකීනයෙකි.. අප බෝසන් තුමා බුදුවි ද කළ පිළින නො ඉක්මවා පළමු කොට බීම්බිසාර රුපුගේ රාජ්‍යයට වැඩියේය.

පොරොන්ද කඩ නොකිරීම උසස් ගුණ ධ්‍යෝගක් විශයෙන් සැලැකිය යුතු. කළ ප්‍රතිඵාචි අනුව නො පිළිපදින අය විශ්වාස කට හැක්කේ නො වෙති. නිතාරම ඔවුන් කෙරෙහි සැක පවත්නේය.

යම් බඩුවක් මිල කළ නොත් එපමණට අය කටයුතු වේ. අඩුවෙන් අය කළත් වැඩියෙන් අය කිරීම කිසිසේත් යුතු නොවේ. විදෙශීයයන් පැමිණිවිට ද ඔවුන් රට නොට තොදන්නා බැවින් වංචා කටහැකි තමුන් ඔවුන් ඉදිරියෙහි වැඩියෙනුන් සත්‍යය පූරුද කටයුතුය. වංචාවෙන් වැළැකී සත්‍යයෙහි ම පිහිටා කරන ලද වෙළෙදම් ආදිය සත්‍යයෙන් ම දියුණු හාටයට පැමිණේ වංචාවෙන් වික කළක් පමණක් අධික ලාභ ගැනීමට හැකි වූවත් වැඩි කළ යන්නට ප්‍රථම ම පිරිහිම ඇති වන්නේ ය.

යමකුට යමක් දීමට පොරොන්ද වී තැවත තව සැලැකිය යුතු යමකුගේ කිමට එය කඩ කිරීම මහසන් සිරිතක් නොවේ. හවතා මිත්‍යකුට වරිනා බඩුවක් දීමට පොරොන්ද වියයි සිතමු. මෙය දැන රේට වඩා සැලකිය යුතු මිත්‍යයෙක් තමා කරා පැමිණ ඒ බඩුව තමහට දෙන්නටය කියා හෝ වෙන කෙනෙකුට හෝ දෙවන්නටය කිවහොත් මිහුගේ ව්‍යවනය ගරු කෙරෙමින් මූලින් කළ පොරොන්ද ව කඩ කිරීම බෝසතුන්හට අයන් සිරිතක් නොවේ. මිත්‍යකමට වූවත් සත්‍ය ව්‍යවනය බැහැර නො කරන අයට මහාත්ම ගුණ ඇති නියම මිත්‍යයේ කළකිරෙනු වෙනුවට වඩා වඩාත් සතුවූ වන්නාහ.

වික කළකට යම් බඩුවක් ගෙන යම් දිනක දීමට පොරොන්ද වූවහොත් එ දිනට එය පෙරලා දිය යුතුය. යම් දිනක යමෙක් හමුවීමට පොරොන්ද වූවහොත් අත් කවර කටයුත්තක් ඇති වූවත් එ දිනම කාලවේලා නො ඉක්මවා මිහු භමු විය. යුතුයි. යම් හදිසි කරුණක් හෙතු කොට ගෙන එයේ කට නොහැකි නම් කලින් කනාගාවුව ප්‍රකාශ කොට දැනුම් දීම මහතුන්ගේ සිරිති.

යලා ස්වභාව හෙළිදරව් කිරීම සත්‍ය පාරමිතාවගේ කෘත්‍යය වශයෙන් දක්වන ලද බැවින් බෝස්ත්හු සිදු වූ යමක් බොරුවෙන් නොහැවා තතු පරිදි ම ප්‍රකාශ කෙරෙනි. සත්‍යය අපත්‍යය වශයෙන් ද නො දක්වනි. සත්‍යය වූවත් හැම තැන්හි ම ප්‍රකාශ නො කෙරෙනි. ඇතුළු තැන්හි සත්‍යයම පටා ප්‍රකාශ කිරීම තුවණට ඩුරු නොවන බැවිනි. මේ තැන්හි දී සත්‍ය වචනය කථා කිරීම ගැන තථාගතයන් වහන්සේ අභයරාජ කුමාරයාට දුන් අවවාදය සලකා බැඳීම විටි.

ක්විපුළු වචන :-

1 පරහට අප්‍රිය වූ ද, අමනාප වූ ද, සිදු නො වූ ද, බොරු වූ ද, යහපතට ද හේතු නො වූ යම් වචනයක් තථාගතයන් වහන්සේ දන්නාසේක් දන්නා සේක් නම් එබදු වචනය නො වදාරන සේක්.

2 පරහට අප්‍රිය වූ ද, අමනාප වූ ද, සිදු වූ ද, බොරු නො වූ ද, යහපතට හේතු නො වූ යම් වචනයක් තථාගතයන් වහන්සේ දන්නාසේක් නම් එබදු වචනය ද නො වදාරනසේක්.

3 පරහට අප්‍රිය වූ ද, අමනාප වූ ද, සිදු වූ ද, බොරු නො වූ ද, යහපතට හේතු වූ යම් වචනයක් තථාගතයන් වහන්සේ දන්නාසේක් නම් සුදුසු කාලය දැන එබදු වචනය වදාරන සුදු සේක්.

4 පරහට ප්‍රිය වූ ද, මනාප වූ ද, සිදු නො වූ ද, බොරු වූ ද, යහපතට ද හේතුනොවූ යම් වචනයක් තථාගතයන් වහන්සේ දන්නාසේක් නම් එබදු වචනය නො වදාරන සේක්.

5 පරහට ප්‍රිය වූ ද, මනාප වූ ද, සිදු වූ ද, නිබොරු වූ ද, යහපතට ද හේතුනොවූ යම් වචනයක් තථාගතයන් වහන්සේ දන්නාසේක් නම් එබදු වචනය නොවදාරන සේක්.

6 පරහට ප්‍රිය වූ ද, මකාප වූ ද, සිදු වූ ද, බොරු නො වූ ද, යහපතට ද හේතු වූ යම් වවනයක් තථාගතයන් වහන්සේ දන්නාසේක් නම් පුදුපු කාලය දැන එබදු වවනය ව්‍යරන පුදු සේක..

සත්‍ය වූවත් යහපතට හේතු නොවන වවනය නොකිය යුතු බව මෙයින් ප්‍රකාශ වේ. එමෙන් ම යම් වවනයක් සත්‍ය වූව ද පරහට ප්‍රිය වූවත්, අප්‍රිය වූවත්, පුදුපු කාලය දැන කිය යුත්තේ ය. අප තථාගතයන් වහන්සේ එක්තරා පුදුම. එළවන රුප දේශයකින් පුක්ක ප්‍රේතයකු දැක සාක්ෂාත්‍යක් ලැබෙනෙකුරු ප්‍රකාශ නොකළයේක.

යම් සත්‍යයක් සමහරකුට ප්‍රිය නොවූව ද එය කීමෙන් අයහපතට වඩා යහපත සිදුවන්නේ නම් එවැනි යමක් කිම වැරදි සහිත යයි කිව නොහේ. අප බුදු පියාණන් කෙලෙස් තැසු රහන් කෙනෙකු බව නොදැන මාගන්ධියා නම් තරුණ බැමිණිය සරණ පාවා දෙනු පිණිස ඇගේ දෙම්විපියෝ ඇය රැගෙන බුදුන් සම්පයට පැමිණියන. එහෙත් අප බුදුපියාණෝ පෙනී මෙන් ගෙෂනා වූ මාගන්ධියා රට උදහස් වූවාය. ඒ හේතුයෙන් ම පසුව බුදුන්හට නොයෙක් ලෙස නිජා පරිගව ද කළාය එහෙත් දේශනාව ඇසු මවි පිය දෙදෙන අනාගාමී එලයට පැමිණියන. මෙහිදී මාගන්ධියාගේ කෝපයට වඩා දෙම්විපියන්ගේ උපනීෂ්‍ය සම්පත්තිය උන්වහන්සේ සැලැකුයේක.

තව ද අභිජික්කනේධිපම පුතු දේශනාවසානයෙහි හිජුපු සැටු නමක් ලේ වමනය කළන. සැටු නමක් හිහි බවට පැමිණියන. සැටු නමක් රහන් එලයෙහි පිහිටියන.

මේ නයින් බලා යම් කාරණයක් තත් වූ පරිදි කිම හේතු කොට ගෙන යහපත හා අයහපත දෙක ම සිදුවන්නේ නම් යහපත වඩා ගරු නොට සත්‍ය බිංම බෝසන් සිරිත කැයි තිව භැකිය.

එසේම තමා කළ වරද, වරද වශයෙන් පිළිගැනීම බෝස්ත් දහමෙකි. වරද පහවා ගත හැකි වූව ද, කවිරුන් විසිනුත් විශ්වාස ගන්නා පරිදි බොරුවක් කියහැකි වූව ද බෝස්ත්හු එසේ සත්‍යයට පිට ලා ත්‍රියා නො කෙරෙනි. හාරිත ජාතකය(431) රිට නිදිකිනයෙකි.

මෙසේ බොරු කීමෙන් වැළැකීම, සත්‍යවාදී බව, සත්‍යයෙන් සත්‍යය ගැලපීම, ස්ථිරසාර හැඳිහිය යුතු වචන කීම, අනුත් නොරවතන බව යන ප්‍රහේද ඇත්තාවූ මෙකි පාරමී ධ්‍යාම හේතු කොට ගෙන බෝස්ත්හු බුදුව්‍යාහු එකෙක ලොම (එකකි ලොම), උණුසාහමුකන්කරේ(නළල මැද උණීණ රෝමය) යන දෙනිස් මහා පුරුෂ ලක්ෂණ දෙක බෙනාහ. එමෙන් ම බුදු වූවාහු නමුදී, රජ වූවාහු නමුදු තමාගේ අදහස අනුව පවත්නා මහා ජනයා ඇත්තාහු වෙති.

සත්‍ය බලය :-

සත්‍යයේ බලය මහති. සත්‍යය කරණ කොට ගෙන ආශ්‍යයේ අද්‍යත් ත්‍රියා කටහැකි වෙති. සත්‍ය බලයෙන් අංගුලිමාල තෙරඟු දුකට පත් ගරහිණි ස්ථිරයක යුවපත් කළහ. (අංගුලිමාල පුත්‍රය බලනු.)

විෂ පෙවු හියෙන් විදිතු ලැබ මුරජාවී වැළැ ඩුන් අප බෝස්ත් සාම්බුමරුන් සත්‍ය බලයෙන් ම තමාගේ දෙමටු පියෝ රිය තැනි කොට ප්‍රාණවත් කළහ. (අංගුලිමාල පුත්‍රය බලනු.)

අප බෝස්ත් තෙමේ මවිජ ජාතක කළ වැසි තොවැසි මෙන් සත්‍යයනට පැමිණි හානිය දැක "මම ප්‍රාණයන් ම ගොදුරු කොට ඇති මත්ස්‍ය ව ඉපිදත් බඩින්නෙන් පෙළෙමින් නමුදු කිසි කලෙකත් ප්‍රාණයක් තොනැයිමි. ඒ සත්‍යය හේතු කොට වැසි වැසේවිය.

තව ද, එක් කලෙක අප ගෝසතාණන් වහන්සේ වටුව ඉපිද කුඩාවෙහි වැඩ හෝනා කල ලැබූ හින්නත් හටගත් තේය. මුළුපිය දෙදෙන බිය පත් ව්‍යවාහු ඉහි ලී හියහ. සියාසර කට නොහැකි ව මරුමුවට පත් කුඩා වටු තෙමේ

"අනව් ලොකේ සිලගුණෝ- සච්චිලවයා තුද්දයා
නොන සච්චිලවන කාභාම්- සච්චිවකිරිය මනුන්තම්."

යනුයෙන් "ලොකයෙහි සිල ගුණයෙක් ද ඇත, සත්‍යයෙක් ද ඇත, පිරිසිදු බලවක් ද ඇත, කරුණායෙක් ද ඇත. ඒ සත්‍යයෙන් උත්තමව් සත්‍යත්වියාව කරන්නෙමැ " සි යන ආදින් පෙර බුදුවරයන්ගේ ගුණ සලකමින් තමාගේ ගුණ ද මෙනෙහි කෙරෙමන් කුඩාවෙහි වැද හෝනේ ම සත්‍ය ප්‍රියා කෙලේය. එකෙනෙහිම හින්න නිවි හියේ ය.

සත්‍යය වනානි දුකට පත් අය සුවපත් කටහැකි මන්ත්‍ර යක් වැන්න. මූසපත් අය ප්‍රාණවන් කට හැකි දිවා මිශධයක් වැන්න. වැඩි වැස්විය හැකි දේව බලයක් වැන්න. හිනි නිවිය හැකි අමා වතුරක් වැන්න. සකල ගිරිරය තතු පරිදි පිළිසිඳුව දිස්නා මඟ තැනු කුඩා පතනක් වැන්න. දිවා කාලයෙහි ලොකය හෙළි කෙරෙමන් මතා කොට දිලිසෙන පුයීයා වැන්න. ගනදුරු දුර ලමින් සොම් රැහිත් අහස බබලනා වත්දයා වැන්න. ලොහා තුමුසු රත්රන් වැන්න. එකම සුදු පැහැයෙන් ව්‍යාර්ථනා මුතු වැන්න. වක් නොවූ හිතල වැන්න. පැරිදිය නොහැකි රණ බිමක් වැන්න. කෙලෙස් බිඳිනට ව්‍යුයක් වැන්න. දේව ලොව යුම්මට සඡු මාගීයක් වැන්න. නිවන් බැලීමට දැජිමත් පුද්පයක් වැන්න.

මෙකී සත්‍යය, පාරමි, උප පාරමි, පරමාන්තම් පාරමි වශයෙන් තුන් කොටසකට බෙදේ.

ධින බාහ්‍යාදී වස්තුන් හා සූත්‍ර දුරාදීන් හේතු කොට ගෙන ද පොරෝන්දු කඩ නොකිරීම ආදි වශයෙන් අනුත් නොරු වට්ම සත්‍ය පාරමි තමි. අත් පා කන් නැහැ ආදි ගරිරාවයන් හේතු කොට ගෙන ද පොරෝන්දු කඩ නො කිරීම වශයෙන් අනුත් නොරුවටම සත්‍ය උප පාරමි තමි. සවකීය එවිතය හේතු කොට ගෙන ද පොරෝන්දු කඩ නො කිරීම වශයෙන් අනුත් නොරුවටම සත්‍ය පරමාන්තම් පාරමි තමි.

මහාපුත්‍රයෝම ජාතක කලු අප බෝසතාණන් වහන්සේ සත්‍ය පරමාන්තම් පාරමිය පිරු ජේක.

මහා පුත්‍රයෝම ජාතකය :-

පෙර අප බෝසතුන් පුත්‍රයෝම තමින් රාජ්‍ය කරවනසමයයෙහි තමා හා මිත්‍රව සිටි රජේක් මිතිමස් කන අවශ්‍යෙන් ස්වකිය රාජ්‍යය තැබූ යා “පෝරීසාද” තමින් මිතිමස් කමින් වනයෙහි තුග් රුකක් සම්පයෙහි විසුයේ ය. දිනක් පය තුවාල වී එය සුව කළහොත් රජුන් එක්සිය දෙනකු මරා බිඳී පුරාවක් කරන්නේ මැ යි තමාගේ රුක් දෙවියාට ආයාවනා කෙලෙයේ. නිරාහාර ව විසිමෙන් තුවාලය සුව වුව ද දෙවියාගේ ආනුහාවයෙන් සුවය ලද්දේ යයි සිතා රජුන් එක්සිය එක් දෙනකු බලයෙන් ගෙනවුන් බිඳී පුරාව කරන්නට පටන්ගත. රුක් දෙවි තෙමේ මොහුගේ තුර වූ බිඳී පුරාවට පිළිකළේ කරනුයේ උපායයෙන් එය වළකනු සඳහා තවුස් වෙසින් පෙනී සිට පුත්‍රයෝම රජු ද ගෙනවුන් බිඳී පුරාව සම්පූණී කරවයි. කීය. පුත්‍රයෝම රජු ද අල්ලා ගන්නා අවශ්‍යෙන් පෝරීසාද තෙමේ රජු නහන පොකුණට වැද සැහවි සිටියේ ය. රජතෙමේ පිරිස් පිරිවරා පොකුණට

යන්නේ මහදී තමහට අවවාදන්විත ගාපා සතරක් දෙසීමට පැමිණි බමුණුකු දැක එය ඇසීමට තහා එන්නේ මැ හි පොරොන්ද වී ඔහුගේ වාසයට කටයුතු සලස්වා පොකුණට හියේ ය. තහා නිම වූ වහා ම “මම පෝරිසාද වෙමැ” හි කියමින් ගොඩ උත් පිරිස මුසපත් කරවා රජු උර හිස තබා පෝරිසාදයා දුවන්නට වත. මහදී බමුණා හට දුත් පොරොන්දුව පෝරිසාදයා හට දන්වා තුවරට ගොස් පොරොන්දුව සිදු කොට තුවැන නොවරදවාම එන්නේමැයි කියා අමාරුවෙන් පෝරිසාදයා හිටිස්වා තුවරට පැමිණු බමුණා ගෙන් එකී ගාපා සතර අසා මහුට තුවු පවුරුද දී රාජ්‍යය ද පාවාදී දෙගුරුන් සමුගෙන මිනිසුන් හඩදී, වැලපෙදදී, තමාගේ පොරොන්දුව පරදී පෝරිසාදයා කරා පැමිණියේය. මේ වේලෙහි පෝරිසාද තෙමේ බිඳී සුරාව පැවැත්වීමට ගිනි මොලවා සැරසෙමින් සිටියේය. මරණය තෙලෙහි ඇද මරුවා සම්පයට කිසි හයක් තොමැතිව පැමිණු සුතසෙය්ම රජු දැක පෝරිසාද තෙමේ සුදුමයට පත්විය. ඉක්තින් සුතසෙය්ම රජ තෙමේ තොයෙක් පරිද්දෙන් දහම් දෙසා මහු දමනය කොට මිනිමස් කුමෙන් ද මුදවා සුවරිත ධ්‍යියෙහි යොදවා එක්සිය එක් රජනුද මරණින් මුද සියලුම දෙන තැවත ඔවුන්ගේ රාජ්‍යයන් කරා පිටතකුරු යැවිය.

එනෙහින් ම උත්වහන්සේ බුද්ධනියට පැමිණ මෙසේ වදුලපෝක.

සච්චාච්චාව අනුරුක්ඛන්නො- වැඩිනවා මම ජීවිත.
මොවයි. එකසතා. බන්තියේ- පරමනා සිව්ව පාරමි
යනුයි

(පත්‍ර වවතාය රක්නාවූ මම මාගේ ඒවිතය පුදු ක්‍රීය
රුජන් එක්සිය එක්දෙනැකු මිදුවෙමි. මෝ තොමෝ මාගේ පරමානලී
සත්‍ය පාරමී නම්.)

සන් බය ගරු කෙරෙමින් මම රක්කේ	ම්‍ර
පිළිනය නොම ලැගු සිය දිවි පිදුයේ	ම්‍ර
එක් සිය එක් රජ කෙනෙකුන් මිදුයේ	ම්‍ර
මේ මගේ පරමත් සන් පුදු කුරු ද	ම්‍ර

(පත්‍ර පාරමිතාව පිළිබඳ වට්ටක (35) වානරින්ද(57)
මධ්‍යරාජ(75) පදුම (261) හාරිත (341) කණහදීපායන (444)
දසරජ (461) සුප්පාරක (463) ජයදීස (513) මහා සුතයෝ
ම (537) ආදි ජාතක බැලිය යුතු.)

9 වන පරිවිෂේදය

අධිජයාත් පාරමිතාව

කරුණායෙන් හා දෙලෝ වැඩ සලසන මග සලකා ගැනීමෙහි දක්ෂ වූ තුවනු නම් වූ උපාය කොළඹයෙන් රක්ෂා ලැබූ යහපත් අධිච්චිතයන් අවල (නොසැලෙන) සමාදන වශයෙන් ඉටා ගැනීම අධිජයාත් පාරමිතා හෙවත් අධිච්චිත පාරම් නම්

අධිච්චිත තේරුම :-

පාලි අධිච්චිත ශබ්දය අධි හා යාන ගබද දෙක එක්වීමෙන් සිද්ධයි. අධි යනුයෙන් එහි හෝ (යමක්) මතු පිටය යන අත්‍යියෙක් ප්‍රකාශ වේ. යාන යනු සිටීම හෝ පිහිටීම යන අරුත්හි යෙදේ. එහෙයින් යම් සිතාගත් ධම්යෙක්හි (නොසැලී) පිහිටා සිටීම අධිච්චිත නම්. එය කුඩල ධම්යක් හෝ අකුඩල ධම්යක් විය හැකිය. එහෙත් මෙහිදී යහපත් කුඩල ධම්යන් ම අවල සමාදාන වශයෙන් ඉටාගැනීම අධිච්චිත යයි සැලකිය යුතු අධිච්චිතය ම තමහට කැමැතිවූ සම්බෝධී හෙවත් බුදු බව නම් වූ පරනෙරට යුමට අතිශයෙන් උපකාරවන හෙයින් පාරම් තුය අධිජයාත් පාරමිතා සි සිද්ධයි.

ලක්ෂණය :-

දිග පාර්මිතා අනුරේන් අවවත පාර්මිය වූ අධිෂ්ඨාත පාර්මිතා තොමෝර් බෝධිසම්හාර නම් වූ බුදු බව ලැබීමට උපකාර වනයම් සම්ඟ යෙහි පිහිටා සිටීම ලක්ෂණ (-සාමාන්‍ය ස්වභාවය) කොට ඇත්තිය. රිට විරුද්ධ ධ්මියන් මැඩ පැවැත්වීම රස (-කභන්‍යය) කොට ඇත්තිය. බුද්ධ කාරක ධ්මියන් කෙරෙහි තොසුලෙන බව පවුවුපටියාත (-වැටහෙන ආකාරය) කොට ඇත්තිය. බුදු බව ලැබීමට උපකාරවන ධ්මි සම්ඟය පදවියාත (-ලංච්ම තිබේය යුතු කාරණය) කොට ඇත්තිය.

දනාදී කුගල ධ්මියන් තොසුලී ඉටාගැනීම බෝධිසත්ව යන්ගේ ස්වභාවය වේ. කවරකුට වුවත් තමාගේ ස්ථීර අධිවියානය තොබිදිය හැක්කේ ය. මෙසේ බුදු බවට හේතුවූ අධි කුගල ධ්මියන් පිරිමෙහි පැවැත්තාවූ අධිෂ්ඨාතය හේතු කොට ගෙන බොධිසත්වයේ පුෂ්පතිවයින පාද හෙවත් සමව පිහිටි පානමැති මහා පුරුෂ ලක්ෂණය ලබන්නාභු වෙති. අධිෂ්ඨාතය පුරුදු කරන බෝධන්තු ප්‍රේතියක් මෙන් තොසුලී සිටිති. පුලා කෙතරම් බලවත් ව හැමුවත් ප්‍රේතිය කම්පිත තො වෙයි. එමෙන් ම යමක් කෙරෙමැයි සිතින් තරයේ ඉටාගත් අය කොතරම් විරෝධී කරුණු ඇති වුවත් එහින් තොසුලී අයෙයින් තොවී ස්වල්ප වශයෙන් වත් අධිෂ්ඨාතය ලිහිල් තොකොට ඉටු දෙය ම ලබා ගැනීමට උත්සාහ දරති. යම් ගොඩනැගිල්ලක අත්තිවාරම ගක්තිමත් තම් එය බිඳ හෙළිය තොහැකිය. යම් ගසක් මනාකොට මුල් බැස ගත්තේ තම් පුළහින් එය උදුරා දැමිය තොහැකිය. ගොඩනැගිල්ලට අත්තිවාරම යම්සේ ද කැමැති වූ බලාපොරොත්තුව ලබා ගැනීමට අධිෂ්ඨාතය ද එසේ ම ය. එහෙයින් සියලුම බලාපොරොත්තු සපිර අධිෂ්ඨාතයක් පිට තබාගත යුතුය.

මේ අධිෂ්ථානය වනාහි පරමාත්මී වශයෙන් බලන කළ අරමුණ විනිශ්චය කිරීම ලක්ෂණ කොට ඇති ජනය, අරමුණට අභිමුඛ කොට සිත යොමු කිරීම ලක්ෂණ කොට ඇති මනසි කාරය යන වෙළතසිකයන්හි ඇතුළත් වේ. අධිෂ්ථානය මෙසේ කෘත්‍ය තුනක් කරන බව පෙනේ.

සතර ප්‍රකාරඅධිෂ්ථානය :-

එක් කුමයෙකින් අධිෂ්ථානය තෙමේ සව්චාධිවිධානය, වාගාධිවිධානය, උප සමාධිවිධානය, පස්සුදාධිවිධානයයි සතර වැදුරුම් වේ.

බෝසතාණන්ගේ පොරෝන්දුව පරිදි සියලුම පාරමී අත් නොහැර ගැනීම් වශයෙන් සව්චාධිවිධානය දත් යුතු වේ. පාරමී ධම්යනට විරෝධ ලෝහ, දේශ, කාමාදී ධම්යන් පරිත්‍යාග කිරීම් වශයෙන් වාගාධිවිධානය දතුයුතු වේ. සියලු පාරමීතා ගුණ කරණ කොට ගෙන සන් සිදිම් වශයෙන් උප සමාධිවිධානය දතුයුතු වේ. පාරමී ධම්යන් කරණ කොට ගෙන අනුත්ගේ යහපත සිණිස පවත්තා උපායයෙහි දක්ෂාවය වශයෙන් පස්සුදාධිවිධානය දත් යුතුයි.

සව්චාධිවිධානය හේතු කොට ගෙන බෝසන්හු දේශ යෙන් නොමහ නො යෙත්- අනුත් නොරවත්තා බැවිනි. වාගාධිවිධානය හේතු කොට ගෙන ලෝහයෙන් නොමහ නොයෙන්- වස්තුන්හි නො ඇලෙන බැවිනි. උප සමාධිවිධානය හේතු කොට ගෙන සයෙන් නොමහ නොයෙන්- අපරාධ නොකරන බැවිනි. පස්සුදාධිවිධානය හේතු කොට ගෙන මෝහයෙන් නොමහ නොයෙන් - තතු පරිදි කරුණු අවබෝධ කරන හෙයිනි.

එසේ ම සව්චාධිවිධානය කරණ කොට ගෙන දේශයෙන් දුසිත නො වී ඉවසනුපූරු වෙත්. වාගාධිවිධානය කරණ කොට ගෙන ලෝහයෙන් ලුබිධ නො වී ආහාරාදිය ව්‍යුදන පූජ වෙත්.

උපසමාධිවියානය කරණ කොට ගෙන හය නොවී වැළැකිය යුතු යමෙකින් වැළැකෙන පූජ වෙත්. පස්සාධිවියානය කරණ කොට ගෙන මෝහයේන් මූස් නොවී පහකටයුතු යමක් පහ කරන පූජ වෙත්.

බොධිසත්වයේ විනාහි ශිහි වූචාභු තම් නිතරම තමාගේ හා අනුත්ගේ යහපතට හේතු වූ ගරු ප්‍රිය හාවය එළවන්නා වූ සවිචාධිවියානය හා වාගාධිවියානය කරණ කොට ගෙන ආමේ ධනයෙන් පරහට සංග්‍රහ කෙරෙන්. පැවිදිච්චචාභු තම් උපසමාධිවියානය හා පස්සාධිවියානය කරණ කොට ගෙන ධම්හානයෙන් පරහට සංග්‍රහ කෙරෙන්.

අප පූමේධ තාපසයේ පකල සත්ත්වයන් කෙරෙහි අධිෂ්ථානය පැවැති කරුණා මහිමයෙන් "මම ද මතු බුදු වන්නෙමැ" සි අධිෂ්ථාන කොට ව්‍යුරසංඛ්‍ය කල්ප ලක්ෂයක් මූලික්ලෙහි ම තමන් වහන්සේගේ පරමාන්තමය වූ බුදු බවිහි ම අවල සමාන වශයෙන් පිහිටා ගත්හ. වියසීය කරණ කොට ගෙන බුදු බව ලැබේමට වූවමනා කටයුතු සම්පාදනය කර ගත්හ. ප්‍රජායෙන් බුදු බව අවබෝධ කර ගත්හ. මෙසේ බලනවිට අධිෂ්ථානය එක් ප්‍රකාරයෙකින් සියලු ම පාරම් ධම්යනට ප්‍රධාන යයි කිව හැකිය. ලෝහය තැකි කොට "මම දත් දෙමැ" සි තරයේ ඉටා නොගත නොන් දත්දීය නොහැකිය. දත් දෙන අවසාන වෙහි ලෝහය මත වූවන් පළමු අධිවියානය සිහි කෙරෙමින් විරුද්ධ ධම්යවූ ලෝහය මැඩ ගෙන දත් දිය හැකි වන්නේ ය.

අප බෝසත් තෙමේ සිවි රුළු කලු මහලු වෙසින් ආ ශක්‍යාට කිසි පැකිලීමක් නොමැති ව තමන් ගේ අධිෂ්ථානය පරිදි ම සිය ඇශ්‍රේ දත් දුන්නේය. සංඛපාල තාරජ කලු" තමාගේ ශිලය කඩ නොකෙරෙමැ" සි අධිෂ්ථාන කොට හෝජ පුතුයන් විසින් කොටනු ලබන කල්හි ද ඔවුන් මරනට පොහොසන් වූයේ තමුදු අධිෂ්ථානය පරිදි ම ශිලය කඩ නොකාට රස්සා කෙලේය.

පුත්‍යෝම් රජ කලු “පැවිදී වන්නේමැ” සි අධිෂ්ථානය ඇශ්‍රිකර ගන්නේය. තැනු පිරිසගේ හැඩිමෙන් වැළැපීමෙන් එතුමාගේ අධිෂ්ථානය බිඳ හෙළන්නට නොහැකි විය යේනාක පඩි කලු “බමුණා දුකින් මුදවන්නේමැ” සි යන අධිෂ්ථානය පරිදි කරණු තුවනින් විමසා පසුම්විය තුළ සිටි සැළියා ගැන කිසි ගයක් නොවී ඔහු මරණින් මිදුවේය. මහා ජනක ජාතකයෙහිදී” මහ මූහුදු පිතා ගොඩවන්නේමැ” සි ඉටා පත් ද්‍රව්‍යක් උත්සාහ කොට මුහුද මැද දී ම නියම දිනයෙහි සිරින් පරිදි පෙහෙවස් අධිෂ්ථානය කොට යත් දිනක් නිරාහාරව සිටියේ තමුද තමා ලහට එම වූ ප්‍ර්‍රේණ්ඩාරය විකාලයෙහි පිළිගැනුවු බැවින් වළදනට කුමැති නොවී. ස්‍යාන්තිවාදී කලු” කවිරත්න් විසින් ගැසුවන් බැන්තන් තුළු නොකරන්නේමැ” සි ඉටා ලෙස ම කසී රජු විඩින් තමන් සිදිනු ලබන කළේහි ද ඉවසීම ම පුරුදු කෙලේය. මහා පුත්‍ය යෝම් රජු කලු ” පිවිතය ගියන් පොරොන්ද්‍රව කඩ නොකරන්නේමැ” සි ඉටාගත් පරිදි ම පොරිසාදයා කරා ශියේ ය. තේමිය කලු අපමණ දුක් ලැබේද සිත පැළී යන තරම් කණ්ඩාවට පැමිණි මැද මොලොක් මැණියන් ගැනාද නොතකා අදහස මුදුන් පත් වන තුරුම ස්ථීර අධිෂ්ථානය ලිහිල් නො කෙලේය. ඒක රාජවැ උපන් කලු ” සංරු රජුට කිසි පිඩාවන් නොකරෙමැ” සි අධිෂ්ථාන කරගත් පරිදි දේ කකුල්හි ගෙන හිස බිම බලවා උධිලියෙහි එල්වන කළේහි ද අධිෂ්ථානය කඩ නොකොට මෙත්‍යම පැතිරේ. ලෝමහංස කලු” ලාභා ලාභ නිඹු ප්‍රසාදය යනාදී අශ්වලොක ධම්යන්හි කම්පිත නොවී සිටීමැ” සි ඉටාගත් පරිදි ම අනුන් විඩින් පුදනු ලබන කළේහි ද හිරිහැර කරනු ලබන කළේහි ද උපේක්ෂාව ම පුරුදු කෙලේය.

මෙසේ සියදු ම පාරුම්තා පිරිමෙහි දී අධිෂ්ථානය මුල්වන බව පැලකිය යුතුයි.

ಹೋಡ ಅದಿಶಯಾನಯ ಅಥ ಹೋಹಲ ಪ್ರತ್ಯಾಪ :-

ತಮನೆಗೆ ಅದಿಶಯಾನಯ ಯಹಪನ್ ನಮಿ ಕಿಟಿಲ ಕರ್ಕುಣಕ್ ನಿಸ್ಯಾವಿತ್ ಶಯ ಅಥ ಹೋಹ್ಯಾರಿಯ ಪ್ರತ್ಯಾಪ. ಶಯೆ ಅಥ ಹೋಹ್ಯಾರಿಯ ಹೋತ್ ವಿಚಿ ವಿಬಿಂತ್ ಅದಿಶಯಾನಯ ಬಲವಿತ್ ವೆ. ಕವಿರ ಕರ್ಕುಣಕ್ ನಿಸ್ಯಾವಿತ್ ಚೆಲಿರ ಅದಿಶಯಾನಯ ಲಿಹಿಲ್ ಕರಗತ ಹೋತ್ ದೇವಿನಾವಿರ ಶವಿನಿ ತವಿತ್ ಕರ್ಕುಣಕ್ ನಿಸ್ಯಾ ಲಿಹಿಲ್ ಕಿರಿಮಂತ ಹಿತ ಯೋಮ್ ವಿನೆನೆ ಮ ಯ. ಲಿಹಿಲ್ ವ್ಯಾ ಅದಿಶಯಾನಯ ನ್ಯಾವಿತ ಚೆಲಿರಕರ ಗೈನೀಮ ಪಹಜ್ಪ ಹೋ ವೆ. ಶಯ ಶ್ವಾ ಶ್ವಾಲ್ ರ್ಯಾಂಡ್ಯೇಹಿ ಪವತ್ ಖ್ರಿಂಲ್ ವ್ಯಾವಿಕ್ ಮೆನಿ. ಚೆಲಿರ ಅದಿಶಯಾನಯ ನ್ಯಾತಿ ತ್ಯಾತ್ಯಾತ್ನೆ ಸ್ವಲ್ಪಿನ್ ವಿಂದ ಹೆಲಿಯ ಹ್ಯಾಕಿ ಮ್ರಿಲ್ ರಹಿತ ಗಣಕ್ ವ್ಯಾತಿಯ.

ಅಪ ಬೋಂಡನ್ ಶ್ವಾಮಾ ಸ್ವಲ್ಪಮೆದ ತಾಪಸ ಕಲ್ಲೆ ಉಪಾಧಿ ಗತ್ ಅದಿಶಯಾನಯ ಶಿಧಿನ್ ವ್ಯಾರ ಪಂಬು ಕಲ್ಲೆಪ ಲಙ್ಕಯಕ್ ಗೋಂ ಖ್ರಿಂ ವಿನ ಶ್ವಾಮ ಅಥ ಹೋ ಹಲ್ಲೆ ಯ. ಸತರ ಪೆರ ನಿಂತಿ ದ್ವಿತ ಪ್ರಿಂಹನ್ ಕ್ಷಿಂರ್ ಶಿಹಿ ಗೆನ್ ನಿಂತಿ ಖ್ರಿಂ ವಿನೊನಾವ ಹ್ಯಾತಿ. ಖ್ರಿಂ ವೀಮಂತ ತಮನ್ ವಿಹನೊಪೆ ಶ್ವಾತಿ ಕರಗತ ಹ್ಯಾತಿ ಮ ವಿಂದ ದ್ವಿತಿಮಂತ ಹೆನ್ತ್ ವ್ಯಾ, ಬಲಾ ಪೊರೊತ್ತಾ ರಹಿತ ವ್ಯಾ ಬೋಹೆ ವಿರ್ದಂದ ಕರ್ಕುಣ ಶ್ವಾತಿ ವ್ಯಾ ಹ. ಶಿಹೆನ್ ಶ್ವಾಮಾ ಗೆ ಅವಲ ಸಮಾಧನಯ ಅಥ ಹೋ ಹಲ್ಲೆ ಯ. ಪ್ರಲಂ ಕೋವ ವಿಪವನ್ ಮರಡೆವಿ ಪ್ರತ್ ತಮಾಗೆ ಅದಿಶಯಾನಯ ಮ್ರಿಂದನ್ ಪತ್ ಕರ ಗೈನೀಮ ವ ಹೋಹ್ಯಾಕಿ ವಿಯ. ಪಾಚೆವಿ ಮಹಣ ಶಿರಿಪ ದ ತಮನ್ ವಿಹನೊಪೆ ಹ್ಯಾರಪಿಯಾ ಶಿಯಾ ಹ. ಅರಿರ ಇಕ್ಕಿತಿಯ ದ ಕಿವ ಹೋಹ್ಯಾಕಿ ಪಂಣವ ಹಿತ ವಿಯ. ಉತ್ತಾಂತ ಕರವಿಮಂತ ತಮನ್ ವಿಹನೊಪೆ ಗೆ ದ್ವಿತಿ ಪಿತ ಹ್ಯಾರ ಅಥ ಕಿಟಿಪಕ್ ಶ್ವಾತಿ ಹೋರಿ ಯ. ಶಿಹೆನ್ ಚೆಲಿರ ಅದಿಶಯಾನಯ ಉತ್ತಾಂತಹನೊಪೆ ಲಿಹಿಲ್ ಹೋಕಲ ಷೇಕ. ಪೊಲೋವೆಹಿ ದೆಪಾ ತಳಾ ಪಿತಿಮಂತ ಪರಿ ದ್ರುಲೀಲ ಅರಿರಯಕ್ ಶ್ವಾತಿ ವ್ಯಾವಿತ ಪಿವಿ ದ್ವಿತಿನ್ ತಮನ್ ವಿಂಜೆಂಬಿಮಾರ್ತಯೆನ್ ಹೋಂಪಲೆವಿಯ ಹ್ಯಾಕಿ ಪಲೀತಯಕ್ ವ್ಯಾತಿ ಶಿನ್ ಶ್ವಾತಿ ಉತ್ತಾಂತಹನೊಪೆ ದ್ರುತಕರ ಕ್ರಿಯಾ ಹ್ಯಾರ ಮದುಮ ಪ್ರತಿಪಾಂಡ್ಯೇನ್ ಅಹ ಪಂಪ ಪರಗನೊವಿ ವಿಪ್ರಾಪನಾರ್ಜಿ ವ ವ್ಯಾತಿ ಶಿಂ : -

කාමං කටෝ නහාරු ව

අවධි ව අවස්ථාව

උපසුස්ථා ගත්තේ මේ

සබැන්තං මංපලෝගිතං.

යතුයෙන් "හොදා සම් තහර ඇට ඉතිරි වේවා. මාගේ කරිරයෙහි සියලු ම මස් ලේ වියලේවා. බුදු වි මහ මේ පළහින් තොනැහිටිම්" හි ස්ථීර ලෙස අධිෂ්චාන කොට එදින එලිවන්නට ප්‍රථම සියලු කෙලෙසුන් තාපා බුදුවි ජේක.

අප සැරුපුත් මහ තෙරණුවේ පෙර ජාතියක රජේක් ව ඉඩී දැ මත් පැන් පානය කොට සිහි මූලා ව තම දරුවා මරා මස් කා පසුව සිහි ලැබ "ඉදින් කිසි කලෙක මත් පැන් තොබාමැ" හි අධිෂ්චාන කළහ. ඒ අධිෂ්චානය රහන්වන තුරුම අත් තො හළහ.

යහපත් අධිෂ්චාන පැහස්සිය යුතුවාක් මෙන් ම අයහපත් අධිෂ්චාන නිජ කට යුතු ය. තොද දේ කිරීමට මලක් මෙන් මදු විය යුතු ය. තරක දේ තො කිරීමට ගලක් මෙන් දැඩි විය යුතු ය. කියන ලද මැයි :-

"ගලටත් වඩා දැඩි - මලටත් වඩා මොලොකුටේ

ලොවුනුරු තුමන්ගේ සිත් - කවරෙක් දනි ද තතුසේ."

යහපත් අධිෂ්චානය වඩ වඩාත් දියුණු කටයුතු ය. පොහේ දිනයන්හි හදිසි කරුණක් තොමැති තම් පෙහෙවස් කඩ තොකට යුතුයි. දින පතා පන්සිල් සමාදන් වීමට ඉටා ගතහොත් ලාභ, යස , ඇති ආදි කිසිම කරුණක් නිසා අධිෂ්චානය තොවිදි ය යුතුයි. අවුරුදු පතා යම් දිනයක දත් දීම් වශයෙන් හෝ දින පතා යම් නියම වේලාවක භාවනා කිරීම වශයෙන් හෝ යහපත් සිරිත් පුරුදු කිරීමට ඇති කර ගත්

අධිෂ්ථානය වැළැකිය තොහැනි හදිසි ම කරුණක් තොමැනි ව මග ද කඩා දැමීම හෝ සම්පූණීයෙන් පිද දැමීම තො මැනැවි, ආගමිකව් ද ලොකිකව් ද සියලුම කටයුතු වලදීන් මේ ස්ථිර අධිෂ්ථානය ප්‍රයෝගන වන්නේ ය. ස්ථිර අධිෂ්ථානය ඇති අය හැම අතින් ම දියුණු වන්නාහ. අමුත්‍ය පුරුද්දක් ඇතිකර ගැනීමේ ද ද වැරදි සිරිතක් පහකර ගැනීමේද අධිෂ්ථානය ම මූල් වන්නේ ය. අධිෂ්ථානය කරණ කොට ගෙන ලොකික වශයෙන් දියුණු විය. හැකිවා පමණක් තොව සඡ්‍යා ප්‍රාතිභායී පවා දැක් විය හැකිය. අප බෝසන් තොමේ මාත්‍ර පෘශ්චිත කළ සැබෑල් කුලයෙහි ඉඩිද දිවියමංගලිකාව ගෙන් ගරු බුහුමත් ලැබේමට හිමි කාන්තා වක් කරන්නෙමැත් දී අධිෂ්ථාන කොට ධ්‍යාන උපදාවා සඡ්‍යා ප්‍රාතිභායී දක්වා තමනුත් හැම සතුන්ගෙන් වැළුම් පිළුම් ලැබ දිවියමංගලිකාව ද පිදිය යුතු උත්තමාගනාවක් කෙලේ ය.

මෙකී අධිෂ්ථානය කුගල ධ්‍යායන් කෙරෙහි ද අකුගල ධ්‍යායන් කෙරෙහි ද යෙදිවිය හැකිය අකුසල් දහමිහි පැවැති අධිෂ්ථානය අත්හැරීම බෝසන් සිරිති. “මගේ සතුරා සමග කිසි කලෙක මිතු තොවෙමි” යනඅධිෂ්ථාන ය පැසැශු සිය යුතු තොවේ. එවැනි ඉටා ගැනීම් වහාම පිද දැමීම මැනැවි. එබඳ අත්තැදසී අධිෂ්ථානයේ පාරමී වශයෙන් තො සැලැකෙන්.

සෙසු පාරමිතාවන් මෙන් ම අධිෂ්ථාන ය වනාහි අධිෂ්ථාන පාරමිය, අධිෂ්ථාන උප පාරමිය, අධිෂ්ථාන පරමාන්ත්‍රී පාරමිය සි තොවැදැරුම් වේ.

පුතු දරාවන් වැනැයදැදින් දනාදී ගුණ දම් පිරිමෙහි තොසැලී ඉටාගත් ලෙස ම සිටීම අධිෂ්ථාන පාරමී නම්. අත් පා ආදි ස්වකිය ගරිරාවයිවයන් විනාශ වෙදැදින් ගුණ දම් පිරිමෙහි තොසැලී ඉටාගත් ලෙසම සිටීම අධිෂ්ථාන උප පාරමී නම්. ස්වකිය ජීවිතය විනාශ වෙදැදින් ගුණ දම් පිරි මෙහි

නොසුලී ඉටාගත් ලෙසම සිටිම අධිශ්චාන පරිමාත්මි පාරමි නාමි.

අප බෝසතාණන් වහන්සේ තේම්ය ජාතක කළ අධිශ්චාන පරිමාත්මි පාරමිය පිරුසේක.

තේම්ය ජාතකය :-

එක් සමයෙකුහි අප බෝසතාණෝ පෙර රජකම් කොට රෙස් කළ අකුසල් කම් බෙලෙන් නිරයෙහි දුක් විද තැවැත් රජ කුලයෙහි ම තේම්ය (මූග පකඩ) නම් කුමරු ව උපන්හ. තේම්ය කුමාර තෙමේ එක් මස් කළ පිය රජුගේ ඇකුයෙහි භුන්තේ සොරු පතර දෙනාකුන්හට දඩුවම් නියම කරනු ඇසා පාවෙශයට පැමිණ "අනෙ, ම පියාණෝ රාජු නිසා නිරයට හේතුවූ බලවත් කම්මියක් කෙරෙත්" යයි සිති

දෙවන ද්වස් පේසන යට ශ්‍රී යහනෙහි සැතපී හිද පිබිද යේසන හා ශ්‍රී සමපත් දැක ලදරු කළ ම ජාතිස්මරණඳනය ලැබ පෙර රජ ව කළා වූ පිටත් නිරයෙහි දුක් විදි බව දැන මේ සොර ගෙයින් කෙසේ මිදෙම් දේ හෝ" සි සිතුවේය.

ඉක්බිති යේසන අධි ගෘහිත දෙවි දු තොමෝ "එසේ නම් පුත තේම්ය කුමාරයෙනි, තොපි තො කොරව කොරකු මෙන් ද, තො ගොඟ ව ගොඟවකු මෙන් ද, තො බිහිර ව බිහිරකු මෙන් ද, ඉටා වසවි" යයි අවවාද කළා ය.

දෙවි දුවගේ අවවාදය මුදුනින් පිළිගෙන දෙම්විපියන් හා රාජ්‍යය ගැන කිහින් තො තකා අධිශ්චානය ම ගරු කෙරෙමින් සොලොස් වසක් ම තානා ප්‍රකාර දුක් වින්දේ ය.

මෙසේ සොලොස් වසක් ම ගත වූ කළ මවු පිය දෙදෙන පුතු ප්‍රමිතයට පැමිණ "පුත තේම්ය කුමාරයෙනි, තොප බිහිරකු කොරකු ගොඟවකු තොවන බව දනිමු. මවුන්ගේ

මුව කන් පා ආදිය මෙසේ තොටී. තොපි වනාහි අප විසින් පතා ලැබූ දරු කෙනෙකි. අප තො තසව්. මුළු දඹදිවි වැසි රුත්න්ගේ නින්ද වෙන් මුදවි” යන ආදි තයින් තොයෙක් ලෙසින් යාච්‍යා කළහ.

එශෙන් කුමරු තෙමේ තො ඇපුණුක් මෙන් නිශ්චලව තුන්නේ ය.

අත්තයෙහි දී තම පුත්‍රු වන්ගේ අමුතු සවහාවය ගැන කුපිත වූ පිය රජ තෙමේ “යව මොහු අව මහුල් රථයෙහි තොවා පැපුව් දෙරින් ගෙන ගොස් ලව” යි අනු කෙලේය.

මව බිසව් තොමෝ එ පවත් අසා පුත් රුවන ලැබූ ද රුතු විසින් දුන් වරය සිහි කරවා අමාරුවෙන් රුතු හිටිස්වා පත් ද්‍රිසකට පුත් කුමරුහට රජකම දෙවා තැවතන් තොයෙක් ලෙසින් සඳිනාක් ම යාච්‍යා කළා ය.

සවැනි ද්‍රිස්හි රජ කුමා රථා වායිසීයා කැඳවා “සෙට මේ කාලකණිකා කුමරා අමු සොහොනට ගෙන ගොස් වළක් කැණු එහි තොවා උදුලු තලයෙන් ඔත්ති පළා පස් දමා එව් ” යි නියම කෙලේ ය.

එබපු සූ බිසව් තොමෝ “පුත්, රජුවුවේ හෙට තොප අමු සොහොනෙහි වළ ලව සි නියෝග කළ ඩ” යි පුතු වෙත අවුත් කිවා ය. කුමරු තෙමේ “සොලුස් වසක් මුළුල්ලෙහි කඩ තොකළ අධිෂ්ථානය සාන්තික විය” යි සතුවූ විය. එහෙන් මවගේ ලය පැලෙන්නාක් මෙන් වුයේ ය.

පසු දින උදසන ම රථා වායිසීයා අව මහුල් රථය ගෙන අවුත් දෙරකඩ තබා සිරි යහන් ගබඩාව ව. ගොස් බිසවුන් නවත් දී වැළැපෙන් දී කුමරුන් රෙගෙන මාලිගායෙන් බැස්සේ ය.

මෙහි දී අමාරු අවස්ථාවකට කුමරුහට මූණ පාන්නට සිදු විය. බෝස්තාණෝ ලය පැලෙන තරම් දුන්කට පත් මැණියන් බලා “මා දැන් කඩා නො කළ නොත් මුළුගේ ගෝකය බලවිත් වන්නේ ය. ඉදින් මා කඩා කළ නොත් සොලොස් හුවුරුදේක් කළ උත්සාහය හිස් වන්නේ ය. මම කඩා නො කෙළෙම් නම් තම හටත් මුළු පියනට ත් පිහිටක් වන්නේ මැ” සි ඉවසු හ.

මෙහි දී බෝස්තාණෝ මවගේ ගෝකය සන්සිදුවීමට වඩා අධිෂ්ථානය කඩ නො කිරීම උතුම් කොට සැලකු හ. එම උත්තම ප්‍රතිපත්තිය නිසා පසු ව සියලු දෙනහට ම යහපත සිදු විය.

රජාවායී තෙමේ තේමිය කුමරුන් රජයෙහි තාවා ගෙන තුවරින් නික්ම ගොස් රජය මහ පසෙක තබා උදුල්ල ගෙන ව්‍යුතක් කිහිපයෙන් පටන් ගත්තේ ය.

පසුව හෙතෙමේ තේමිය කුමරු එබදු ගොලේවකු බිජිරකු නොවන බව දැන බණ දම් අසා පෙරලා ඇවුත් සියලු පවත් රුහුව හා බිසොවට සැළ කෙළෙය.

ඉක්කිනි දෙමුවූ පියන් ඇතුළු රජ පිරිස හා සියලු වැසියෝ තේමිය කුමරුන් කරා පැමිණ බණ අසා පැවිදි වෙස ගෙන යෙහෙත් වුපු හ.

එහෙයින් ම උත්වහන්සේ බුද්ධිවියට පැමිණ මෙසේ වදුල හ.

“මාතා පිතා න මේ දෙස්සා- ත් පි මේ දෙස්සා මහායසා..

සබ්බන්දුතා පියා මය්හා- තත්මා වත මධිවත්සී..”

යනුයෙන් මතු පිය දෙදෙනා මට දේවීජා යෝ (අප්‍රිය යෝ) නො වෙති. මට මහත් යපස ද දේවීජා (අප්‍රිය) නොවේ. සෑවීජාභාජාය ම මට ක්‍රිය වෙයි. එහෙයින් වූතය ඉටු වෙමැළ සි වද්‍ය සේක.

මතු පිය දෙදෙනට ඇසතුවු නොම වේ	ම්
මහ රජ ඉසුරට පිළිකුල් නො කෙරේ	ම්
සවිනේ දත් බුදු බවිහි ම ලොල්වේ	ම්
එබැවින් ඒ වත ඉටහා ගත්තේ	ම්

අධිශ්චාතා පාරමිතාව පිළිබඳ ව තෙපාන (20)
 බදිරාගාර(40) ලෝමහාස(94) කේලපන්ත (96) ගාගමාල(421)
 මහාසුව(429) මුල්ලසුව(430)ලෝමසකසස්ප (423) සංඛපාල(524)
 නොමිය (528) හුරිදන්ත(543) ආදි ජාතක බැලිය යුතු.

මෙත්තී පාරමිතාව

කරුණායෙන් හා මොලෝ පරලෝ වැඩ සලසන මග සලකා ගැනීමෙහි ද්‍රුෂ්‍ය වූ කුවණ නම් වූ උපාය කොළඹයෙන් රක්තා ලැබූ පොදු ලෝවැස්සාහට හිත පුව එළවන අදහස මෙත්තී පාරමිතා හෙවත් මෙත්තා පාරමී නම්.

තේරුම :-

”මෙත්තා“ යනු පාලි ගබඳයෙකි. එය ම සංස්කෘත හාමායෙන් මෙත්තී යයි ව්‍යවහාර කරනු ලැබේ. සෙන්හ කෙරෙනුයි හෙවත් සියලු සත්‍යාචනය් කෙරෙහි සිත මදු කෙරෙනුයි මෙලෙක් කෙරෙනුයි. මෙත්තා නම්. රාග වශයෙන් ඇලීම නම් වූ ප්‍රේමය මෙත්තිය තොවන බව සැලකිය යුතු. එබදු ගේහයින ප්‍රේමය වනාහි මිතුරු මූහුණීන් පෙනී සිටින මෙත්තියගේ සතුරෙකි. මෙත්තිය ව්‍යක්ති එවැනි ප්‍රේමයක් තොව ක්‍රේයට සම්පූණීයෙන් විරුද්ධවූ සියලු සත්‍යාචනය්ගේ යහපතට කුමැති වූ සිතිවිල්ල වේ.

තව ද මිත්‍රයකු කෙරෙහි වූ ගුණයෙක, මිත්‍රයකුගේ පැවැත්මෙක යන අත්‍යාචන්හි ද මෙත්තා ගබඳය යෙදේ. මිත්‍රරේක් මිතුරුකුගේ විපත්තියකට කුමැති තොවේ. සම්පත්තියට කුමැති වේ. එහයින් මිතුරාගේ ස්වභාවය හෙවත් මිතුරුකම යන අත්‍යාචක් ද මෙත්තී ගබඳයෙන් ප්‍රකාශ වේ.

ඒ මේ මෙත්තිය ම තමහට කුමැතිවූ සම්බාධිය හෙවත් බුදු බව නම් වූ පරතෙරට යැමට අතිශයෙන් උපකාර වන හෙයින් පාරමී තුයි මෙත්තී පාරමී හෙවත් මෙත්තා පාරමී නම්.

එ අන්තීයෙහි ම "තා" ප්‍රත්‍යාය වී මෙන් මෙත්තී පාරමිතා හෙවත් මෙත්තා පාරමිතායි සිද්ධයි.

මෙත්තිය වනාහි දැඟ පාරමිතාවන් අනුරෙන් තව වන පාරමිය වේ. එසේ වූවත් පලමුවන සංඛ්‍යාවහි ලා එය ශිෂ්ටය යුතුය. මක්නිපා දයන්.- බෝසතාණන් වහන්සේගේ සියලු බුදුකුරු දහම් පුරන්නට මෙත්තිය පෙරදුරි වන හෙයිනි. අප බෝසතාණන් වහන්සේ යුම්මේ තාපස කළ අතට පත් නිවත් හැරිපියා සහර වැදු අපමණ දුක් විදිමින් පාරමි ආදි මුද්‍ර කාරක ධම් පුරුෂ කරන ලද්දේ සියලු සත්‍යන් කෙරෙහි පැවැත්තාවූ සම මෙත්තිය නිපාය. මේ මෙත්තිය බුහමයන්ගේ හෙවත් ශේෂයන්ගේ කළු යැවීමක් හෙයින් බුහ්ම විහාර යයි ද කියනු ලැබේ.

උපස් පහන් වශයෙන් හෝ කඩ පුදු වශයෙන් හෝ සිංහල, දෙමළ, ඉංග්‍රීසි ආදි ජාති වශයෙන් හෝ, බොඳේ, හින්දු, ස්ථිප්තියානි ආදි ආගම් වශයෙන් හෝ මිනිස් නිරිස්තන් ආදි වශයෙන් හෝ කිසි විශේෂයක් තොමුවිව හැම සතුන් කෙරෙහි ප්‍රමාණ රහිතව පැවැත් විය යුතු හෙයින් අප්‍රමාණා ධම් යයි ද කියනු ලැබේ. පරමාන්තී වශයෙන් මෙත්තිය අදේස් වෙතසිකයට ඇතුළත් වේ.

මෙත්තී පාරමිතාව ගේ ලක්ෂණයැදිහු කවරහ යත්?

මෙත්තී ලක්ෂණයැදිය:-

මෙත්තී පාරමිතා තොමෝ සියලු සත්‍යන් කෙරෙහි හිතාකාර පැවැත්ම ලක්බණ(=සාමාන්‍ය ස්වහාවය) තොට ඇත්තේ ය. යහපත ලහට එළවීම තොහොත් සෙශ්‍යය තැනි කිරීම රස (-කෘත්‍යාය) තොට ඇත්තීය. සෞම්‍ය හාවය පව්චු පටියාන(-වැවහෙන ආකාරය) තොට ඇත්තීය. තමන් කෙරෙහි සත්‍යන් ගේ මනාප බව දැක්ම පදවියාන (=ඉතාම ලංච තිබිය යුතු හේතුව) තොට ඇත්තීය.

මෙන් වඩා බෝසන් පු පියලු සත්‍යතාගයේ ගේ යහපතට හා දියුණු වට කැමැති වන ස්වභාවය ඇත්තහු වෙති. අනුත් ගේ යහපත තමන්ගේ යහපත මෙන් සලකනි.

නිකොරම ඔවුනට වැඩික් ම කැමැති වෙති. මිතුරාට මෙන් සතුරාට ද වැඩි සලසනි. කිසිවකු තමන්ගේ සතුරකු වශයෙන් නොසලකනි. එසේ නම කිසිවකුට හානියක් විපතක් සිදුබේවයි. මොහොතාකටවත් ඔවුන් තො සිතන බව ක්ම වූවමනා තොකෙරේ. තමන්හට විපත් කළ අයට පවා හිත වැඩි පිළිස යමක් කිරීමට ප්‍රස්ථාවයක් ඇතිවූවහොත් පළිගැනීමට තො ගොස් මෙත්ම උපද්‍රවා ගක්ති ප්‍රමාණයෙන් එසේ කෙරෙනි. මෙත්ම උපද්‍රවා පරහට වැඩි සැලසීමේදී වණීහේද, කුලහේද, ජාති හේද, සමය (-ආගම්) හේද ආද කිසිවක් ඉදිරිපත් තොකර ගනිති. මෙන් සිත පැනිරීමෙහේදී තැනැනැ වශයෙන් හෝ සතුරු මිතුරු වශයෙන් හෝ වෙනසක් තොම කෙරෙනි. අප බුදුහු තමන් මරනට තැන් කළ දෙවිදත් තෙරුන් කෙරෙහි ද, සොර දෙවු මිනී මරු අහුල් මල් කෙරෙහි ද, තමන් මරන ව ආ ධනපාල හස්තියා කෙරෙහේද, ප්‍රිය පුතු රාජුල කුමාරයා කෙරෙහිද සම මෙත්ම වැඩුහු. තවද බෝසන් උතුමෝ පියලුම අනා ස්ත්‍රීන් මැණිවරුන් මෙන් ද, සහෝදරයන් මෙන් ද, දුන් මෙන් ද, අනා පුරුෂයන් පියවරුන් මෙන් ද, සහෝදරයන් මෙන් ද, පුතුන් මෙන් ද, සලකනි. එසේ මෙත්ම සිත පෙරදැරි කොට සාවිහොම සහෝදරවියෙන් කටහැකි පියලුම යහපත හැම දෙනහට කිරීමටත් යම්කිසි කරුණක් අරහයා උපදනා තුළු ගැනීම දෙනහට මෙත්ම වූවමනා තො කෙරේ. තුළු කරන අය දක්නට දුෂ්කර වූ පුයාමෙන් වණවියන. මෙන් වඩා අය දක්නට ප්‍රිය වූ ව්‍යුහයා මෙන් සෞම්‍යන. ප්‍රිය ශිල මුවන්ගේ

මුහුණ දැක්මෙන් ම සඳහට උපදි. ඔවුන් ලග විසිම ගැන කියනුම කිමේ? රාජු තුමාර තෙමේ සත් හැවිරිදී කල පිය සන්තක ධනය ඉල්ව මින් බුදු පියාණන් හා යන්නේ "මහණ තුම් වහන්සේගේ ජායාව ද සුව එළවන්නිය" සි මොලොක් බස් දෙයි. උත්වහන්සේ ගේ මෙම්ත්‍රිය කරණ කොට ගෙන ලදරු කුමරු හට මෙවැනි අදහසේක් ඇති විය.

මෙම්ත්‍රියගේ අනුයස් :-

මෙම්ත්‍රිය වනාහි "පොදු ලොකයාහට හිත සුව එළවන අදහස වන බැඹින් මූල් ලොවටම සෙක් සැලසීමක්ය. එහෙයින් ම මෙම්ත්‍රි හාවනාව හව හෝග සම්පත් ගෙන දෙන පින් අතුරෙන් ඉතාම උසස් පින බවත් යම්සේ මූල් තාරකා සමුහයාගේ එළිය යද එළියෙන් සොලොයින් කළාවක් වත් නොවටතේ ද එම්ත් ම දන් දීම් ආදි සපර සැපත එළවන අනෙක් පියලු ම පින් මෙම්ත්‍රි භාවනාවගේ සොලොයින් කළාව පමණක් නො අගනා බවත් ශ්‍රී මුබයෙන් වදරා තිබේ.

එයින් කිය ලොවැබ සහරාවෙහිදී.-

වෙත්වා සවි සත හැම කල් තිදු කී

පන්වා සැපතට බව දික් වැළැ කී

යෙත්වා නිවනට සමගි ව මුනි කී

"මෙත්තා වත්" තම වැඩි පින් කමේ කී

මෙම්ත්‍රියෙහි අනුයස් දක්වනු පිණිස දවසක් තථාගත යන් වහන්සේ හිසුන් අමතා "අවිෂරා සංසාත මත්තමයි වේ හික්බවේ හික්බු මෙත්තා විත්තා ආසේවති. අය.. වුවිවති හික්බවේ හික්බු අරිනතතරකධානො විහරති, සන්දු සායන කරේ, මවාද පත්තිකරේ, අමෝස.. රටිය පිණ්ඩ.. හැනුයෙන් "මහණෙනි ඉදින් යම් මහණෙක් අසුරු සතාක් වත් මෙත් හිත වඩා නම්

ඔහු ධ්‍යාතයෙන් පහ තුවූ වෙක්ව ම වාසය කෙරේ ය සි කියනු ලැබේයි. ගාසතෑන් වහන්සේ ගේ අනුගාසතාව ලෙස පිළිපදින්තොකුන් වේ. නොසිස් වූ සාරවත් පිටිත ඇතියෙක් ව රටුන් විසින් පුදනු බෙන්තාවූ සිව් පසය ප්‍රයෝගනය ගැනීමට එපමණින් ම සුදුස්සෙකුන් වේ. ” යයි වදාලසේක.

එපමණකුද නොව මෙත්තී වචන හිජුන් හට යමෙක් සිව් පසයෙන් උපස්ථාන කෙරේ නම් ඒ දෙකයා හට පින්ලල නොගිණිය හැකි තරම් මහත් වන බව ද විදුලසේක. දෙකයාහට මෙසේ එල මහත් වන කළ මෙත්තී වචන මහණ හට කියනු ම කිම්? එහෙයින් ම සුභුත් මහ තෙරඹු දෙක යන්හට පින් වැඩි කරනු පිණිය පිවුසිගා දෙර සිටි කළ අහර ගෙන එන්තරු මෙත්තී ධ්‍යාන සමාජත්‍යාගට සමවැද එයින් තැහි පිහු පිළිගනින්

තවද මෙන්තානිසංස සුතුයෙහි දැක් වූ පරිදි මෙන් වචන තැනැත්තේ (1) සුවසේ තිදිය(2) සුවසේ තින්දන් තැහිටිය.(3) තපුරු සිහින නොදැකියි. (4) මතුෂ්‍යයන්හට ප්‍රිය මනාප වේයි.(5) අමතුෂ්‍යයන් හට ද ප්‍රිය මනාප වේයි. (6) දෙව්වරුන් විසින් මනාකාට රෙක බලා ගනු ලබයි. (7) ගිනිය -රිෂය-ආයුධය-යන මෙයින් අන්තරක් නොවිදියි. (8) වහා සිත එකහ වේයි. (9) මූහුණේ පැහැපත් කම ඉතා පැහැදිලි වේයි. (10) මරණායන්තයෙහි සිහි මූලාවකට නො පැමිණ කාලන්තියා කෙරේයි.(11) මේ අත්තවිහි ම රහත් නො විනම් නො වරදවා ම බ්‍රහම ලෝකයෙහි උපදියි.

(මෙන් අත්තිම ආනිසංසය හැර සෙසු දස අනුසස් කාමාවවර සුවිහාග මෙත්තියෙහි ද ඇත්තාහ. මෙහි විස්තර විඥුධි මාගියෙන් බලා දත පුණු.)

මෙත්තියෙහි බල ද බොහෝ ය.

මෙම්තී බල :-

මෙම්තී හාවනා කරනුවන් වසන ප්‍රදේශයන්හි කොට්ඨාස සයින් පිඩිතවූ මූල පැවියන් දැක තමන් දරුවන් සයින් ප්‍රෝමකොට කිරී පොවති. අව්‍යවත් තැවුණු පිරුර ඇති නාගයෝ තමන් හට සතුරු වූ මයුරයන් ගේ පිල් සෙවනට වැද සැතැපෙති. නයින්හට ගොදුරු වූ මියෝ ඔවුන්ගේ දරණ ගැබ ඇවිද හ්‍රිඩා කෙරෙන්. ස්වභාවයෙන් ම කේත සහගත සින් ඇති වුවන් බල සම්පන්න මෙම්තී අදහස් තමන් නොදනුන් ම ඔවුනට වැදීමෙන් මෙබදු වෙනයක් ඇති වන්නේ ය.

සිංහබාජු කුමාර තෙමේ තම පියා මරනට දෙවරක් තැන් කෙලේය. එහෙන් නොහැකි විය. සිය පූභු තමා හා ස්ථිඩා කරන්නේය සි සිතා පිය තුමන් පූත් හට මෙම්තී කළ බැවින් එසේ මරණට නොහැකි විය. තෙවන වරද විදිනට තැන් කළ විට මේ තෙමේ මා මරනට තැන් කරන්නේ යයි සිතා කේත සහගත සිත උපද්‍රවා ගත් කෙශෙහි ම ගරය වැදි මරුමුවට පත් විය

සාමාවති ඇතුළු පන්සියයක් ස්ත්‍රීභු මාගන්දියාගේ පිසුනු බයින් කුපිත වූ උදේන රුප වියින් විදි ගරය මෙම්තීන් මැ පරාමුඛ කළහ. මසමාණවකාදී තෙතිසියක් සත්පූරුෂයන් මරනට මගධ රුප වියින් යවන ලද වෙශ්ච හස්ති තෙමේ ඔවුන්ගේ මෙම්තී බලයෙන් දැමු සත්පූත් ව පාමුල වැද නොත්තේ ය.

අප තථාගතයන් වහනසේ මෙම්තීන් මැ මර සෙනාග පරදවා බුදු වූ සේක. නාලාගිරි ආදි ප්‍රවෙශ්ච හස්තින් ද, තාන්දේපනානු ආදි නාරුපන් ද, ආලවකාදී දුර්දාන්ත මහා යක්ෂයන් ද, අංගුලිමාල ආදි ගොර බිරම් මිනිමරු පල් නොරුන් ද මෙම්තීන් මැ දමනාය කළ සේක.

එක් කලෙක අප බුදුනු සහුන් පිරිවරා කුඩාරා තුවරට වැඩියන. එකල මල්ල රජුන් ඔවුනොවුන් කඩා කොට යමෙක් බුදුන් පිළිගැනීමට නොගියේ නම් ඔහුට පත්සියයක් දඩ යයි තියම කර ගත්තා දේදේ ය. තියමය පරිදි රෝජ නම් මල්ල රජු ඇවුත් තම මිතු ආනන්ද ස්ථ්‍යිරයන් සමඟ කඩා කෙරෙමින් තමා පැමිණියේ බුදුනට ගරු කිරීම් සඳහා නො ව දඩියට බියෙනැ සි කියේ ය. එය අසා නොසතුව වූ ආනන්ද ස්ථ්‍යිර තෙමේ බුදුන් කරා පැමිණ “සචාමිනි” රෝජ මල්ල තෙමේ මහ බලුන්තෙක් ය. ඔහු ගාසනයෙහි පහදවනු මැනවු” සි අයුද සිටියේ ය. එවිට බුදුනු අත්කිසිවක් නොකාට වැඩිහුන් තැන ම සිටියාහු ඩුයු මෙන් සිත ඔහු කෙරෙහි පතුරුවා ගද කිළියට වැඩියන. අහෝ මෙම්ත් බලය කෙසේ ද යතහාන් වසු පැටියෙක් යමිසේ මවි එළදෙන පසු පස්සේ දුවයි ද එමෙන් ම රෝජ මල්ල තෙමේ බුදුනු කොහි වෙයෙන් ද, කොහි වෙයෙන් දැ සි බෙණෙමින් මෙන් බෙලෙන් අදිනු ලබමින් බුදුන් සොයුමින් දිවැ ගොස් ගද කිළියට වැද බුදුන් දැක බණ අසා නිවන් අවබෝධ කර ගත්තේ ය.

මෙසේ මෙත්තීය වනාහි බලවත් ආසුදයෙකි. හැම සතුන් තමා කරා තැමිය හැකි අකුස්සෙකි. කෝපගිනි නිවන සිහිල් ජලයෙකි.. කිසිවකු විසිරිය නොදී සමහියෙන් එකට බැඳනා ර හැනෙකි. සහෝදරනවියෙන් ඔවුනොවුන් ගළපන යදම් වැළෙකි. මුව පැහැඟත් කරන දිව්‍ය විලෝපනයෙකි. ඇහ සුවද කරන දිව්‍ය සුගේදයෙකි. කය සුවපත් කරන දිව්‍ය මාශධයෙකි. සිරුර සිහිල් කරන අමාවතුරෙකි. බිය තැනි කරවන උතුම් පිළිසරණෙකි. බණිලෝ යැමට කෙටි මහෙකි. . නිවන් මහ එම් කිරීමට අසහාය උපකාරයෙකි.

බෝසතුන් මෙත්තීය පුරුදු කළ පරිදි :-

මෙකි මෙත්තීය අප බෝසතාණන් වහන්සේ පිරු පරිදිආග්‍රීය. වුල්ල ධම්මපාල රාතක කළ අප බෝසතාණෙක්

රජ කුමරෙක් ව ඉතා ලදුවියෙහි සිටිය දී පියරජු විසින් අන් පා සිලුවා පියට එසින් තොසකුට ව මොසු හිස් සිද කවු සිලින් පසුවට ඇත අහසට නගා ගෙන හිස මත්තෙහි කරකවා මස ලියා සිවි දියාවෙහි වගුරුවා හි වධකයාහට අණ කළ කලේහි” ධමමපාලය, දැන් මෙත්තී කිරීමට තොපට කළේ තොප මරනට අණ කළ පිය රජු කෙරෙහි ද, තොපගේ මරණයට කණුගාටු වන මඟ මොලොක් මැණියන් කෙරෙහි ද මරණයට හිමි වූ තොප කෙරෙහි ද යන පතර දෙනා කෙරෙහිම පම මෙන් හිත වඩ්බු” හි අවවාද කෙරෙමින් මෙත්තීය ම වැඩිහි.

මේ ජාතකය “බුත්සරණෙහි” මට සිලිටු බසින් සංවිග උපදින පරිදි ලියා තිබෙන බැවින් උපුටා මෙහි දක්වනු ලැබේ.

“ධම්පාල කුමාර ව මහාප්‍රතාප රජහට පුත් ව පත්මැසි ව කිරී සුවඳ හමන ස්වහාවයෙන් ම මහනේල් මලකට බලු වූ සුවඳ ඇති යහපත් ශ්‍රී මූලයක් ඇති ව මහනේල් මල් පෙති දෙකක් සේ දික් වූ තිල්පෙති වැට් හෙත්තාක් සේ ඉතා තිල් වූ ඇයේ දෙකක් ඇති ව රත් පියුම් පෙත්තකට බලු වූ සිවුමැලි රත්තින් පැහැ ඇති යහපත් රුවක් ලදහ. අන්තා පුරයෙහි ඇත්ත්තුවින් බලන් ඇසට රසදුනක් බලු වූ පුතුන් වැදුවෝ නම් වන්දා දෙවිහ. පුතුන් ලද්දේ නම් මහාප්‍රතාප රජපුරුවෝ ය හි එක පැහැර තුඩි කියුවූ හ. මවුන් වඩා ගෙන නොත්තා වූ ඒ දෙවි තමන් රජපුරුවන් දැක තැහි තො සිටියා ය.

“ඒ රජ මෝ තොමෝ පුතුන් ලදීම්” හි මානින් මා දැක තැහි තොසිටියා යයි කිසි තමාගේ මත්මාලට ගොසින් වධ කරන පුරුෂයාට එන්නට කිය.

"රජ තෙමේ මේ තැන්හි මට ධම්පාලයා මුත් අනෙක් සතුරෙක් තැත. පුතුන් වැදිමි හි මත් ව මා සේ වූ රජක්සු තො හැඳින ඩුන් තෙනින් තැහි තො සිටියාය. උග මව හඩව හඩවා මහු සල්ව පල්වා මොබ ගෙනෙව" හි කීය.

"එකෙණෙහි එසේ කෙරෙමි හි නික්මිණි ල.

"බෝස්තාණන් මැණියෝ ද 'රජසු කිපියා වැන්ත කුමක්න් කුමක් වේ දේ හෝයි සිතා පුත්තුවන් සනහ සනහා හොත්තෝය. එ ගොස් දෙවින් සිටි අතින් පැහැර පියා බෝස්තාණන් දෙකකුල අල්වා ගෙන ඇද ගෙන මතුතක් ඩු ගෙත යන මලදමක් සේ සිහාව බිම ගස ගසා සල්ව පල්වා ගෙන යේ ල.

"මැණියෝ ලෙහි පහළ අතින් පිට හෙළු හිස කේශයෙන් වැනෙමින් හඩමින් පසු පස්සෙහි යෙන් ල. අනේ පුත්තු වනි රන්වන් කුමාරයෙනි සිවුමැලි සත්මැසි කුඩෙනි අන්තපුරයට ඇයක් වැනි රජගෙට ජීවිතයක් වැනි ස්වාමි දරුවාණෙනි මා වැනි කමිකිලියක බඩව කුමකට අවු ද,

මා එකලා තොට කොයි යවු ද, තොප කෙලේ කවර වරදෙක් ද, මා කළ වරදට තොප වධ විදිනා පරිදිදෙන් කවර අකුසලයක් කළාදු" හි යන ආදින් හඩා යෙන් ල.

"ඉක්තිනි වධ කරන තැනැත්තේ වල් යකක්සු අත ඩුණු කුකුලකු සේ පය අල්වා හිස බිම බලවා එල්වා ගෙන මේ දුෂ්හියා ගෙනාම හි කුමක් කෙරෙමි දැ" හි කී ල.

"රජ 'තෙලෙ සොරා පොරොවින් දේ අත දෙපය ඇතපිය" හි නියෝග කෙලේ ල. එබස් ඇසු මැණියෝ සිටිය තොහි හඩා ගෙන බිම හි මා කළ වරදට මා අත් පා කපව මපුත්තු වන් හැරපියව හි බිම පෙරෙහි පෙරෙහි හඩත් ල. බෝස්තාණේ ඒ දම් ගෙඩියෙහි හිස තබා ගෙන හෙව සත් මැසි ව සිට මෙසේ සිතත්ල 'අද මා මෙන් සිත මුදුන්පත් කරන දවසේක් ම වන,

මම ඉදින් අත් පා කපව සි යනමේ රුදු කෙරෙහිද මහු කළ නියෝගයෙන් කපත මේ පුරුෂයා කෙරෙහි ද මා කෙරෙහි කළ සෙනෙහයෙන් අඩන මැණියන් කෙරෙහි ද මේ වධ විදිනා මා කෙරෙහි ද සම සින් තොවීම් නම් බෝමැඩ් ව්‍යාසනයෙහි වැඩි හිද මාර පරාජය කොට සවාසනා කෙලපුන් තසා බුදුවිය තො හෙමි. එසේ කළහි මේ සසර මහ දුක් විදිනා සනවයා කා මුහුණ බලා ගැලවේද ද මුවුනට පිටිවහල් වන්නේ කවුරු ද එසේ හෙයින් මේ ඇස මෙත්තීන් තොමා මේ රජහු මුහුණන් මේ වධ කරන තැනැත්තහු මුහුණන් මා මැණියන් මුහුණන් සමඟින් ව මා විසින් බැලිය යුතු ය. අත පය තො කැපුවන් මා ලෙහි මෙන් සිතට බණ්ඩයෙක් වී නම් එවිට ම මාගේ දිවි ගියා හා සමාන ය. අත් පා කැපුව ද සියලුහ සුණු විසිණු කොට තල ඇට සා කපා දැමුව ද මාගේ මෙන් සිතට හානියක් තොවී නම් බුදු රජය යෙහෙන් ගෙන මා සරණ ගිය මුළු ලොව යෙහෙන් ගලවා අමාමහ තිවන්හි ලම් සි මට සෙනහයෙන් අඩන මැණියනට වඩා මා අත් පා කප්පවන මැයියාණෝ ම මා ලවා තමන් කෙරෙහි මෙන් පතුරුවා බුදු රජය ගෙන දෙන හෙයින් මට සින් ඇත්තේ නම් වෙති. අත් පා කපන්නට තහාගත් සන් රුවන් කෙන්ඩියක් සේ සකුටු ව බල බලා නිවී සැනැඳී හොත් ල. ඒ වධ කරන පුරුෂයා මහතෙල් මල් පෙනි සේ අත් පා කපා හරි ල, කැපු කැපු අත් පා ලෙහි ලාගෙන මැණියෝ හඩා අත් පා කැපු බැවින් 'මේ කොට ප්‍රතාණුවනුද වැද ගෙන හෙව ඉල්වන් ල. රජ 'සැබව තොප දරුවන් ලදුම් හ සි අප දැක තැඟී තොසිටි යනට පුතුන් පාවා දෙමින සි' කිසි පොරෝවින් තෙලෙ සොරු හිස කපව සි කි ක ල, එබස් ඇස් බෝස් බෝස්තාණෝ කපාපු, අත් පා යෙන් වැහෙන ලෙහෙයෙන් රදී සියා හෙව හිස කපවයි යන බස් අසා මා කළ අකුසලින් මට මේ නියා දෙයක් වූ බව මුත් මැයියාණන්ගේ වරදෙක් තැත. එ හෙයින් මට වධ කරවන මේ මාගේ සියාණෝත් වධ කරන

පුරුෂයා ත් මාගේ අත් පා තුරුල්ලෙහි ලාගෙන හඩින මේ මාගේ මැණියෝග් මෙයින් පිටත් හැම සත්ත්‍ර ත් නිදුක් වෙත්ව යි නීරෝග වෙත්ව යි පුව්පත් වෙත්ව යි. මම ද මේ කළ මෙත්තියෙහි අනුසයින් මට වධ කරවන පියාණන් ඇතුළු වූ සියලු සතුන් අමාමහ නිවත්හි ලිය හෙමිව යි මෙසේ වූ දුකෙක් සියලු සතුන්හට නො වේව් යි සිතා නොවින් ල. මුවන් නොත්තුවින් හිස් පොරාවින් පැහැර එතැනුම කපා හැර යි ල. කපන හිස දුටු මැණියෝ ද ලය පැළී පුන්හ. ඒ අධරම්ජ්ය රජ්‍ය ද මහ පොලොව සල්ව සල්චා ගැලැ යි ලදී.

ඡද්දනත ජාතක කළ ඇත් රජ ව විස පෙවු හියෙන් විද මරනට තැන් කළ වැද්ද කෙරෙහි ද මෙන් සිත උපද්‍රවා මිහිර තෙපුලෙන් සබඳ මට කුමට වද කෙළෙහිදැ? යි පිළිවිස කාරණය දැන සිය අතින් ම සරස් විහිදෙන දළ කඩා දුන්හ.

සංඛ්‍යාල ජාතක කළ නා රද ව ඉපිද පුලින් ඇත සැතින් කොටා කුටු වේවැලින් අවුණා නායා විද රැහැන ලා පොලොස් දෙනාකු විසින් අට තඩියෙකින් බැඳ ගෙන යන කළහි ද බැලු බැල්මෙන් පමණක් ඒ හැම දෙන හැල කරන්නට සමන්වී වූ වාහු තමුදු මෙත්තිය ම පුරුදු කළහ.

මහා කඩී ජාතක කළ වැළුරු ව ඉපිද තරාව්ලක පුත්‍ර මිනිසකු ගොඩ තහා ගෙන උකුලේ හිස තබා වැද නොතා කළහි මිතු විසින් හිස පළන ලදුව ද මෙලෙක් තෙපුලෙන් ම මහුව කඩා කොට බිනු මානුයකුද කෝපයට නො පැමිණ මෙත්තිය ම වැඩුහ.

නිගෞරංශිත ජාතක කළ මුව රජ ව ඉපිද බඩරු මුවැන්තියක කෙරෙහි මෙන් සිත් උපද්‍රවා සිය දිවි පුදන්නට කැමැති විහ.

සිරහමිග ජාතක කල තමන් මරනට ආ බරණුස් රජු ප්‍රජාතයෙක්හි වැවේ දුකට පත් නියාව දැක මහු කෙරෙහි ද මෙත්තී උපද්‍රව ගොඩව ගෙන තමාගේ පිට මත්තෙහි හිඳුවා මාගීයට පැමිණු වුහ.

මෙසා මහන් අනුසස් ඇති මහතුත්ගේ උසස් ගුණ ධමි යක් වූ මෙත්තීය සියලු දෙනා ම ගක්ති ප්‍රමාණයෙන් පුරුදු කටයුතු යි. මෙත්තී තැනැත්තේ ජ්‍රේමය තොමැති මවක වැනිය. යම් සේ මැණි කෙනෙක් තමාගේ දිවි මෙන් ස්වකීය සූත්‍රයා රකිත් ද එමෙන් ම මෙත්තී සිත සියලු සහියන් කෙරෙහි ම සම ව පැතිර විය යුතු යි. මූහුදින් වෙන් වූ ජල බින්දු තැවැනු මූහුදට වන් කල සියලු ම වතුර ඒකීඩුත වී මහ මූහුද යන සංඛ්‍යාවට යෙන් ද එමෙන් ම මහ මූහුද තමැති සහි සමුහයෙහි ඒකීඩුත වූ ජල බින්දු මෙන් අප පැලැකිය යුතු යි. මෙත්තී කරන තැනැත්තේ කිසිවකුට ද හය තො වෙයි. කිසිවෙක් මහුට ද හය තො වෙයි. මෙත්තී කරනුවනට යමෙක් තොය කෙරේ තම් ඒ උඩු සුළහට දැමු රෝස් මෙන් ඒ තොය සිතිවිල්ල පෙරලා මහු කරාම එනැත් ය. එහෙයින් මෙලොට වසන රේක කාලය තුළ ර්‍රේජ්‍යා තොයධාදියෙන් වෙන් වී හැම සතුන් කෙරෙහි මෙත්තීය උපද්‍රවීන් සියලු දෙනා තමන්ගේ සහෝදර සහෝදරයන් මෙන් සිතිය යුතු යි. එසේ සිතිමට වඩා ශ්‍රීති එළවන අදහසෙක් තැනැ යි කිය යුතු ය. එවැනි උතුම් අදහසෙක් තම සිත තුළ උපද්‍රව ගත හැකි තම් මවු තොවුන්ගේ පමා දෙස් ඉවසන්නට ද පූජාවන් වේ.

අපගේ මේ මෙත්තීය මිනිස්නට පමණක් තො ව කුරු කුහුමුවන් දක්වා සියලු ම අසරණ තිරිසන් වගීයාට ත් දැක්විය යුතු යි. බුබ ධමියෙහි උගන්වන මෙත්තීය කෙසේ ද යතහොත් සතුන් මැරිම හා සතුන් මරනට අනුබල දීම ත් වලක්වා එයින් තො තැවැනි පොලොට කැණීම පවා හිජුන් හට තහනම් කර

තිබේ. උසස් ලෙස මෙත්තිය සුරුදු කරන සික්කුන්හට නම් සතුන් සිටිනා ව්‍යුර නො පෙරා බිමට වත් අවසරයක් නැත. මෙසේ බුද්ධාගමයෙහි පෙනෙන මෙත්තියට කිසි විශේෂයක් වත් සීමාවක් වත් තැන්තේ ය. සතුරාට වේචා මිණුරාට වේචා මධ්‍යස්ථාට වේචා තමහට වේචා සම මෙත්තිය පැනිරිවිය යුතු ය.

මෙත්ති වචනපිළිවෙළ :-

මෙත්තිය කෙසේ වැඩිය යුතු දැ යි ද මෙහි කිය යුතු බැවින් හෝ කොට්ඨාස් මෙහි දක්වනු ලැබේ. විස්තර විශාලී මාධ්‍යයෙන් බලා දත් යුතු.

බුද්ධ ධ්‍යෑයේ හැඳියට පළමු කොට තමහට "මම සුව පත් වෙමිවා" "නිදුක් වෙමිවා" "නිරෝග වෙමිවා" යන ආදි වගයෙන් හෝ "අහං අවෙරෝ හොම්, අඛ්‍යාපත්සේකෝ හොම්, අනීසෝ හොම්, සුබ් අත්තානා පරිහරාම්" යනු යෙන් "මම වෙටර තැනි වෙමිවා, නිරෝග වෙමිවා, නිදුක් වෙමිවා, සුවපත් වූයේ තමා පරිහරණය කෙරෙමිවා" යි මෙන් වැඩිය යුතුයි. මෙසේ මෙන් වචනවිට මම කෙසේ සුව පත් වෙමිද, නිදුක් වෙමිද, නිරෝග වෙමි දැ යි නොයෙක් නොයෙක් පරිද්දෙන් කල්පනා කට යුතු යි. මෙසේ තමහට මෙන් වඩා මෙත්තිය පිළිබඳ හැඟීමක් ඇති වූ කලේ තමන් කුමැති මෙත්තිය තමාගේ හිතවතු සින් ඉදිරියෙහි තබා ගෙන මහුව ද යටති පරිද්දෙන් වැඩිය යුතු යි. තමහට මෙන් වඩා පුහුණුව බැවින් මෙය අමාරු කරුණක් නො වේ. තමාගේ මෙත්ති අදහස් කරණ කොට ගෙන හේ තෙමේ නොදැනුවන් ම සුවපත් වත්නේ ය. මේ තයින් තමාගේ ගුරුවර ආදී හිතවතු මෙන් වඩා පුහුණුව කළ මිණුරකුට මෙන් වැඩිය යුතු යි. ඉකබිති සතුරකු ඇතිවූව හොත් මහුව ද පෙර ජේ ම මෙන් වැඩිය යුතු යි. නියම බෝසන් පිරිතැනි උතුමෝ කිසිවකු තමාගේ සතුරකු මෙන් නොසැලකන්නාහ යි කිය යුතු යි. මෙසේ

නෙමේ ය, හිත වතා ය, මධ්‍යස්ථාන ය, සතුරා ය යන මේ සතර දෙනාට මෙත් වඩා පසු ව සියලු දෙනාට ම සම ව මෙත් වැඩිය හැකි වේ.

“සබේබිපත්තා හවත්තු සුබිතත්තා” යනුයෙන් සියලු සත්‍යයෝගී සුව්‍යපත් වූ සිත් ඇත්තේ වෙත් වා යන ආදී වශයෙන් හෝ සබේබිපත්තා සුඩී හොත්තු, යනුයෙන් සියලු සත්‍යයෝගී සුව්‍යපත් වෙත්වා යන ආදී වශයෙන් සීමාවක් නො කොට හැම දෙනා කෙරෙහි මෙත් වැඩි ම ද කටහැකිය. සිතීමෙන් පමණක් නො ව වචනයෙන් ද, ක්‍රියාවෙන් ද මෙම්තිය දැක්විය යුතුය.

මෙත්තී පාරමිතාව ද සෙසු පාරමිත් මෙත් පාරමි, උප පාරමි, පරමාන්ත්‍රී පාරමි වශයෙන් තෙවැදුරුම් වේ.

පුතු දායාත්මක හා දත ධාන්ත්‍යය තසත්තාවූ සත්‍යයන් කෙරෙහි ද පවත්තා අව්‍යාපාදය හෙවත් සෙත් සුව එළවන අදහස මෙත්තී පාරමි නම්. ඇස්, කන්, තැහැ, අත් පා ආදී ගරිරාවයවයන් තසත්තා වූ සතුන් කෙරෙහිදී පවත්තා අව්‍යාපාදය මෙත්තී උප පාරමි නම්. ස්වකිය ජීවිතය පවා තසත්තා වූ සත්‍යයන් කෙරෙහි පවත්තා අව්‍යාපාදය මෙත්තී පරමාන්ත්‍රී පාරමි නම්.

උන්වහන්සේ එකරාජ, සාම පණ්ඩිත ආදී කාලයන්හි මෙත්තී පරමාන්ත්‍රී පාරමිය පිරුෂේක

.සාම ජාතකය :-

එක් සමයෙක් හි අප බෝසතාණෙක් වැදි කුල යෙක්හි සුවණුණ්සාම තමින් ඉහිද අනු දෙමළ්වී සියනට උපස්ථාන කෙරෙමින් හැම සතුන් කෙරෙහි මෙත්තී උපද්වා වන මෘගයන් හා මිතුරු ව හිමාලය පුදේශයෙහි වුපුන. බෝසතුන් ගේ මෙත් බලයෙන් වනගත සිව්‍යාවේ ද ඔවුනාවුත්හට ප්‍රිය කෙරෙමින් වුපුන.

දිනක් බෝසතාණෝ මූලින් දෙදෙනකු පිට මතුයෙහි කළය තබා පැන් ගෙනෙනු පිණිස විලට ගියහ. එකල පිළියක්ඛ නම් බරණුස් රජ තෙමේ මූව දඩියමෙහි ගියේ සාම කුමරුන් හා මූලින් දැක විස්මිතව සම්පයට ගොස් විතාලහොත් කුමරා පැනු දුව සි යන බියෙන් ද්‍රීල කොට තතු දැන ගන්නමේ සි සිතා බෝසතුන් නහා හැදි පෙරෙච් පැන් කළය වම් උරයෙහි තැබූ කෙනෙහි ම විස පූ හියෙන් දකුණු පසට විදී. ගරය වම් පසින් නිකම්ණ.

බියපත් මූලිගණ තෙමේ පලා ගියේ ය. හැම පත්‍රන් කෙරෙහි සම මෙන් සිතුනි සංස්කීර්ණ බෝසතාණෝ කිසි ම කොස්පයකට නොපැමිණ මූලින් ලේ වගුරුවා "කිසිවෙක් මට වෙටර නො කෙරෙයි. කිසිවෙකු කෙරෙහි මාගේ ද වෙටර යෙක් තැන්තේ ය. කවිරෙක් මට විදියේ දැ " සි කියමින් පැන් කළය බහා තබා දෙමාපියන් වසනා දෙසට හිස දමා බිම වැද හොත්තේ ය.

බෝසතුන්ගේ මුදු මෙළෙක් වදනින් භුණු වූ හින් ඇති බරණුස් රජ තෙමේ වහා සම්පයට දිව අවුත් කරා කොට කරුණු විමසා දැන සාම කුමරුන්ගේ දෙමාපියන් සම්පයට ගොස් සිදු වූ විපත සැල කෙලේ ය.

ඉක්තිනි ගෝකයට පත් මවු පිය දෙදෙන එහි පැමිණ නොයෙක් ලෙසින් හඩා ගිරිරයෙහි උණුසුම පවත්නා බැවින් විෂ වේගයෙන් විසංඡ බවට පැමිණියේ යයි සිතා විෂ තැනි වනු පිණිස තම පින් සිහි කොට දෙමුවුපියෝ ද, එකෙනෙහි ම සාම කුමරුවේ සුවිපත් ව නිරෝග ව තැහි සිටියහ. අත් මවුපියන්ගේ ඇස් ද පහළ වුහ. රජතුමා ද සාම කුමරුන් ගේ අවවාද පිළිගෙන තගරයට ගොස් පින් දහම් කොට දෙව් ලොව ගියේ ය.

තමන් වහන්සේ සාම රාතක කල දැක් වූ ඒ මේ
මෙත්තිය පුකාග කරනු පිළිස බුද්ධියියට පැමිණ මෙයේ වූලහ...-

“න මං කෝවී උත්තස්ථානි-
න පිහා හයෝම් කස්සට්වී
මෙන්තා බලේනු පත්‍රයෙදා-
රමාම් පවතෙන් තද.”

කිසිවෙක් මා දැක තැති නොගනි සි. මම ද කිසිවකුට
ත් නො බම්. මෙත් බලයෙන් රුකුල් ලද සිත් ඇත්තෙම් එදා
මහ වෙනෙහි සිත් ඇලැවීම්.

කිසිවෙක් මා දැක නො ම බ සි දනි	ම්
එලෙස මම ත් කිසි වකුට ත් නො බ	ම්
මෙන් බලයෙන් ලද රුකුලින් යුතු වේ	ම්
මෙලෙස එ කලැ මහවෙනේ සිත් අලව	ම්

මෙත්ති පාරමතාව පිළිබඳ ව නිගෝරමිග (12),
උරග(154), තකුල(165), අරක(169),,, ඒකරාජ(303),
මුල්ලධම්පාල(358), මුල්ලයෝධි(443), කණහදීපායන(444),
සරහමිග(483), මහාකජි(5516), සංච්ඡපාල(524), සාම
ප්‍රශ්නින(540), හුරිදන්ත(543), ආදි රාතක බැලිය යුතුයි.

11 වන පරවිජේය

උපේක්ෂා පාරමිතාව

කරුණායෙන් හා මෙලෝ පරලෝ වැඩ සලසන මග යලකා ගැනීමෙහි දක්ෂ වූ කුවණ නම් වූ උපාය කොළඹයෙන් රක්නා ලැබූ සෙන්හ වශයෙන් පස්සපාති විම ය, තොටි වශයෙන් විරුද්ධ විම ය යන දෙක බැහැර කරන්නා වූ කුමැති වූ ද නොකුමැති වූ ද සහව සංස්කාරයන් විෂයයෙහි සම පැවැත්ම “උපේක්ෂා පාරමිතා” හෙවත් “උපෙක්ඛා පාරමි” නම්.

උපේක්ඛා යනු උප පුළු ඉක්බ ධාතුවන් සිඩිවූ පාලි ගබිදයෙකි. එය ම සංස්කාත හාඡා යෙන් උපේක්ෂාය යි ව්‍යවහාර කරනු ලැබේ. යුත්ති වශයෙන් බැලීම හෙවත් පස්සපාති විමක් හෝ විරුඩ් විමක් නොමැති ව බැලීම යන අතරිය. උපේක්ෂාව ම තමහට කුමැති වූ සමෙකිරිය හෙවත් බුදු බව නම් වූ පරනෙරට යැමට අතිශයෙන් උපකාර වන හෙයින් පාරමි කු යි උපේක්ෂා පාරමි හෙවත් උපේක්ඛා පාරමි නම්. ඒ අතරි යෙහි ම “තා” ප්‍රත්‍යාය විමෙන් උපේක්ෂා පාරමිතා හෙවත් උපේක්ඛා පාරමිතා යි සිද්ධ යි.

උපේක්ෂාව වනාහි පාරමිතා අතුරෙන් දස වන අන්තිම පාරමිය වේ. ස්වකීය. සන්තානයෙහි අවශ්‍යයෙන් ම පිහිටා ගත සුතු වූ ද පුරුදු කිරීමට ඉතා අමාරු වූ ද විභිජ්ට ගුණ දමියෙකි.. සාමාන්‍ය සංඛ්‍යායෙන් තහා මහෝත්තම හාවයට පමුණුවන්නා වූ උසස් දහමෙකි. අහින් මාගිය ලැබීමට උපකාර වන්නා වූ සප්ත බෝධ්‍ය-ග දමියන් ගෙන් ද එකෙකි. උපේක්ෂාව

බහ්මයන්ගේ හෙවත් ශේෂයියන්ගේ කල්යාවීමක් හෙයින් සතර “බහ්මවිභාර” ධමියන් ගෙන් ද එකෙකි. මෙත්තීය මෙන් සියල්ලන් කෙරෙහි ප්‍රමාණ රහිත ව පැවැත් විය යුතු බැවින් “අප්‍රාමාණ්‍ය ධමිය ” සි ද කියනු ලැබේ.

ලක්ෂණදීහු :-

උපේෂා පාරමිතාවගේ ලක්ෂණදීහු කවරහ යන්.-

උපේෂා පාරමිතා තොමෝෂ මධ්‍යස්ථාකාරයෙන් (මැද හත් අපුරින්) පැවැත්ම ලක්ඛණ (=සාමාන්‍ය සවහාවය) කොට අත්තීය. වෙනසක් තොතකා සම බවි දැකීම රස (=කන්තාය) කොට ඇත්තීය. පටිසස තම් වූ විරුධ ව හැඳිම හා අනුතාය තම් වූ රාගය හෙවත් ඇලීම යන දෙක ස. සිදීම පවිත්‍රපට්‍යාන(=වැටහෙන ආකාරය) කොට ඇත්තීය.

සියල්ලන් කම්ය ස්වකිය කොටඳුනි බව මෙනෙහි කිරීම පදවියාන(ආ. වම නිඩිය යුතු කාරණය) කොට ඇත්ති ය.

උපේෂාව පුරුදු කරන බෝසන්හු මැදහත් බවිහි පිහිටන සවහාව ඇත්තාහු වෙති. මධ්‍යස්ථාව ඔවුන්ගේ විශේෂ ගුණ ධමියෙකි. සතුරා කෙරෙහි ද, මිතුරා කෙරෙහි ද, කුමැති දෙය කෙරෙහි ද, අකමැති දෙය කෙරෙහි ද, ඔවුන් සම පැවැත්මක් දක්වති. සතුරා සි මහු හා විරුද්ධවීම හෝ මිතුරා සි මහු හා යෙනහ වශයෙන් පස්සාති වීම හෝ මහෝතතමයන්ගේ සවහාවය තොවේ. තමන්වහන්සේ මරනට තැන් කළ දෙවිදත් තෙරුන් කෙරෙහි ද, පිය පුත් රහල් කුමරු කෙරෙහි ද තථාගතයන් වහන්සේ සම සිතින් වුපුසේක.

යුක්තිය විසැදිමෙහි ද නිලතල දීමෙහි ද සතුරා කියා විරුධ වීමක් හෝ මිතුරා කියා පස්සාති වීමක් හෝ බෝසන්හු තො කෙරෙති.

පෙර ලක්දීව වූපු එලාර නම් දෙමළ රජුගේ යුත්තිය විසැදීම මෙකි උපේෂ්ඨාවට නිදහ්නයක් වශයෙන් දැක්විය තැකිය. තම සුතුයා අපරිස්ස්මින් වපු පැවත්වු මැරුණ නිසා මතු එළදෙනට යුත්තිය සිදු කර දීම පිණිස "ඡිවිතයට ඡිවිතය සි" කියා මධ්‍යස්ථා හාවයෙහි පිහිටා පුත් කුමරා මැරුවේ ල. පුතා කෙරෙහි පසුපාති වීමක් තැකි ව යුත්තිය ම සිදු කෙලෙය . මෙය අපසුපාතියට නිදුසුනක් වූවත් ධමිය හා නිතිය ඉක්මු හිය අනිධාවනයෙකි.

සතර අගති :-

ආගායන් හෝ කොඩයෙන් හෝ හයින් හෝ මෝභයන් හෝ කිහි අගතියකට තො ගොස් මැදහන් බවිහි ම පිහිටා සිටිම උපේෂ්ඨාවගේ ආතිසංසයෙකි. නිලයක් දීමේ දී සුදුස්සා සිටිය දී ඔහු හා විරුද්ධත්වයක් නිසා හෝ යම් කිහි කරුණක් නිසා ඔහුට තොදී පසු හර්නය කෙරෙමින් තුපුදුසු මිතුරාට හෝ තැයාට තිලය දීම උපේෂ්ඨා වඩා බෝසතුන්ගේ ස්වභාවය තො වේ. එසේ ම මිතුරකු හෝ සතුරකු වූ පළියට නිලය ලැබීමට ඔහුගේ සුදුසුකම් තොතකා අත්‍ය තුපුදුසු කෙනෙකුනට ද දීම මධ්‍යස්ථා බෝසතුන්ගේ ස්වභාවය තො වේ.

සැත්තිය බාහමණ කුලයනට අයක් පැවිදී උතුමන් ද අනුරුද්ධ, ආනන්ද ආදී පහ ලේ තැ මහත්ත් ද සිටිය දී ගිහි කල කපුවකු වූ උපාලි ස්ථාවරයන්ට ම විනයයෙහි ප්‍රමුඛ ස්ථානය තථාගතයන් වහන්සේ දෙවා වදා සේක. මිට හේතු වූයේ උත්වහන්සේගේ උපේෂ්ඨා ගුණය ම වේ. උපේෂ්ඨා ගුණයෙහි හෙවත් මධ්‍යස්ථා හාවයෙහි ම පිහිටි තැනැත්තේ අගති විරහිත ව තරාදියක් මෙන් පම ව පිහිටා යුත්තිය ම ගරු කරන නියම වනිජ්වය කරුවේ වෙත්.

අෂ්ටලෝක ධරම :-

තවද බෝසන් උතුමෝ අෂ්ටලෝක ධරම යන්හි සියි
සැලීමක් නොමැති ව ගත බොල් පථිතයක් මෙන් නිශ්චල ව
සිටිති. ලාභයක් ලැබූණු විට එහි ලොල් බවක් හෝ අලාභයක්
හානියක් වූ විට කණස්සු විමක් නො දක්වති. ලාභයෙහි දී
ලොල් බවක් ඇතිවිම ලෝක ස්වභාවයෙකි. එමෙන් ම අලාභයෙහි
දී කණස්සු විමක් ලෝක ස්වභාවය ඉක්මවා ලාභයෙහි ලොල්
නො වූව හොත් අලාභ යෙහි දී කණස්සු නොවී සිටිමට ද
හැකි වන්නේ ය. ජීවිත යාත්‍රායෙහි දී රථ රෝදය මෙන්
කරකුවෙන්නා වූ ලාභ අලාභ දෙකට ම සියලු දෙනා වම මූණ
පාන්නට සිදු වේ. ලාභය ලගම අලාභය වන්නේ ය. අලාභය
ලගම ලාභය ද වන්නේ ය. එබැවින් එකී හැම අවස්ථාවන්හිදී ම
කියි වෙනසක් ඇති නො කොට මැදහන් බවිහි ම පිහිටා "විය
පුත්ත විය" හි සිතුව හොත් පහසුවෙන් ජීවිත යාත්‍රාව පැවැත්විය
හැකිය. ලාභයෙහි දී වෙනස් වූව හොත් අලාභයෙහි දී වෙනස්
විම නියත ය.

එමෙන් ම යස- අයස දෙක්හි ද, තින්ද-පැසුසුම්
දෙක්හි ද, පුව -දුක් දෙක්හි ද, මහ පොලොව මෙන් කම්ලිත
නොවී උපේක්ෂාවෙන් යුත්ත ව විසිම බෝසන් සිටිත හි. හැම
කාලයෙහි ම තමනට පුද්‍යාලොකයෙන් ප්‍රීතිමන් ව විසිමට
ප්‍රස්ථාවය නො ලැබෙයි. අදුරෙහි විසිමට ද සිදුවන්නේ ය.
එමෙන් ම ජීවන් වන කාලය තුළ බුදු පසේ බුදු රහතන් ඇතුළු
සියලු දෙනාහට ම ලොක ධම්යනට මූණ පාන්නට සිදු වීම
ආච්චායීයක් නො වේ. එවැනි අවස්ථාවන්හි දී නොසැලි සිටිමට
අපට පිහිට වන එකම දෙවියා නම් තම තමන් තුළ උපදවා
ගත් උපේක්ෂා ධම්ය හෙවත් මධ්‍යස්ථ ගුණය හි.

අප බෝසන් තුමා කණහදිපායන කල කිසි වරදක් නො කොට රුත්න් විසින් උලු තැබිබවූ කළහි ද තමාගේ කම්ය ගැන සිහි කෙරෙමින් උපේක්ෂා ගුණයෙහි ම පිහිටියේ ය.

අනුතු සෝචිය ජාතක කල තම රුපවත් ප්‍රිය හායීවන් මළ කළහි ද කිසි ගෙශකයකට නො පැමිණ “හිජේතන ධමමං සිජේතනි, පැබෙ පාඩාරා අනිවිවා” යනුයෙන් “විදෙන පුදු දෙය බිඳේ. සියලුම පාසකාරයෝ අනිත්‍යයන” සි කියා උපේක්ෂා ව ම පුරුදු කෙලේ ය.

යමතු මළ විට ද ගෙශකය ඇතිවිම ලෝක ස්ථිරාව යෙකි. එවැනි අවස්ථාවන්හි දී එක්තරා ස්ත්‍රීයක කී ගාලාව මෙනෙහි කිරීමෙන් උපේක්ෂාව ම පුරුදු කරගත හැකි වන්නේ ය.

තම එක ම ප්‍රිය පුත්‍රයා මළ කල නොහඩන්නේ මන්දු සි ප්‍රශන කළවිට ඕ නොමෝ මෙසේ ක්විවා ය.-

“අන්තිහිකෝ තකෝ ආග

අනුතුණ්දාකෝ ඉකෝ ගකෝ

යථාගකෝ තථාගකෝ

තත්ත කා පරිදේවනා.”

කැදිවීමක් නැති ව පරලොවින් මෙහි ආවේ ය. අනුදුනිමක් නොමැති ව මෙයින් පරලොව ගියේ ය. යම් සේ මෙහි ආවේ ද එසේ ම ගියේ ය. එබදු කරුණේ හි දී කිනම් හැඳි මෙක් ද යනු සි.

මරණයක් පැමිණි විට මේ ගාලාව හෝ පටාවාරාවගේ හා කිසාගොත්මියගේ කථාව සිහිකොට උපේක්ෂාව පුරුදු කළ හැකි ය.

අප බුදු පියාණන් පමණ ලාභ-කීරති-ප්‍රගාසා- පම්පත්ති ආදිය ලැබූ උතුමෙක් තුන් ලෙවිහි ම තැනැ සි කිය යුතු ය. එමෙන් ම උත්ච්චහන්සේ පමණ දුක් නිදි ගැරහුම් ආදිය ලැබූ අත් කිසිවෙක් ද ලෝකයෙහි තැනැ සි කිය යුතු ය. එහෙන් ඒ හැම අවසථාවන්හිදී ම උපේෂ්ඨාව ම පුරුදු කෙරෙමින් මැදහත් බවිහි ම පිහිටි යේක.

මූල තො සැහෙන තරම් බැඳුම් ද, කිව තො හැකි තරම් ගැරහුම් ද, විදිය තො හැකි තරම් දුක් ද, එලෙසම අපමණ ගුණ වැඳුම් ද, පුරා සත්කාර විජ්‍ය මානනාදිය ද, උත්ච්චහන්සේ ලැබූ යේක. පුණේන දායිය විසින් පිදු ප්‍රාණ තැනි රෝටිය ද, පණ්ඩග්‍රයක බමුණන් විසින් පිළිගැන්වූ ඉදුල් බත් ද, වෙරණ්ඩායෙහි වසන කල අසුන්ගේ ආහාරයක වූ යව ද, කිසි පිළිකුලක් තො කොට සම සිතින් ම වැළඳ යේක. මාගන්දියාගේ බැඳුම් ද, විජ්‍යවාමානවිකාවගේ තින්දා ද, නිවුවන්ගේ අයුත වෝදනා ද, සම සිතින් ම ඉවසු යේක. සිංහපා වෙනෙහි සැඩ සියිල් පුළුහින් පිඩිවත් මුළ රාත්‍රියෙහි පරෝස බිම කොළ ඇතිරියෙහි මැදහත් සිතින් ම සැතැපී පුන් යේක.

ප්‍රගාසාවක් ලැබූතු විට උඩග තොවීම ද, නිජ්‍යවක් ලැබූතු විට අයදෙයී තොවීම ද බෝසන් සිරිති. ඒ බව.-

“සෙලෝ යථා එකසනෝ- වානෙන න සම්රති

ඡ්‍යෙ. නිජ පසංසාපු - න සම්ඛ්‍යකන්ති පණ්ඩිතා.”

යතුයෙන් “යම්පේ ගත බොල් පළවිතයක් පුළුහින් යෙල් විය තොහේ ද එමෙන් ම නිදි පැයපුම් දෙක්හි පණ්ඩිතයෝ කම්පිත තොවිතැ” සි වදරන ලදී. සැපයෙහි තො ඇලීම ද, දුකෙහි අසතුවූ තොවීම ද බෝසන් දහම් වදලේ මැනෝ.-

“පුබේ පත්තේ න රජ්‍යාමි

දැකෙකි හෝමි න දුම්මගො” යි

මැදහන් ස්වභාවය මෙන් ම ඔවුනු සියල්ලන් සමස් දක්නාහ. කිසිවකුට අවමන් නො කෙරෙති. දුප්පතා කෙරෙහිත් පෝසතා කෙරෙහිත් හිතවතා කෙරෙහිත් අහිතවතා කෙරෙහිත් සම සිත උපද්‍රවා ගනිති. සමානාත්ම තාව ඔවුනු මොනවට පූරුද කෙරෙති.

කැමුති දෙය ලත් කෙණෙහි අමුතු සතුවක් වත් නො කැමුති දෙය ලත් කෙණෙහි අමුතු අමනාපයයක් වත් නො දක්වති. ප්‍රිය දේ ද, ප්‍රිය දේ ද සම සිතින් අනුග්‍රහ කෙරෙති ප්‍රිය දෙයට ආශාවක් හෝ ප්‍රිය දෙයට පිළිකුළක් හෝ නො කෙරෙති හිතවතා තමන් දක්නට පැමිණිවට විශේෂ ප්‍රීතියක් හෝ බැහැර යත විට කණ්ගාටුවක් හෝ උපද්‍රවා නො ගනිති. විදරන ලද මැයි උද්‍යායෙහි.-

“අායන්තිං නා ” හිතනැති

පත්කමන්තිං න යෝචිති” යි

(එත්තිය දැක සතුවූ නොවේයි. යන්තිය දැක ගෝක නො කෙරේයි.)

යමස් සිංහයෙක් ගබ්ධයන්හි තැති නො ගනී ද වාතය දැලෙහි නො ඇලේ ද, පියුම් වතුර හා නො ඇලී පවතී ද, අගුණ බෙණෙනු ඇසීමෙහි ද උපේෂ්ඨක වෙත්. ලාභාදියට ද ගිණු නො වෙති. හිතවතුන් කෙරෙහි ද නො ඇලෙති.

අන් හට දුක් පැමිණි විට කණ්ගාටු නො වෙති. සැප ලැබුණු විට ද යොම්නස් නො වෙති. එබැඳු ප්‍රස්ථාවයන්හි කහනුකි ආධාරයක් ඇතොත් එය නොට ඔවුනු කම්ය ස්වකීය කොට ඇත්තාහ යි සිතා උපේෂ්ඨාවෙන් යුත්ත ව වෙසෙති.

දැඟවිධ උපේක්ෂාව :-

දැඟවිධ තොමෝ දස වැදුරුම් වන්නිය. එනම් - 1 දැඟවිධ ජල+ගු පෙක්බා, 2 බුහම විහාරු පෙක්බා, 3 බොජ්ඩි+ගුපෙක්බා, 4 විරිපු පෙක්බා, 5 සංබාරුපෙක්බා, 6 වේදතාතුපෙක්බා, 7 විපසසතුපෙක්බා, 8 නතුමජ්ඩිතතුපෙක්බා, 9 සුඛතු පෙක්බා, 10 පාරිපුද්ධුපෙක්බා, යතු සි.

මෙහි විස්තර අනුසාලිනියෙන් හෝ විශුද්ධ මාගියෙන් බලා දත් යුතු සි. මේ දැඟ විධ උපේක්ෂාවන් අතුරෙන් උපේක්ෂා පාරමිතායෙන් අදහස් කරනු ලබන්නේ පුළු හාග මූහම විහාරුපෙක්බා නම්. බුහම විහාරුපෙක්බා වචා ධ්‍යාන ලැබීමට ප්‍රථම කොට මෙත්තී කරුණා මුදිතා තුණ වැඩිය යුතු නමුත් පුළු හාග වශයෙන් යට ක්‍රි තුනින් වෙන් ව වුවත් වැඩිය හැකිය. පාරමිතාවන් ගෙන් බොහෝ සෙයින් කාමාවවර කුළුලයේ ගැනෙන්. එහෙයින් උපේක්ෂාවන් මෙහි අදහස් කරනු ලබන්නේ සියලුම මත්‍යාෂ්‍යයන් විහින් පුරුදු කටයුතු වූ උසස් මහාන්ම ගුණයෙකි.

මෙත්තීයට පුවිත දු:විත සන්වයෝ ද, කරුණාවට දු:විත සන්වයෝ ද, මුදිතාවට පුවිත සන්වයෝ ද අරමුණු වෙන්. උපේක්ෂාවට වනාහි හිත අහිත සන්වයෝ අරමුණු වෙන්. හිතවත් සන්වයන් කෙරෙහි රාග වශයෙන් ඇලීම ද, අහිතවත් සන්වයන් කෙරෙහි ද්වේෂ වශයෙන් කිහිපිම ද, අපට ඇති වන්තාහ. උපේක්ෂාවන් එබදු හැඳිම බැහැර කොට හිතාහිතයන් කෙරෙහි මැදහත් බව ඇති වන්නේ ය.

මෙත්තීය වැඩිමට ක්‍රමයක් ඇත්තාක් මෙන් උපේක්ෂාව වැඩිමට ද ක්‍රමයක් ඇත්තේ ය. එනම් "සංඛ්‍යා සන්තා කම්මස්සකා" යතුයන් සියලු සන්වයෝ කම්මය ස්වකීය කොට ඇත්තාහ සි සිතිමෙනි. අෂ්ටලොක ධම්යනට තමනට හෝ අතුනට මූණ

පාන්තාට සිදුවූ විට යට කි පරිදි මෙනෙහි කිරීමෙන් උපේක්ෂාව බොහෝ දුරට පුරුණ කට හැකි වේ.

මේ උපේක්ෂා තමැති ගුණ ධමිය මේරු මේරු පමණට උසස් නම් ලබන්නේය. බුදු බව පතා මෙය පුරුණ ලබන කල්හි “පාරමිතා”ය කියනු ලැබේ. එසේ නොව සාමාන්‍ය ගුණයක් මෙන් පුරුණ ලබන කල්හි “හිජ්වාවාර ධමියක්” වශයෙන් සලකනු ලැබේ. බැංලාව ඉපැදිම ටහෙනු වන පරිදි හෝ ධ්‍යාන වශයෙන් පුරුණ ලබන කල්හි “ඩුහ්ම විහරණ” (=ඉතා උසස් කල යැවීම) ය සි ද, යෝගිඛුගේ ප්‍රගුණවූ විද්‍යාතා විවින්හි ඒ ඒ ප්‍රස්ථාවයෙහි ලැබන කල්හි “සංස්කාරෝපේක්ෂා” සි ද, “විද්‍යානෝපේක්ෂා” සි ද, සෝච්චාන්, සේදුගැමී, අනගුමී, රහන් යන ලොවුනුරා මහ තුව්‍යින් වතුරාසී සත්‍යයන් අවබාධ කරන කල්හි “ලෝධ්‍යාග” ය සි ද රහනත් වහන්සේගේ සදුර ට ඉජ්ටා නිෂ්ට හෙවත් කැමැති අකුමැති අරමුණු හමු වූ කල්හි නො වෙනස් වී පිරිසිදු ස්වහාවයෙන් ම පිහිටා සිටින බව දක්වන තුන්හි “ෂඩ්ංගෝපේක්ෂා” ය සි ද නම් ලබන්නේ ය.

එ හෙයින් උපේක්ෂාව වනාහි සාමාන්‍ය ගුණධමියක් වශයෙන් පටන් ගෙන ලෝකේතතර තත්ත්‍යට පැමිණ විය හැකි ග්‍රේෂය ධමියක් වශයෙන් යැලකිය යුතු.

උපේක්ෂා පාරමිතා ව ද පාරමී, උප පාරමී, පරමාන්ත්‍රී පාරමී වශයෙන් තෙවැදුරුම් වේ.

පුත්‍රදරාදීනට උපකාර වූ ද අනුපකාර වූ ද සන් සංස්කාරයන් විෂයයෙහි පැවැත්තාවූ මධ්‍යස්ථාව හෙවත් මැදහන් බව උපේක්ෂා පාරමිතා නම්. සවකිය ගරිරාවයවයනට උපකාර වූ ද අනුපකාර වූ ද සන් සංස්කාර විෂයයෙහි පැවැත්තාවූ මධ්‍යස්ථාව උපේක්ෂා උප පාරමිතා නම්. සවකිය ඒවින යට පහා උපකාර වූ ද අනුපකාර වූ ද සන් සංස්කාරයන් විෂයයෙහි පැවැත්තාවූ මධ්‍යස්ථාව උපේක්ෂා පරමාන්ත්‍රී පාරමිතා නම්.

අප බෝසතාණන් වහන්සේ මහා ලෝමහංස ජාතක කල උපේශ්ඨා පරමාත්මී පාරමිය පිරු යේක.

එක කලෙක අප බෝසතාණෝ උසස් පැවුලෙක ලෝම හංස තමින් ඉහිද පියලු ශිල්ප යන් හි පරතෙරට පැවුම් වසනුවේ හිහි ගෙහි දෙස් දැක අනිත්‍යතාව මෙනෙහි කෙරෙමින් පැවිදි වන්නට පිතුහ. ඉදින් පැවිදි වුව හොත් තමන්ගේ ගුණ මහිමය ප්‍රකටවේ ලාභ සත්තාරාදිය ලැබේ ය යි. සිතා ඊට පිළිබුල් කෙරෙමින් පැවිදි වෙස් නො ගෙන පියලු වසනු හැර පියා උපේශ්ඨා පාරමිය මූදුන්පත් කර ගන්නේ මැ හි ඉටා හන් පරෙවි වතින් ම ගෙන් නිකම් දුනී වෙසින් තැනෙක්හි එක් රියක් පමණක් වෙයෙමින් ගම් නියමි ගම් වල අවිදින්නට වුහ. යම් තැනෙක්හි බොහෝ කලක් වෙයෙමින් උපේශ්ඨාව පුරුදු කෙරෙමින් වුපුහ. පෙරෙවි වත සිදී හිය කලහි ද කිහි වතක් අනුන් ගෙන් නොපිළිගෙන ලේඛා මාත්‍රය වසමින් ඇවිදින්නාහු එක් නියමි ගමකට පැමිණියන. මෙහි වසන නො හිකුමුණු දමරික ගම් දරුවේ දුක්පත් මහලු සත්‍ය පුරුෂයන් දැක නොයෙක් පරිද්දෙන් අවමන් කෙරෙමින් ක්විචා කරන පුලුලෝ වුහ. බෝසතාණෝ මොවුන් දැක උපේශ්ඨා පාරමිය පිරිමට සුදුසු උපායක් යයි සිතා එහි ම වුපුහ. ගම් දරුවේ බෝසතාණන් දැක නොයෙක් ලෙසින් අවමන් කරන්නට පටන් ගන්හ. බෝසතාණෝ එය ඉවසිය තොහෙන්නාක් මෙන් ඔවුනට බියෙන් මෙන් ද නිකම් ගොස් ඔවුන් විසින් ප්‍රහැබදිතු ලබන්නාහු සොහොනට වැදු මිනී ඇට කටු හිසට තබා ගෙනය කළහ. එහි ද ගමිදරුවේ කෙළ ගැසීම් මූත්‍ර කිරීම් ආදි වශයෙන් බොහෝ සේ අවමන් කරන්නට පටන් ගන්හ. එහෙන් අප බෝසතාණෝ ඒ හැම සම සිතින් ඉවසු හ. මේ දැක සමහර තුවණුති අය "මේ තෙමේ මහානුහාව සමපත්ත තවුපෙක්ස" හි සිතා ගරු බුහුමන් කරන්නට ද පටන් ගන්හ. බෝසතාණෝ බුහුමන් අවමන් දෙකම සම

මැදහන් පිතින් ම ඉවසුහ. ඒ බව දක්වනු පිණිස උත්ත්හන්සේ තුළ බවට පැමිණ මෙයේ වදාලසේක.-

"පුබ දුකේක්වේ තුලා භූතෝ"-

යයෙපු අයයෙපු ව

සබඩත් සමකෝ හෝමි-

එයා මේ උපෙක්ඛා පාරමි" යනු සි.

(පුව දුක්හි ද යසස් අයස්හි දැ දි හැම ලෝ දහමිහ තුලාවක් මෙන් සම පිත් ඇත්තෙන් වේමේ. මෝ මාගේ උපෙක්ඛා පාරමි නම් වේ.)

පුව දුක් දෙකෙහි ම සම වුයෙම් වේ මි

යසයෙහි අයයෙහි එක ලෙස පැවැත්‍ය මි

හැම ලෝ දමිහි ම සම පිත් ඇති යේ මි

මේ මගේ පරමත් "උවේ පැරුම් ද මි"

(උපෙක්ඛා පාරමිතාව පිළිබඳ ව ලෝමහංස (94), මහා ලෝමහංස වරියා, අනානු සෝචිස (328), උරග (354), අටඹිසේන (403), වුලලබෝධී (443), කණහදිපායන (444) දසරථ (461) ආදි ජාතක බැලිය පුතුයි.)

මෙසේ සියලුම පාරම් ධම්යෝ සමෙක්ද පලය කොට ඇත්තාහ. එහෙයින් පමෙබාධිය ලැබීමට පාරම් ධම්යෝ අවගතයෙන් පුරුද කට යුත්තාහ. පොහොයකට වරක් මලක් පිදිමෙන් හෝ කලාතුරෙනින් මහා සංසයා වැඩිම කරවා දතාක් දීමෙන් හෝ අවුරුදුදකට වරක් ශිලයක් රකිමෙන් හෝ තමන් බලාපොරොත්තු වින්තා වූ බෝධිය ලබාගත නොහැකිය. බොහෝ කාලයක් මුළුල්ලේහි දශ පාරම් ආදි ගුණ ධම්යන් නොහිදි පවත්තා පරිදි ස්වකීය පන්තානයෙහි පිහිටුවා ගැනීමෙන් ම එය ලබා ගත යුතු සි. යම් කිසි උපස් තිලයක් ලැබීමට වික කළක් රිට පුදුපු පරිද්දෙන් පිළියෙළ විය යුතු වූවාක් මෙන් ම තමනට අහිමත වූ බෝධිය ලැබීමට ද දිසි කාලයක් මුළුල්ලේහි නිසිලෙස පිළියෙළ විය යුතු ය.

පාරම් පිරිය යුතු කාලය :-

ඉදින් රහන් බව ලැබීමට නම් පාරම් ධම්යෝ යටත් පිරිසේයින් කළප ලක්ෂයක් ද පසේ බුදු බව ලැබීමට නම් අසංඛ්‍ය දෙකක් හා මහා කළුප ලක්ෂයක් ද ලොවුනුරා බුදු බව ලැබීමට නම් අසංඛ්‍ය සතරක් හා මහා කළුප ලක්ෂයක් ද මුළුල්ලේහි සකසා නො කඩවා නිරනුරු ව ම පුරුද කට යුතු වෙති.

පාරම් ධම් යමතු තුළ මනා කොට පිහිටිය හොත් හේ තෙමේ ශිෂ්ටාවාර සම්පත්ත මහාත්මයෙක් වේ. කළුප ගණනාක් ස්වකීය පන්තානයෙහි උපවිත පරිවිත කර ගත හොත් ආශ්චර්යී මහොත්තමයෙක් වේ.

මෙකී දස පැරුම දම් පුරුනු සඳහා අප බෝසතාණේ වජ් කිණීර ජාතක සාම ජාතකාදීයෙහි තමන් මරනට විදි

රුජුන්හට ද මෙමත් කළහ. මහා බන්තිවාද ජාතක වූල ධමමපාල ජාතකාදියෙහි තමන් අත් පා කන් නාසාත් කපවා පා විජිත් කඩුපිළින් ලෙහි ඇණ මරන රුජුන් ද කළුණාණ මිතුයන් සේ තැකුහ. ඒක රාජ ජාතකාදියෙහි තමන් දෙර තුරෙහි එල්වූ රුජුන් ද පිය පුණුන්සේ සැලැකුහ. බදිරංගාර ජාතක, සහ ජාතකාදියෙහි දිලියෙන ගිනි මැදට ද පියයුම් විල කට මෙන් කිසි සැලීමක් තොමැති ව පිවිසියහ. ජද්දනත ජාතකාදියෙහි තමන් වද කළ වැදුදනට සරස් විහිදුනා දළ පිය අතින් කඩා දුන්හ. මෙකී දස පැරුම් දම් බෙලෙන් අප බෝසනාණෝ කපක් මුත්ල්ලෙහි තොනුසී පවත්නා පරිදි සඳ මඩලෙහි සයලාජ්‍යතනය ඇත්ද වූහ. මහෝජධ පැඩි කළ ලෝ වැසියන් විස්මිත වන පරිදි ගුර විර ක්‍රියා කළහ. වෙසනුරු අත්බවිහි උපන් කෙශෙහි ම දන් දීමට කැමැති වූහ. එම අත් බවිහිම සන් වරක් පොලොව කමපා කර වූහ. අතාතිම අත් බවිහි බිජ වූ කෙශෙහිම අගින පිංහ නාද පැවැත් වූහ. මර සෙනග ද එළවා පියා පියලු කෙලෙසුන් තසා බුදු බවට ද පැමිණියහ.

එහෙයින් දුකයේ ලන් මිනිසන් බව පස් කම් පැපතට ම වහල් තො කොට ගුණ දහම් පිරිම ම උසස් කොට සලකමින් යටිකුරු කරන ලද දිය බදුනක් යමිසේ ද එමෙන් ම යථා ගක්තින් අවශ්‍යෙන් සියලු දෙන හට දන්දිය පුණුසි. දිරි පුදා ද වාලධිය රක්නා සෙමරකු මෙන් පිරිසිදු ව සිල් රැකිය පුණු යි. කාම හවය හිර ගෙයක් මෙන් සිතා නෙළුම්සය පිරිමට හිත ඇලවිය පුණු යි. කිසි ගෙයක් තො හැර සිහාවචනා මහණකු මෙන් කාගෙන් වූවන් උගන හැකි දී ඉගෙන පුදාව වැඩිය පුණු යි. පිරිසිදු වූ ද අපිරිසිදු වූ ද හැම දේ දැමුවන් ඉවසන මහ පොලොව මෙන් බුජුමන් අවමන් සියල්ල ම ඉවසමින් ස්ජානතිය පුරුදු කට පුණු යි. විටිය තො ඉක්මවා යන ඕස්සේ තරුව මෙන්

අවංකව සත්‍යයෙහිම පිහිටිය යුතුයි. නො සේල් විය හැකි ගත බොල් පරීතයක් මෙන් ඉටා ගත් කුගල ධම්යනහි නො සැලීම් වශයෙන් මනා කොට පිහිටා අධිෂ්ථානය පුරුදු කට යුතුයි. පොදු වූ හැම සතුන්ගේ රජස් මළ දේනා ජලය මෙන් හිතාහිතයන් කෙරෙහි ද, කිසි වෙනසක් නො කොට මෙමත් වැට්ටිය එළුම් යුතු සි. මැදහන් මහ පොලොව මෙන් සුව දුක් තිදි පැසැසුම් ආදි අවලෝ දහමින් මධ්‍යසාල ව වෙසේමින් උපේක්ෂාව පුරුදු කට යුතුයි.

මෙසේ දැන පාරමී ධම්යන් සවිප්‍රකාරයෙන් පුරා ත්‍රිවිධ බෝධියෙන් තම හට අහිමන වූ බෝධියකට පැමිණ ගාන්ත සුනුර වූ පරම රමණීය අමෘත මහා නිරවාණ සම්පත්තිය ලැබීමට සියලු දෙනා ම උත්සාහ දැරිය යුතු සි.

සියලු සත්‍යයේ සුවපත් වෙතවා නිදක් වෙතවා
නීරෝග වෙතවා

•••••••••••••••••••••••••••
දූමිනා ධම්ම දානේන

කනේන පුබවෙනසා

චිරං නියභ සටමේමා-

ලෝකෝ හෝතු පුබ් පද!

•••••••••••••••••••••••••••
දූමිනා ධම්ම දානේන

යං පුද්දුං පසුන් මයා

සබැන්තා අනුමොදිනවා

සබැබැඩි තුවියානසා

•••••••••••••••••••••••••••
පුරෙනවා දාන සීලඳී

සබැබැඩි දය පාරමී

පනවා යටිවිජිතා බෝධී.

•••••••••••••••••••••••••••
පුරෙන්තු අමතා පද.

මේ දහම් දන් බෙලෙන් - පිරියිදු අදහයින් කළ
යදහම් පවතු බෝකල් - මූල ලොව පුව බෙජේවා !

මේ දහම් දනින් මා - රෝ කෙලෙ ද යම් කුසලක්
එහින් අනුමොවැ තැමසන්-යනුවු පිතැනිවැ නොපමණ

•••••••••••••••••••••••••••
දන් පිල් ඇ පියල් - දය පැරුම් දම් යපුරා
රිසි යම් බොයෙකින් උතුම් - නිවන් පුව ව්‍යුදනවා !

“Wherever the Buddha’s teachings have flourished,
either in cities or countrysides,
people would gain inconceivable benefits.
The land and people would be enveloped in peace.
The sun and moon will shine clear and bright.
Wind and rain would appear accordingly,
and there will be no disasters.
Nations would be prosperous
and there would be no use for soldiers or weapons.
People would abide by morality and accord with laws.
They would be courteous and humble,
and everyone would be content without injustices.
There would be no thefts or violence.
The strong would not dominate the weak
and everyone would get their fair share.”

※ THE BUDDHA SPEAKS OF
THE INFINITE LIFE SUTRA OF
ADORNMENT, PURITY, EQUALITY
AND ENLIGHTENMENT OF
THE MAHAYANA SCHOOL ※

With bad advisors forever left behind,
From paths of evil he departs for eternity,
Soon to see the Buddha of Limitless Light
And perfect Samantabhadra's Supreme Vows.

The supreme and endless blessings
of Samantabhadra's deeds,
I now universally transfer.

May every living being, drowning and adrift,
Soon return to the Pure Land of
Limitless Light!

~The Vows of Samantabhadra~

I vow that when my life approaches its end,
All obstructions will be swept away;
I will see Amitabha Buddha,
And be born in His Western Pure Land of
Ultimate Bliss and Peace.

When reborn in the Western Pure Land,
I will perfect and completely fulfill
Without exception these Great Vows,
To delight and benefit all beings.

~The Vows of Samantabhadra
Avatamsaka Sutra~

DEDICATION OF MERIT

May the merit and virtue
accrued from this work
adorn Amitabha Buddha's Pure Land,
repay the four great kindnesses above,
and relieve the suffering of
those on the three paths below.
May those who see or hear of these efforts
generate Bodhi-mind,
spend their lives devoted to the Buddha Dharma,
and finally be reborn together in
the Land of Ultimate Bliss.
Homage to Amita Buddha!

NAMO AMITABHA
南無阿彌陀佛

【斯里蘭卡文：TEN KINDS OF MERITORIOUS DEEDS, 十波羅蜜】

財團法人佛陀教育基金會 印贈

台北市杭州南路一段五十五號十一樓

Printed and donated for free distribution by

The Corporate Body of the Buddha Educational Foundation

11F., 55 Hang Chow South Road Sec 1, Taipei, Taiwan, R.O.C.

Tel: 886-2-23951198 , Fax: 886-2-23913415

Email: overseas@budaedu.org

Website:<http://www.budaedu.org>

This book is strictly for free distribution, it is not for sale.

නොමැලයේ බෙදාහීම පිණිසයි.

Printed in Taiwan

5,000 copies; February 2014

SR033-11999

